



සබරගමුව පළාත් සභාව  
 சபரகமුව மாகாண சபை  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

2016 ජූනි මස 28 අඟහරුවාදා දින  
 2016 ஜூன் மாதம் 28 ஆம் திகதி செவ்வாய்க்கிழமை  
 Tuesday 28th June 2016

ගරු ආණ්ඩුකාරතුමාගෙන් ලැබෙන  
 සංදේශ :

ගරු සභාපති කංචන ජයරත්න මැතිතුමාගේ මූලාසනාරූඪත්වයෙන් පෙ.ව.10.00 ට සභාව රැස්විය.

කිසිවක් ලැබී නැහැ.

කෙළඟරව ත්‍රවිචාඤාර - කඳුසඤ ඤ්‍යරත්ඤ අචාරකඤඤිඤ තඤලඤඤ චකිත්තාරකඤ ශු.ප. 10.00 ඤඤඤිකු සඤපකු කඤඤඤඤ.

ගරු සභාපතිතුමාගේ නිවේදන :

The Council met at 10.00 a.m Hon.Chairman Kanchana Jayarathna preside the Chair

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

ගරු සභාපති කංචන ජයරත්න  
 කෙළඟරව ත්‍රවිචාඤාර කඳුසඤ ඤ්‍යරත්ඤ  
 Hon.Chairman Kanchana Jayarathna

නොපැමිණ සිටීමේ අවසරය පිළිබඳ  
 යෝජනා:

සියළු දෙනාටම සුභ උදෑසනක් වේවා. ගරු ප්‍රධාන අමාත්‍යතුමනි. ඒවගේම ගරු අමාත්‍යතුමන්ලා ,සභානායකතුමා විපක්ෂනායකතුමා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා සහ මන්ත්‍රීතුමියගෙන් අවසරයි. අද දිනට න්‍යාය පත්‍රානුකූලව සබරගමුව පළාත් සභාවේ වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා පළමුව තියෙන්නේ,

ගරු මන්ත්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන  
 කෙළඟරව උග්‍රුඤ්ඤිඤාර ඤ්‍රිඤුඤඤිඤඤඤඤ ඤ්‍රඤඤඤ  
 Hon.Member Indunil Shantha Gunasena

ගරු සභාපතිතුමනි ගරු ශ්‍රීලාල් වික්‍රමසිංහ අමාත්‍යතුමාට නිවාඩු ලබා දෙන ලෙස යෝජනා කරනවා.

අභිනව මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිඥා හෝ දිවුරුම්දීම :

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.



සබරගමුව පළාත් සභාව  
 சபரகமුව மாகாண சபை  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

ලිපි ලේඛණ පිළිගැන්වීම:

ගරු මන්ත්‍රී ජී.එම්.කරුණාපාල  
 கௌரவ உறுப்பினர் ஜி.எம்.கருணாபால  
 Hon.Member G.M.Karunapala

-----

හර්ෂ සියලාපිටිය මැතිතුමා,  
 ඉමිටියාස් කාදර් ගරු මන්ත්‍රීතුමා, ප්‍රභාන්  
 භාණු මුණිප්‍රිය මැතිතුමා.

ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්  
 கௌரவ உறுப்பினர் எம்.வை.எம்.இப்லார்  
 Hon.Member M.Y.M.Iflar

-----

ඒ සියළු දෙනාට නිවාඩු ලබාදීම  
 සුදුසු යැයි යෝජනා කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
 கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
 Hon.Chairman Kanchana Jayarathna

-----

ස්තූතියි ඒ අදාළ නිවාඩු ඉල්ලුම්  
 කරන ලද ගරු මන්ත්‍රීතුමන්ලා වෙනුවෙන්  
 මේ ගරු සභාවේ නිවාඩු අනුමත කිරීම  
 ක්‍රියාවට නන්වනවා.

සමුපකාර සේවක විශ්‍රාම වැටුප්  
 යෝජනා ක්‍රමයේ 2015.12.31 දිනට  
 පිළියෙල කරන ලද අවසාන ගිණුම්  
 සභාගත කරනවා. පිටපත් සභා මේසය මත  
 තබා තිබෙනවා. සියළු දෙනාටම  
 ලැබෙන්න ඇතැයි කියලා විශ්වාස  
 කරනවා.

මේඟට ගරු මන්ත්‍රී ආර්යවංශ  
 බාලසූරිය මැතිතුමා විසින් ඉදිරිපත්  
 කරන ලද ඇඹිලිපිටිය 100 කණුව අසල  
 වරාකැටිය ගමට පිවිසුම් මාර්ගයේ  
 ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ ලිපියට  
 පිළිතුරු එවා තිබෙනවා. අපි ඒක ගරු  
 මන්ත්‍රීතුමන්ලාට ලැබෙන්න සලස්වනවා.  
 මේඟට ගරු සිරිපාල කිරිඇල්ල මැතිතුමා  
 විසින් ඉදිරිපත් කර ඇති 2016 වර්ෂයේ  
 සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැන්වීම  
 පිළිබඳ ලිපියට පිළිතුරු එවා තිබෙනවා.  
 අපි එය එතුමාට ලැබෙන්න සලස්වනවා.

කාරක සභා වාර්තා පිළිගැන්වීම :

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

පෙත්සම්:

රංජිත් පොල්ගම්පොල මැතිතුමා



සබරගමුව පළාත් සභාව  
 ප්‍රජාතන්ත්‍රවාදී පාලන සභාව  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු මන්ත්‍රී රංජිත් පොල්ගම්පොල  
 කෙළවරේ උග්‍රාධිපති රාජකීය බොහෝමාලය  
 Hon.Member Ranjith Pollgampola

අමාත්‍යාංශ නිවේදන හෝ  
 අමාත්‍යවරුන්ගේ ප්‍රකාශ:

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.

ගරු සභාපතිතුමනි දැරණියගල විද්‍යාල මාවත මාලිගාතැන්නේ පදිංචි කේ.ලයනල් පෙරේරා මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම මේ සභාවට පිළිගන්නවා.

පෞද්ගලික ප්‍රකාශ කිරීම:

ගරු සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමා.

ගරු සභාපති කංචන ජයරත්න  
 කෙළවරේ නවීනාභාර් කණිකා ජයරත්න  
 Hon.Chairman Kanchana Jayarathna

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල  
 කෙළවරේ නවීනාභාර් කණිකා ජයරත්න  
 Hon.Opposition Whip Siripala Kiriella

ස්තූතියි ගරු රංජිත් පොල්ගම්පොල මැතිතුමනි. ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම පෙත්සම් කාරක සභාව වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

ගරු සභාපතිතුමනි මම පෙරේරා රජයෙන් දීප්‍ර වාහනය රෙජයාර් එකට දීලා තිබුණ නිසා මගේ වාහනයේ මම ආවා බදුවත්තේ ඉදලා යන පාරේ කාපටි පාරේ දන්නෙම නැතුව පාරේම වලක වැටිලා ඉස්සරහා සම්පූර්ණයෙන්ම කැඩිලා වැටුණා ගරු සභාපතිතුමනි. මේක හිටපු ගරු මොහාන් සාලිය ගරු ඇමතිතුමා තමයි පාර හැදුවේ. ඒ හැදුවාට පස්සේ පාර මාස ගණන් යන කොට පාර වලවල් හැදෙන කොට ගරු සභාපතිතුමනි ගරු ප්‍රධාන ඇමතිතුමනි මම මේ සභාවේ කීප විටක් කතා කලා. ඒකට කිසි පිළිතුරක් නෑ. ඒවගේම මම මේ පාරේ කතා කරලා අතුල කුමාර රාහුබද්ධට කීව්වා. මම ඔබතුමාට ද්වේශසහගතව කියන දෙයක් නෙමෙයි මේක. මගේ මිත්‍රයා. මම

ප්‍රශ්න:

මේ යටතේ කිසිවක් ලැබී නැහැ.



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

එහෙම ගහන්න කතා කරන දෙයක් නෙමෙයි ගරු සභාපතිතුමනි. ප්‍රධාන ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න. මෙතන දෙපැත්තේ ජේවමන්ටි එක හදන්න කියලා කියන කොට සේමද අල්විස් කියන ගෙස්ට් හවුස් තියෙන කෙනාට තමයි කොන්ත්‍රාත් එක දුන්නේ. විසි ලක්ෂයක්ද කොහේද ඒ වෙලාවේ අනුමත කළා. ගරු සභාපතිතුමනි මම වගකීමෙන් කියන්නේ පස් ටිපර් 17 යි ගෙනාවේ විසි ලක්ෂයට. දැන් අද ගිහිල්ලා බලන්න පාරේ මොකක්ද තත්ත්වය කියලා. ජේවමන්ටි එකක් හදන්න ඕනේ නේද? කාපට් කැලී කියක් ගියාද. මේ මුදල කොච්චරක්ද. මේවා ගසාගෙන කන වැඩ ගරු සභාපතිතුමනි. විසි ලක්ෂයක් කියන්නේ කපු ඇට කොස් ඇට නෙමෙයි. ගරු ඇමතිතුමාගෙන් අහන්න ගරු ඇමතිතුමා කියයි. මේ පස් ටිපර් 17 ගෙනිව්වේ. ඒ පාර ඒ විදිහට ගසා ගෙන කැවා. දැන් අපේ අසෝක ජයවර්ධන මැතිතුමා ප්‍රධාන ඇමතිතුමා ඉන්න වෙලාවේ මගේ හිතේ මම ලියුම් ගනණාවක් ලියලා එල්ලාවල පරණගම පාර් පන්සලට මෙහා පැත්තේ පාලම හැදුවා. ලක්ෂ 65 ක් ද කොහේද ගරු ඇමතිතුමාගේ . ඊට පස්සේ මේ සභාවේ කතා කළා. සම්බන්ධීකරණ කමිටුවේ කතා කළා. මේ බැකෝ දාලා පතල් කපනවා. ඒ නිසා අපේ මේ පාලම් විනාශ කරලා දැමීමා. ගිහිල්ලා බලන්න පාලම පැත්තක් ඇල වෙන්න ගිහිල්ලා. මේ සල්ලි. මේ මිනිස්සුන්ට යන්න එන්න විදිහක් නෑ, මේ පාලම කැඩුණොත්. එදා තමුන්නාන්සේ ලක්ෂ 65 කරපු එක අද 165 වත් කරන්න පුළුවන්ද. මේවා අපි ද්වේශසහගතව කියන දේවල් නෙමෙයි. මේවා අපිට උහුලන්න බැරි තැනම කතා කරන දේවල් ගරු

සභාපතිතුමනි. මට ෆොටෝ ගේන්න බැරි වුණා මේ හැන් ෆෝන් එකේ තියෙනවා. ගරු සභාපතිතුමනි මේ අතුල කුමාර රාහුබද්ද ඇමතිතුමාගේ සල්ලි වලින් මේ ගල්පුස්සැල්ලේ ඇස්ගලහේනේ පාර කාපට් කරලා තියෙනවා අඩි දෙසිය ගාණක්. තුන් පොළක් පුපුරලා. මාස දෙකක් ගියේ නෑ. මේවා ගරු ප්‍රධාන ඇමතිතුමනි මම මේවා ගහන්න කතා කරන දේවල් නෙමෙයි. පහුගිය කාලයේ ඔබතුමාට මතක ඇති මම මේ සභාවෙන් කිව්වා. අර හිටපු සභාපතිවරයෙක් එකතු කරගෙන අහල් හතර කොන්ක්‍රීට් කරන කොට හේවායින් පැත්තේ කොන්ක්‍රීට් කළා. ගිහිල්ලා මැනලා බැලුවා අහල් එක හමාරයි දෙකයි තියෙන්නේ. ඉතිං මේ ගැන බලන කොට මට මොකක්ද කළේ. එදා කොහොමද මිනිස්සුන්ට ටි 56 අතට අරගෙන සමාධි නියාමකවරුන්ට මොකක්ද කළේ ටි 56 අතට අරගෙන ටි 56 කඩු දෙකක් අරගෙන මා පස්සේ පැත්තුවා. මම ගිහිල්ලා අවිස්සාවේල්ල පොලීසියට කිව්වා. අද වෙනකන් විභාගයක් කළේ නෑ. ටි 56 මුත් අතට ආවේ කොහොමද. කඩු කිනිසි මුත් අතට ආවේ කොහොමද. කඩු කිනිසි නම් තියෙනවා ඕන කෙනෙක් ගාව. මම බොහොම අමාරුවෙන් මගේ පණ බේර ගත්තා එදා. ඉතිං ඒ පාරවල් ගරු සභාපතිතුමනි හය මාසය අට මාසය අවුරුද්දක් යන්න බෑ. ඒ තත්ත්වයට අදත් මේක උඩු දුවලා තියෙනවා. දැන් මේ ඇස්ගලහේනේ ගල්පුස්සැල්ල ගරු ඇමතිතුමාගේ සල්ලි වලින් ඒ කොන්ත්‍රාත් කරපු එකේ ගාන මම මේ සියල්ලක්ම ලියලා තියෙනවා මම මේ ලිපිය සභාගත කරනවා ගරු ප්‍රධාන ඇමතිතුමනි. මේවාට ගිය වියදම තුන් පොළකින් පුපුරලා තියෙනවා මාස දෙකක් යන්න



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ඉස්සෙල්ලා. අර පරණ විදිහටම මාපියාවක් තියෙනවා. මේක නවත්තන්නට ඕනේ. අපි කවුරුත් ඒ පැත්තේ මේ පැත්තේ හිටියට මහජනතාවගේ සුභසිද්ධියට වැඩ කරනවා නම් මේවා මේ විදිහට ගසාගෙන කන්න දෙන්න බෑ. මේ ගැන තමුන්නාන්සේගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. මම මේ සියළුම කාරණා සභාගත කරනවා. මට මේවාට පිළිතුරු ලබා දෙන්න ගරු සභාපතිතුමනි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. අපි ඔබතුමාට මේ පිළිබඳව පරීක්ෂා කර බලා ඉදිරියේදී වාර්තා කරන්නම්.

මිලභට ඉඳුනිල් ශාන්ත ගරු මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී ඉඳුනිල් ශාන්ත ගුණසේන**  
**கௌரவ உறுப்பினர் இதுனில் ஷாந்த குணசேன**  
**Hon.Member Indunil Shantha Gunasena**

ගරු සභාපතිතුමනි ගරු ප්‍රධාන අමාත්‍යතුමා ඇතුළු ගරු ඇමතිතුමනි සියළු දෙනාගෙන්ම අවසරයි. මම කතා කරන්නේ පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකුට තීරු බදු රහිතව වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව

තිබුණා. මේ වන කොට මේ පළාත් සභාවෙන්ම කාලය පිරිවිවි වාහනයක් ලබානොගන්න මන්ත්‍රීවරයා වෙන්තේ මම . පසුගිය අයවැය යෝජනා වලදී මුදල් ඇමතිතුමාගේ ප්‍රකාශයක් අනුව මේ අයවැයෙන් පළාත් සභා මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන ආනයන කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීම පීඅයිපී /වීපී/16/පීපී/2 කියන දරණ ලිපිය මගින් ඒ අවස්ථාව නැති කරලා තියෙනවා. නමුත් ගරු සභාපතිතුමනි මීට පස්සේ පාර්ලිමේන්තුවේ අයට වාහන ලබා දීලා තියෙනවා. තීරු බදු රහිත. දොස්තරවරුන්ට ලබාදීලා තියෙනවා. ගරු ආණ්ඩුකාරවරුන්ට ලබාදීලා තියෙනවා. පළාත් සභා මන්ත්‍රීවරුන්ට විතරයි මෙසේ වක්‍රලේඛයක් මගින් අහෝසි කිරීම අපිට ලැබිය යුතු වරප්‍රසාදයක් අහිමි කිරීමක් තමයි මම දකින්නේ. මම ප්‍රාදේශීය සභාවේ සභාපති කාලයේ වාහනයක් ලබා ගන්න නිසා අවුරුදු පහ ගත වෙන්තේ හෙට. මම අද පළාත් සභා ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඉල්ලුම් පත්‍රයක් ඉල්ලන කොට වක්‍රලේඛය පෙන්නවා මේක දැනට නවත්තලා තියෙනවා කියලා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ පළාත් සභාවේ සියළු මන්ත්‍රීවරුන් ඒකට එකඟ වෙනවා මේ වෙන අසාධාරණය පිළිබඳව පළාත් පාලන අමාත්‍යාංශයටත් මුදල් ඇමතිතුමාටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් මේ කරුණු පිළිබඳව හෙට දිනයේ කරුණු කාරණා සාධාරණීයකරනය කරලා දක්වන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද මට විතරක් නෙමෙයි ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන්ට මේ ප්‍රශ්නය බලපානවා. මොකද මේ පළාත් සභාවේ ඉඳලා පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රීවරුන්ට



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

අවුරුදු පහ සලකන්නේත් නැතුව වාහනයක් ලබා ගැනීමේ අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම නම් අපිට මේ අවුරුදු පහකට සැරයක් ලැබෙන අවස්ථාව වාහනයක් ලබාගැනීමේ අවස්ථාව පළාත් සභා මන්ත්‍රීවරයෙකුට මේ අවස්ථාව ලබා ගැනීම සඳහා පළාත් සභාවෙන් අවශ්‍ය කටයුතු ටික කරලා දෙන්න කියලා ගෞරවනීය ඉල්ලීම කරනවා. බොහොම ස්තූතියි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

බොහොම ස්තූතියි ගරු ඉදුනිල් ශාන්ත ගරු මන්ත්‍රීතුමනි. ඔබතුමා විසින් කරන ලද ඉල්ලීම වෙනුවෙන් අවශ්‍ය රේඛීය අමාත්‍යාංශය වෙත නිසි පරිදි සභාව විසින් කරලා ඉල්ලීම යැවීමට කටයුතු කරනවා. මිලඟට ගරු වරුණ ලියනගේ මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී වරුණ ලියනගේ**  
**கௌரவ உறுப்பினர் வருண லியனகே**  
**Hon.Member Waruna Liyanage**

ගරු සභාපතිතුමනි මම මේ කතා කරන්න යන්නේ පැල්මඩුලේ මහපොළ ක්‍රීඩාංගනය සම්බන්ධවයි. එතකොට පවුගිය පැල්මඩුලේ සම්බන්ධීකරණ

රැස්වීමේදී පෙබරවාරි මාසයේ තිබිවි සම්බන්ධීකරණ රැස්වීමේදී පැල්මඩුලේ මහ පොළ ක්‍රීඩාංගනයට යන මර්ගය අවහිර කරලා විදුහල්පති නිල නිවාසයක් හදන්න යෝජනාවක් තිබුණා. සම්බන්ධීකරණයේදී මගේ යෝජනාවක් අනුව ඒක තාවකාලිකව නවත්තලා ඒක වෙනින් සුදුසු ස්ථානයකින් හදන්න කියලා යෝජනා කරනම . ඒ අනුව ගරු සභාපතිතුමනි ඒ සභාවට විදුහල්පතිතුමාගේ නොපැමිණීම හේතුවෙන් මේ කාරණය ඊළඟ සම්බන්ධීකරණ කමිටුවට යෝජනා කළා. ඒ වෙලාවේ හිටපු සභාපති විදිහට හිටියේ ජෝන් සෙනෙවිරත්න ගරු ඇමතිතුමා. ඒ වෙලාවේදී විදුහල්පතිතුමා කමිටුවට නොපැමිණීම හේතුවෙන්. දැන් ගරු සභාපතිතුමනි සම්බන්ධීකරණ රැස්වීම හත් වෙනි මාසය යන්නේ. ඒ වෙන කොට සම්බන්ධීකරණය තිබුණේ නැහැ. එතකොට ගරු සභාපතිතුමනි මේ අතරතුරදී ගිය සතියේ මැදදී සමසභාපතිවරයෙක් විදිහට කටයුතු කරපු දුනේෂ් ගන්කන්ද ගරු මන්ත්‍රීතුමා ලිපියක් මාර්ගයෙන් ඉදිරිපත් කරලා මේ සම්බන්ධීකරණය තවත් කල් යන නිසා මේ ස්ථානයේම මේක ඉදි කරන්න කියලා යෝජනා කරනවා. එතකොට ගරු සභාපතිතුමනි ඒ පිට්ටනියට යන මාර්ගය අවහිර වෙනවා. ඒක තමයි ප්‍රධාන කාරණය. මගේ ගේ ඉස්සරහා තියෙන මාර්ගය. ගරු ඇමතිතුමා අතුල කුමාර ඇමතිතුමා මම සමසභාපතිවරයෙක් හැටියට මම එතුමාව එක්කර ගෙන ගිහිල්ලා පෙන්නුවා මේ කාරණය. මීටර් 20 ක්වත් නෑ පිට්ටනිය. එතනින් ක්වාටස් එකක් හැදුවට පස්සේ එතනින් ජීවිතයටවත් ගන්කන්ද පිට්ටනියට ප්‍රධාන ගේට්ටුවක් නෑ. යන්න වෙන්නේ



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ඔබතුමා මම දන්න වටරවුම් පාරෙන්. ඒක හැදුණෙක් හැමදාම පනස්දාහක් විතර එක්කහු වෙන ස්ථානයට ඔබතුමාම දන්නවා යන්න තියෙන පාර අඩුම තරමේ වාහන දෙකක්වත් ඇතුල් කරන්න බෑ. එතකොට මම යෝජනා කරපු එක සම්බන්ධීකරන කමිටුවේදී ගත්ත තීන්දුව මේ වෙන කොට මට පෞද්ගලිකව ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම මන්ත්‍රීවරයෙක් විදිහට ප්‍රදේශයේ ජනතාවගේ යෝජනාවක් ආවහම ඒක ඉදිරිපත් කළහම ඒක ගැන නොසලකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇත්තටම මට විශාල කණගාටුවක් තියෙනවා මම ක්‍රීඩකයෙක් නිසා මමත් හැමදාම ඒ පිට්ටනියේ හවසට ඉන්න කෙනෙක් නිසා මේ පිට්ටනිය අවහිර කිරීම සම්බන්ධයෙන් මටත් පීඩනයක් තියෙනවා. මොකද මම ඉදිරි අනාගතයේදී දේශපාලනය කරයිද නැද්ද දන්නේ නෑ. නමුත් මේක මේ ජනතාවට තියෙන ප්‍රශ්නයක්. ඉදිරියේදී මේ ගලවලා හදා ගන්න පුළුවන් වෙයි. නමුත් මිලියන නවයක මුදලක්. විශාල මුදලක්. අපි හැමදාම හරි දේ කතා කළා. නිවැරදි දේ පෙන්වලා දුන්නා. නමුත් මේවා වෙන්වේ නැත්නම් ගරු සභාපතිතුමනි අපිට විශාල දුකක් තියෙන්නේ. එතකොට තමුන්නාන්සේම දන්නවා කොයි විදිහේද තියෙන්නේ කියලා. ඔබතුමාම දන්නවා ගරු ප්‍රධාන පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය කෝටි දෙකක් වියදම් කරලා තමයි ඒ පිට්ටනියේ තණ කොළ ටික හිටෙව්වේ. එහෙම සංවර්ධනය කරපු පිට්ටනියේ වැට ගහන්න. ලක්ෂ 70 ක් වියදම් කරලා ගිය මාසයේ වෙන කොට ඉවර කළේ. ඒ පිට්ටනියේ දෙන්නෙකුට නිදිය ගන්න ක්වාටස් එකක් හදලා මේ පනස් දාහක් විතර පැල්මඩුල්ලේ තමුන්නාන්සේ

දන්නවා මේ දිස්ත්‍රික්කයේම සෙන්ටර් එක. නගර වලින් සෙන්ටර් එකක්නේ මේ පැල්මඩුල්ල. එතකොට මේ දියුණු කරන්න තියෙන ස්ථානය අවහිර කරහම ගරු මහ ඇමතිතුමනි විශාල පීඩනයක් අපිට. එක පැත්තකින් ක්‍රීඩාංගනයට ඇතුල් වෙන්න පිට දිස්ත්‍රික් ධුනමන්ට එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කොට්ඨාශ තරහ අනිකුත් පාසැල් වලට ඇතුල් වෙන්න තියෙන්නේ ගරු සභාපතිතුමනි පිලිකන්නෙන්. පිලිකන්නෙන් ඇතුල් වෙන කොට ප්‍රධාන ගේට්ටුවක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි ඔබතුමාට කියන්න තියෙන්නේ මට කරන්න දෙයක් නෑ. දැන් මේ වෙන කොට ඉදිකිරීම් කරගෙන යනවා. මම මේ සභාවේ ඉද්දී මේකට විරුද්ධ වුණා කියන කාරණය මිනිස්ට් වල තිබ්බොත් ඇති. වෙන කරන්න දෙයක් නෑ. ඒ නිසා මම මේ සියළු දෙනාට කියන්නේ අපි සංවර්ධනය කරන කොට කරන්න ඕනේ හොයලා බලලා. අපිට අනාගතයේදී විශාල ගැටළුවකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අවස්ථාව ලබාදීම ගැන ස්තූතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න  
 களரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
 Hon.Chairman Kanchana Jayarathna

වරුණ ලියනගේ ගරු  
 මන්ත්‍රීතුමාට. ගරු ඇමතිතුමා.

ගරු අමාත්‍ය අතුලකුමාර රාහුබද්ධ  
 களரவ அமைச்சர் அதுல குமார ராஹுபத்த



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

Hon. Minister Athula Kumara Rahubadda

ගරු සභාපතිතුමනි මං හිතන්නේ වරුණ ලියනගේ මන්ත්‍රීතුමා ඉදිරිපිට ඉදගෙන එතුමා දීර්ඝ කාලයක් ඒ පාසැලේ ආදි ශිෂ්‍යයෙක්. ඒවගේම තමන් කරපු මාර්ගයක් පිළිබඳව තමයි එතුමා ප්‍රකාශ කළේ. කොහොම නමුත් එතුමා කිව්ව කාරණාව සත්‍යක්. අදාල කරන කාරණාවේදී තීන්දු ගන්න තියෙන ආයතනය තමයි ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව. නමුත් මේ වනවිට එතුමා ප්‍රකාශ කළා වගේම මාස ගණනාවක් සමසභාපතිතුමාට ප්‍රශ්නයක් වෙලා තියෙනවා අලුත් සමසභාපති වරයෙක් එක්ක කටයුතු කරන එක හින්දා දැන් නෑ. නමුත් මේ ප්‍රශ්නය මේ විදිහට ගිහිල්ලා තීන්දු ගන්නේ නැතුව ගියොත් අර කිව්වා වගේ ප්‍රධාන පාර විද්‍යාලයට යන ප්‍රභූ වරයෙකුට මොන මට්ටමේ තිබුණත් ඒ ප්‍රධාන පාර අවහිර වෙනවා. ඒ නිසා එතුමා කිව්ව කාරණාව පිළිබඳව ඒ සඳහා අදාල බලධාරීන් සහභ හෝ සාකච්ඡා කරලා කඩිනමින් විසඳුමක් ගත යුතුයි කියලා යෝජනා කරනවා.

අනිත් කාරණය ගරු සභාපතිතුමනි සිරිපාල ගරු මන්ත්‍රීතුමා හැමදාම කතා කරන දේවල් ගේන්නේ ඇහෙන දැකලා කනිත් ඇහිලා සියළු දේ දන්න මනුස්සයෙක් හැටියට තමයි ගේන්නේ. අපි කණගාටු වෙනවා. අද එතුමා මෙතන ඉන්න ඕනේ. මම දන්න එකක් පිළිබඳව. අනිත් එක මම පසුවට

උත්තර දෙනවා. බදුවත්ත මාර්ගය. මොහන් එල්ලාවල මැතිතුමා හදපු. ඒ

මාර්ගය පිළිබඳව එදා තිබිවි ආකාරයත් ඒවගේම පසුගිය කාලයේ වලවල් කීපයක් හැදුවා. අපි හදන්න හදන කොට ආර්ථිඒ එක තමයි මේ නඩත්තුව කළේ. මේක එතුමා දන්නේත් නෑ කොහෙන්ද කරන්නේ කියලා. මෙතන ඇවිල්ලා කරන්නේ මේ පළාත් සභාව කරනවා වගේ. මේ අපේ පාරවල් තමයි. අපේ පාරවල් වලට අපිත් බොහොම විවෘතව කියනවා පහුගිය කාලවල් වලට සිද්ධ වෙවි එතුමා ඔය කිව්වා කාරණාවේදී අපි කිව්වා එතුමාට අපේ ආණ්ඩුවට අපි කිව්වා. මේ පාරවල් හරියට හදන්න ඕනේ. මේ කාණු ටික නැති වුණොත් වැඩක් නෑ. ඒ නිසා මේ කිලෝමීටර් 12 එපා 6 හදලා දෙන්න 6 තියෙන තැනට 3 හදලා දෙන්න. කාණු දාලා. එතුමා කිව්වා. අවාසනාවකට ඒ කාලයේත් සිද්ධ වුණා. මේ කාලයේත් සිද්ධ වෙනවා. කවුරු හරි හදනවා නම් ඒක එහෙම වෙන්න ඕනේ. පහුගිය දවසක මේ පාරත් දැන් එහෙම වෙනවා. සිරිපාල මන්ත්‍රීතුමා මේකට ඉඩ දුන්නේ නැත්නම් මේ සභාවේ බෙරිහන් දෙනවා කරන්නේත් නෑ. කරන්න දෙන්නේත් නෑ කියලා. දැන් අපි ටෙන්ඩර් කරපු පාරවල් දෙකක් නිවිතිගලයි ඇලපාත පැත්තේ මේ දෙකම අපේ පාරවල් ගරු සභාපතිතුමනි. හැබැයි මධ්‍යම ආණ්ඩුවෙන් කවුරු හරි මුදල් වෙන් කරගෙන වැඩ පටන් අරගෙන ටෙන්ඩර් එක දෙන්න තියෙද්දී ඒ පාර කරනවා. එතකොට අපිට මේකට විරුද්ධව නඩු මහට යන්න පුළුවන්. මේ අපේ පාර වල්. දෝෂාරෝපණය කරන්න හම්බ වෙන්නේ නෑ. ඒවාට විරුද්ධව. විවෘතව ඒවාට කතා කරනවා නම් මීට වඩා හොඳයි. දැන් සභාවෙන්ම මේකට

තීන්දුවක් ගන්න ඕනේ. දැන් අපේ පාරවල් කවුරු කළත් අවසානයේ මම වෙන්න පුළුවන් එන ඇමතිවරයා කාට





සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

හරි ප්‍රශ්නයේ වෙනවා. මේ හදන පළාත් මාර්ග ටික කිසිදු වග විභාගයකින් තොරව තමයි මේ දැන් මේ පාරවල් දෙක හැදෙන්නේ. දැන් සමහර ඇමතිවරු ඇමතිවරියෝ ඉන්නවා තමන් කරන්නේ මොනවද දන්නේ නෑ. එතුමන්ලාට එතුමියලට පැහැදිලිත් නෑ මේ කාරණාව. හිතුවකේට කරගෙන ගිහිල්ලා අවසානයේ අපේ නමාශීලීත්වය ඒ විදිහට බලාපොරොත්තු වෙනවා නම් එහෙම මොනවා හරි නොහැකියාවක් බලපුළුවන් කාරකමක් හිතාගෙන ඉන්නවා නම් අපිට පුළුවන් මේ සභාවේ තීන්දු ගන්න. ඒ වෙනුවෙන් අමාත්‍යාංශ පැත්තෙන් නඩුවක් දාන්න. ඒක නෙමෙයි විය යුත්තේ. අපෙන් පරක්කුවක් තියෙනවා නම් කොහෙන් හරි මුදල් හොයා ගෙන ඇවිල්ලා හදන එක ගැන අපි සතුටු වෙනවා. හැබැයි අපි ඒ කරපු එක පහුගිය ආණ්ඩුවටත් කිව්වා මේ පළාත් සභාවේ ඉන්න විධායක ඉංජිනේරුවෝ මේ කණ්ඩායම සහභාගි කරවන්න ඔවුන්ට තමයි මේකේ අයිතිය තියෙන්නේ. ඔවුන්ට තමයි මේකේ පසුවිපරම තියෙන්නේ. එහෙම නොවුණොත් එහෙම අවසානයේ මේ කුණු කන්දල් ටික ඔක්කෝම අපිට එනවා. මේක හදන්නේ අපේ රජයෙන් හැදුවත් ඒ රජයෙන් හැදුවත් අඩුපාඩුකම් කිව්වා. අපි මේ රජයෙන් හදන කොටත් හොඳයි කියනවා. හැබැයි ඒකේ තියෙන්න ඕනේ පොඩි සහයෝගයක්. දැන් මේ සහජීවනය ගැන කතා කරනවා. එහෙම නෑ මේ සමහර මැති ඇමතිතුමන්ලා ළඟ. ඒ නිසා අපි කියනවා හදන කොට අඩු තරමේ මෙන්න මේ ප්‍රශ්න එන්නේ නෑ. අපිට මේකේ කිසි

කරනවා නම් අපිට උත්තරයක් ගන්න පුළුවන් වුනේ සිද්ධ වුණේ ටිකක් හරි මමවත් දන්නේ නෑති හින්දා. නැත්නම් එවැනි ප්‍රශ්නයක් එන කොට උත්තර දෙනවා සිරිපාල මන්ත්‍රීතුමාට. මේක කරලා තියෙන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය.

ගරු සභාපති කංචන ජයරත්න  
*கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன*  
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු ඇමතිතුමනි සිරිපාල මැතිතුමා විසින් නගන ලද සමහර ප්‍රශ්න සම්බන්ධයෙන් වර්තමාන තත්ත්වය පැහැදිලි කළාට ඔබතුමා විසින් ඉදිරි කාරණා වලදීත් අවශ්‍ය කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා.

මිලහට වරුණ ලියනගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කාරණාව පිළිබඳව සභාව තුළ එතුමා කරන ලද යෝජනාව පිළිබඳව අපි අදාල බලධාරීන් වෙත අදාල ආයතන වෙත දන්වා යැවීමට අපි කටයුතු කරනවා. ඒ පිළිබඳව යම් වරදක් වෙලා තිබෙනවා නම් ඒ තීන්දු තීරණ ගත්තු ආයතන වෙත ඒ තීන්දු තීරණ ගත්ත ආකාරය පිළිබඳව සොයා බලමින් යම් තීරණයක ගැනීමට

අවශ්‍යතාවයක් නෑ මුහුණක් ගහ ගන්නවත්. හැබැයි අපේ ඉංජිනේරු සේවා එක දාගෙන ඔවුන් සමඟ මාර්ග සංවර්ධන අධිකාරියත් සමඟ මේ වැඩේ

ඉඩකඩක් තිබේ නම් ඒ ගැන පියවරක් ගැනීමට ගරු සභාවට දැනුම් දෙනවා.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ශෝක ප්‍රකාශ යෝජනා:**

මේ යටතේ හිටපු ගරු මන්ත්‍රී ආරාධනා කළා එතුමාගේ පියතුමණේට, ඒවගේම එතුමාගේ ආදරණීය සහෝදරයාට, ඒවගේම එතුමාගේ ආදරණීය නැගණියට ඇතුළු ඒ පවුලේ ඥාතීන්ට ඒ අයත් මේ ගරු සභාවේ මේ යෝජනාව සාකච්ඡා වෙන මේ මොහොතේ සභාවට පැමිණ තිබෙනවා. අපි එතුමන්ලා සියළු දෙනාම ඉතාම ගෞරව පූර්වකව මේ ගරු සභාව විසින් පිළිගනිමින් ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ ශෝක යෝජනාව ප්‍රකාශ කිරීම සඳහා ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාට ආරාධනා කරනවා.

අවස්ථාවට සහභාගිවීම සඳහා අපි ආරාධනා කළා එතුමාගේ පියතුමණේට, ඒවගේම එතුමාගේ ආදරණීය සහෝදරයාට, ඒවගේම එතුමාගේ ආදරණීය නැගණියට ඇතුළු ඒ පවුලේ ඥාතීන්ට ඒ අයත් මේ ගරු සභාවේ මේ යෝජනාව සාකච්ඡා වෙන මේ මොහොතේ සභාවට පැමිණ තිබෙනවා. අපි එතුමන්ලා සියළු දෙනාම ඉතාම ගෞරව පූර්වකව මේ ගරු සභාව විසින් පිළිගනිමින් ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ ශෝක යෝජනාව ප්‍රකාශ කිරීම සඳහා ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මැතිතුමාට ආරාධනා කරනවා.

*ගරු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත්*  
*கௌரவ பிரதான அமைச்சர்*  
**Hon. Chief Minister Mahipala Herath**

ගරු සභාපතිතුමනි අභාවප්‍රාප්ත ජගත් ආනන්ද පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමාගේ අභාවය වෙනුවෙන් ශෝක ප්‍රකාශ කිරීම සඳහා මේ ලැබුණ අවස්ථාවේදී විශේෂයෙන්ම මට මතක් වෙනවා එතුමා පසුපස පේළියේ හිටියත් අපිට අදත් මැවිලා වගේ ජේනවා එතුමා නැගිටලා මේ පළාතට අදාල මේ පළාතට ගැලපෙන ජනතාවගේ ප්‍රශ්න නිරන්තරයෙන්ම සභා ගර්භයේ රැඳී පිළිඳවී දෙමින් තම අදහස් ප්‍රකාශ කරපු

සිට අද වෙන කොට අපෙන් වෙන් වෙලා තිබෙන ගරු ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ ශෝක යෝජනාව පිළිබඳව අද දවසේ මෙම ගරු සභාවේ සාකච්ඡා කිරීම සඳහා අපි එතුමා වෙනුවෙන් මේ

ඉතාමත් දක්ෂ තරුණ අපිට හිටපු මන්ත්‍රීවරයෙක්. එතුමාගේ දේශපාලන ජීවිතය තුළ එතුමා රාජ්‍ය නිලධාරියෙක් වශයෙන් හිටපු කාලය තුළ එතුමා ඒ ලබා ගත්ත අත්දැකීම් සම්භාරයත් සමඟ මේ



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

පළාත් සභාවේ එතුමාගේ වගකීම් මේ පළාතේ ජනතාව වෙනුවෙන් ඉෂ්ඨ කරපු තරුණ අත්දැකීම් බහුල මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අපි දැක්කේ. මොකද එතුමා ගේ නර්කානුකූල ඉදිරිපත් කිරීම් ඒවා ගරු සභාපතිතුමනි නිකන්ම නිකන් ඉදිරිපත් කරන්නේ නෑ. එතුමා සංඛ්‍යා ලේඛණාත්මකව ඒ කරුණු හැම කෙනෙකුටම පැහැදිලි වෙන ආකාරයට එහි වටිනාකමක් ඇති ආකාරයට එහි ගැඹුරු අර්ථයක් හැම කෙනෙකුටම සරලව පැහැදිලි කරමින් තම වගකීම් සහ යුතුකම් ඉෂ්ඨ කරපු මන්ත්‍රීවරයෙක් හැටියට තමයි අපි ජගත් ආනන්ද පල්ලියගුරු මන්ත්‍රීතුමා දැක්කේ. එතුමා ඒ කාලය තුළ විපක්ෂයේ කටයුතු කළත් අපි සමඟ මේ පළාත් සභාවේ පක්ෂ විපක්ෂ හේදයකින් තොරව ජනතා නියෝජිතයෙක් ලෙස ඉතාමත් හොඳ මිත්‍රත්වයක් සහ සුභද ඇසුරක් අපි සමඟ පවත්වපු අපේ ජනතා නියෝජිතයෙක් හැටියටයි ගරු සභාපතිතුමනි මම දකින්නේ.

අපි විශේෂයෙන්ම එතුමා රෝගාතුර වූණ වෙලාවේ මේ පළාත් සභාවේ අපි හැම කෙනෙකුම එතුමාගේ මිත්‍රයෝ ලෙස අපි එතුමා මේ රෝගයෙන් බේරා ගන්නට අපි හැම කෙනෙක්ගේම සහයෝගය දුන්නා. අපේ හිටපු ආණ්ඩුකාරතුමා ඒවගේම අපේ අමාත්‍ය මණ්ඩලයේ ගරු අමාත්‍යතුමන්ලා ආණ්ඩු පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා විපක්ෂයේ

ගරු මන්ත්‍රීතුමන්ලා අපි එතුමාගේ ඒ රෝගී තත්ත්වය ගැන කතා කළේ අපි බොහොම එතුමාගේ සමීපතම සභෝදර දේශපාලන මිතුරෙක් ලෙස. ඒ නිසා අපි එතුමා රෝගාතුර වූණ වෙලාවේ බලන්න ගියේ අපි ප්‍රාර්ථනා කළේ විශේෂයෙන්

එතුමාගේ දයාබර බිරිඳ දරුවන් ඒ පවුලේ අනිකුත් සියළු සභෝදර සභෝදරියන් ඇතුළු ඒ සියළු දෙනාගේ ප්‍රාර්ථනාව සේ අපිත් ප්‍රාර්ථනය කළේ එතුමාගේ රෝගය ඉතා ඉක්මනින් සුව වේවා කියන ප්‍රාර්ථනයයි ගරු සභාපතිතුමනි අපි කළේ. ඒ නිසා අදත් ජගත් ආනන්ද පල්ලියගුරු මන්ත්‍රීතුමා මෙන නොහිටියත් එතුමා මේ පළාත් සභාව තුළ මේ ආණ්ඩු පක්ෂය දැනුවත් කරන්න අපිට නිරන්තරයෙන් එතුමා ලබා ගත්ත ඒ දේශපාලන තොරතුරු මේ සභා ගර්භය තුළ විස්තර කරමින් අපේ ආණ්ඩු පක්ෂය ශක්තිමත් කරන්නට අවශ්‍ය වටාපිටාව සලසලා දුන්න ඉතාමත් වගකීම ඉෂ්ඨ කරපු මන්ත්‍රීවරයෙක් හැටියටයි මම ජගත් ආනන්ද පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා මේ අවස්ථාවේදී අපි දකින්නේ. ඒ නිසා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම එතුමාගේ දයාබර බිරිඳ දරුවන් එතුමාගේ පවුලේ සියළුම සභෝදර සභෝදරියන් ඇතුළු නෑදෑ හිත මිතුරන් වෙත පළාත් සභාවක් ලෙස අපි අපේ බලවත් කණගාටුව ශෝකය අපි මේ අවස්ථාවේදී පැමිණ සිටින සියළු දෙනාත් නොපැමිණ සිටින සියළු දෙනාටත් පිරි නමමින් දන්වා යවන ලෙස ඉල්ලා සිටිනවා ගරු සභාපතිතුමනි. එසේ කියමින් ජගත් ආනන්ද පල්ලියගුරු අපේ හිටපු ගරු මන්ත්‍රීතුමනි අපි හදවතින්ම ඔබතුමාට අමා මඟ නිවන් සුවය ප්‍රාර්ථනය කරමින් මගේ සුළු වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න  
கனராவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon. Chairman Kanchana Jayarathna



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

බොහොම ස්තූතියි ගරු මහීපාල හේරත් ප්‍රධාන අමාත්‍යතුමනි. මිලභට ගරු මන්ත්‍රී අපීන් කුමාර මැද්දෙගම ගරු මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී අපීන් කුමාර  
கௌரவ உறுப்பினர் அஜித் குமார  
Hon.Member Ajith Kumara

ගරු සභාපතිතුමනි අපේ හිත මිත්‍ර සහෝදර ජගත් පල්ලියගුරු මැතිතුමාගේ ශෝක යෝජනාව මේ සභාවට ඉදිරිපත් වෙන අවස්ථාවේ ඒ වෙනුවෙන් මේවගේ අවස්ථාවක කතා කරන්න ලැබෙයිද කියන එක ගැන අපි විශ්වාස කළේ නෑ. එතුමා තරුණ මන්ත්‍රීවරයෙක්. එතුමා පළාත් සභාවට එන්නට පෙර අපේ මිත්‍රයෙක් හැටියට පාසැල් විශේෂීම් අපි සමඟ කටයුතු කරපු දක්ෂ ක්‍රීඩාවට දක්ෂ විශේෂයෙන් සංගීතයට දක්ෂ පවුලක සහ සංගීතයට දක්ෂකම් ඉදිරිපත් කරන්න පුළුවන් තරුණ පාසැල් ශිෂ්‍යයෙක් තමයි අපි ඒ කාලයේ දැක්කේ. ඊට පස්සේ අපි යෞවන සමාජ ක්ෂේත්‍රයේ එතුමාත් සමඟ ඒ යෞවන සමාජ පෝෂණය කරන්න ඒ වැඩ කටයුතු කරන්නට කැප වෙලා ගොඩකවෙල යෞවන සමාජ වලට වැඩ කරපු ඒ තරුණ ජගත් පල්ලියගුරු මහත්මයා නැත්නම් ඒ තරුණයා එවකට අපිත් එක්ක අත්වැල් බැඳ ගෙන කටයුතු

කළා. එයින් පස්සේ පාසැල් අධ්‍යාපනය හමාර කෙරුවාට පස්සේ එතුමා පොලීසියේ සේවයට බැඳුණා. උපපොලීසි පරීක්ෂක වරයෙක් හැටියට එතුමා මම හිතන්නේ සභාපතිතුමාත් ඒ කාලයේ දන්නවා ඇති. උපපොලීසි

පරීක්ෂකවරයෙක් හැටියට තමන් කාලාන්තරයක් කටයුතු කළා. ඒ අවස්ථාවේදී ඇති වෙච්චි සිත් තැවුලක් නිසා එතුමා ඒ පොලීසි සේවයෙන් ඉවත් වුණා. ඒ ඉවත් වෙලා ඉන්න අවස්ථාවේ මමත් පළාත් සභා මන්ත්‍රීවරයෙක්. රක්වාන ආසනයේ සංවිධායක ලෙස අපේ උපනිස්ස ද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණේ. අපි ප්‍රාදේශීය සභාවට අපේක්ෂකයෝ නම් කරන වෙලාවේ අපි කල්පනා කළා ගොඩකවෙල නගරය නියෝජනය කරන්න එතකොට අපි හිටියේ විපක්ෂයේ. හොඳ තරුණයෙක් එකතු කරලා ගන්න ඕනේ කියලා. අපි කොන්පිටියේ පරම්පරාව තමයි ජගත් මහත්මයාගේ පරම්පරාව හඳුන්වන්නේ. අපි ගෙදරට ආරාධනාවක් කළා. අපිට ජගත් හරි කවුරු හරි දේශපාලනයට දෙන්නට කියලා. ඒ ගෙදර සාකච්ඡා කරලා හැන්දෑවේ අපිට පනිවිඩය දුන්නා ජගත් කැමතියි කියලා ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්නට කියලා. ඒ දවස්වල දේශපාලනය ටිකක් අපහසුයි. ටිකක් එඩිතරව බැස්සේ නැත්නම් තමන්ගේ දේශපාලන කටයුතු කර ගන්න බැරි වෙනවා. ජගත් එදා එඩිතරව බැහැලා ඉතාම අපහසුකම් මැද්දේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට පත් වුණා. ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා ජනතාවත් එක්ක බොහොම කුළුපගව ළඟින් ඇසුරු කරන්නට පටන් ගත්තා. ඒවගේම අපිට

දේශපාලන තීන්දු රාශියක් ගන්නට සිද්ධ වුණා. එවකට පළාත් සභාවේ මම හිටියත් රක්වාන ආසනයේ සංවිධායකවරයා හැටියට මම 2000 පත් වුණා . ඒ වෙලාවේ මම ළඟම හිටිය මගේ හයිය තමයි ජගත්. මට පක්ෂයෙන් කතා කරලා රක්වාන ආසනයේ වගකීම භාර ගන්න



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

කියන කොට මම ඒක ප්‍රතික්ෂේප කරපුවහම ජගත් තමයි කිව්වේ භාර අරගෙන මිසක් රක්වානට එන්නට එපා කියලා. මට ලොකුම හයිය දුන්නේ එතුමා ටවුමේ ඉඳගෙන අපේ පරණ සාමාජිකයෝ ඔක්කෝම එකතු කරගෙන එන එන එක්කෙනාගෙන් මට දුරකථනයෙන් කතා කරලා මට බලපෑම් කරන්න පටන් ගත්තා අනේ අපිත් මහත්මයා මේක භාර අරගෙන එන්නේ. අපි මේ වැඩේ කරන්නම් කියලා. මේ වගකීම එතුමා භාර ගත්තා විතරක් නෙමෙයි මම පාර්ලිමේන්තුවට ගිහින් නවත්තනකම්ම එතුමා මගේ ඥාතියෙක් සහෝදරයෙක් ,මිත්‍රයෙක් ආරක්ෂකයෙක් හැටියට මගේ ළඟ ඉඳගෙන අපේ ජගත් පල්ලියගුරු මහත්මයා ඒ වගකීම ඉෂ්ඨ කළා. ඒ යුතුකම ඉෂ්ඨ කළා. ඒ අවස්ථාවේදී මම පාර්ලිමේන්තුවට ගියහම 2001 දී ඊළඟ පළාත් පාලන මැතිවරණයේදී මට මගේ උපරිම ශක්තියෙන් මම එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපති කළා. එතුමා ජනතාවට හුඟාක් ළං වෙන සේවාවන් රාශියක් ඉෂ්ඨ කළා. ජනතාවත් එක්ක ඉතාම කිට්ටුවෙන් හැසිරෙන්න පටන් ගත්තා. එතුමා නිරන්තරයෙන්ම මොන ප්‍රශ්න ඇති වුණත් නිරන්තරයෙන්ම ජනතාවත් එක්ක ඉඳගෙන තමන්ගේ තරුණ ශක්තිය ජවය ඒ ප්‍රාදේශීය සභාවේ වැඩ ව්‍යාපාරය අර්ථවත් කරමින් අටකලම්පන්න ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ කාර්යයන්

සභාපතිවරයා. ඒක ආයේ කාටවත් තර්කයක් නෑ. එතුමා ප්‍රාදේශීය සභාවේ ඉද්දි මම පාර්ලිමේන්තුවේ ඉද්දි ඊළඟ පළාත් සභා මැතිවරණය ආවහම මම කිව්වා ජගත් ජන්දය ඉල්ලන්න මම පළාත් සභාවට ඉල්ලන්නේ නෑ ඔයා ඉල්ලන්න කියලා. එතුමා ඒ පළාත් සභා මැතිවරණයට තරඟ වැදුණා. නමුත් ජයග්‍රහණය කර ගන්න බැරි වුණා. ඊළඟ පළාත් සභා මැතිවරණය එන කොට එතුමාට ඒ වපසරිය සකස් කර ගන්න පුළුවන්කම ලැබුණා. ඊළඟ පළාත් සභා මැතිවරණයේදී එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට මේ පළාත් සභාවට පත් වුණා. ඒ මැතිවරණයෙන් පත් වුණාට පස්සේ අර තරුණ ජවයත් එක්ක එයාගේ තිබිවිටි ජනතාව සමඟ තිබිවිටි ඒ කුළුපගකම තවත් තීවුර කරමින් සමාජගත වෙලා ඒ තමන්ගේ සමාජ මෙහෙවර තවත් ශක්තිමත් ලෙස ගෙනියන්න පටන් ගත්තා. ඒ මැතිවරණයෙන් පස්සේ නැවත තිබිවිටි මැතිවරණයේදීත් එතුමා ජයග්‍රහණය කරන්න පුළුවන් ශක්තිය වටපිටාව ජගත් පල්ලියගුරු මැතිතුමාට ළඟා කර ගන්න හැකියාව ලැබුණා. එතුමා ඒ තමන්ගේ සමාජ සේවාව පමණක් නෙමෙයි තමන්ගේ දේශපාලන ක්‍රියාදාමය පමණක් නෙමෙයි කලා පැත්තත් කිසිවිටක අමතක කළේ නෑ. තමුන්නාන්සේලාත් එක්ක එකට එකතු වෙවිටි තැන්වලදී ඒක

රාශියක් ඉෂ්ඨ කළා. ලංකාවේ ලොකුම ප්‍රාදේශීය සභාව තමයි අටකලම්පන්න ප්‍රාදේශීය සභාව. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේත් ගොඩකවෙලත් කියන දෙකම මේකට සම්බන්ධයි. ඒ හැම ගමකම ප්‍රාදේශීය සභාව කියන ආයතනය පෙන්නුවා නම් පෙන්නුවේ ඒ ජගත් පල්ලියගුරු කියන ප්‍රාදේශීය සභාවේ

පැහැදිලිව පෙනෙන්නට ඇති. එතුමාගේ කලා ජීවිතයත් ඉතාම ලස්සන ආකාරයට ක්‍රියාත්මක කරන්න පුළුවන් ආකාරයේ එතුමාට ලැබුණා. එතුමාට පමණක් නෙමෙයි එතුමාගේ පවුලේ බහුතරයකට ඒ දායාදය තිබිලා තියෙනවා දෛවය විසින්. ඒ කලා ජීවිතයත් මේ දේශපාලන ජීවිතයත් මේ හැම දෙයක්ම බොහොම මිත්‍රශීලීව මහජනතාවත් එක්ක කිට්ටුවෙන්



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගෙනී යන්න පුළුවන්කම ලැබුණා. හැබැයි හදිස්සියේ එතුමා රෝගාතුර වුණා. ඒ අවස්ථාවේ අපි දන්නවා පුද්ගලිකව විශාල වශයෙන් ජනතාව දේශපාලනය කරන අය එතුමා බලන්න එතුමාගේ නිවසට රෝහලට යන්න පටන් ගත්තා. එතුමා අපි නොසිතූ වෙලාවක ඒ දරුණු රෝගයට පාත්‍ර වෙලා එතුමා අපි අතරින් වෙන් වුණා. දෛවය එතුමාගේ අභාවයෙන් පස්සේ මට මේ පළාත් සභාවට එන්න පුළුවන් වුණා. එතුමාගේ පුරප්පාඩුවට, නමුත් ගරු සභාපතිතුමනි ජගත් පල්ලියගුරු කියන ඒ කෘතභස්ථ දේශපාලඥයා කෙටි කාලයක් තුළ තමන්ගේ උපරිම ශක්තියෙන් කරන්න පුළුවන් හැම යුතුකමක්ම හැම සේවයක්ම පක්ෂයට කළා පමණක් නෙමෙයි ඒවගේම තමන්ගේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙනුත් ඉෂ්ඨ කළා කියලා කියන්න පුළුවන්. අවසාන අවස්ථාවේදී මාස කීපයක් තමන්ගේ ජීවිතයෙන් සමු ගන්න කියෙද්දී ජනාධිපතිවරණයෙන් අසනීප තත්ත්වය කියාගෙන රාත්‍රී දෙකට තුනට අපිත් එක්ක මේ රැස්වීම් වලට සාකච්ඡා වලට ගිහිල්ලා සම්බන්ධ වෙලා ඒ තමන්ගේ යුතුකම් කොටස නිදහසේ ගෙදර ඉන්න පුළුවන්කම කියෙද්දී මට අසනීපයී කියලා කියන්න පුළුවන්කම කියෙද්දී එහෙම නොකර තමන්ගේ වගකීම් කොටස ඉෂ්ඨ කරපු කෘතභස්ථ

මිත්‍රයෙක් තමයි දේශපාලඥයෙක් තමයි අපේ ජගත් පල්ලියගුරු කියන අපේ සහෝදරයා. ඉතාම කණගාටු වුණා එතුමාගේ වියෝව. එතුමාගේ පරම්පරාව මහා විශාල පරම්පරාවක්. එතුමාගේ පියාගේ පැත්ත. එතුමාගේ මවගේ පැත්ත ඒවගේම එතුමාගේ භාර්යාවගේ පැත්ත මේ සියළු දෙනා අපිත් එක්ක මිත්‍රශීලීව යන සහ සම්බන්ධකම් කියෙන පරම්පරාවක්. මේ සියළු දෙනාට ලොකු

කණගාටුවට පත් වෙන කාරණාවක් වුණා මොකද ජගත් පල්ලියගුරු කියලා කියන්නේ එක තැනකට සීමා කරලා තියෙන්න පුළුවන් වර්තයක් නෙමෙයි ඔහු. එතුමා හැම ඥාතියෙක්ම තම සම්බන්ධතාවය තියා ගත්තා. දේශපාලනයක් බැලුවේ නෑ. ඒවගේම හැම විභාගස්ථානයක් එක්කම තමන්ගේ සම්බන්ධතාවය තියා ගත්තා. ඒවගේම තමන්ගේ මිත්‍රයෝ තමන්ගේ පොලීසියේ වැඩ කරපු අය ඒවගේම තමන්ගේ ප්‍රාදේශීය සභාවේ දෙපැත්තේම හිටපු අය මේ සියළු දෙනාත් එක්ක බොහොම මිත්‍රශීලීව කටයුතු කළා. ඒ නිසා මම හිතන්නේ අපිට එතුමාගෙන් ආදර්ශ ගන්න කියෙනවා අනිවාර්යයෙන් එතුමාගේ ජීවිතයේ එතුමා එවැනි කෘතභස්ථ විදිහට තමයි තමන්ගේ ජීවිත රටාව සහ දේශපාලන රටාව මෙහෙයවාගෙන යන්න පුළුවන්කම ලැබුණේ. අපිට බැරි වුණා එතුමාව ගොඩ ගන්න. එතුමාගේ අසනීප තත්ත්වය අනුව අපිට ඒ අවස්ථාවේදී එතුමාව ආරක්ෂා කරගෙන ඉදිරියට එතුමාගේ ජීවිතය තියා ගන්න බැරි වුණා. අපි කවුරුත් නොසිතූ විදිහට එතුමා අපි අතරින් වෙන් වුණා. අපි විශ්වාස කරන්නේ එතුමා අපි බෞද්ධයෝ හැටියට අපේ පවුලට ශෝකය ප්‍රකාශ කරනවා වගේම එතුමා ජීවත් වෙලා සිටින

කාලය තුළදී ඒ කරපු සමාජ සේවය පමණක් නෙමෙයි ඒ සත්කාර සියළු දේවල්වල පිංවල මහිමයෙන් එතුමාට අවසානයේ නිවන් සුව අත් වෙන්න මෙය පාරමිතාවක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය හමාර කරනවා. බොහොම ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න  
 ධනරාජ ත්වාරිණි සමුදාය ඉගුරු



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

Hon.Chairman Kanchana Jayarathna

බොහොම ස්තූතියි අපිත් කුමාර මැද්දෙගම ගරු මන්ත්‍රීතුමාට. මිලභට අනුර අලුගියවන්න ගරු මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී අනුර අලුගියවන්න  
கௌரவ உறுப்பினர் அனூர அலகியவாண்  
Hon.Member Anura Alagiyawanna

බොහොම ස්තූතියි ගරු සභාපතිතුමනි. ජගත් පල්ලියගුරු අපේ හිතමිත්‍ර සභෝදර පළාත් සභා මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාව ගත්ත අවස්ථාවේ ශෝකය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදීම සම්බන්ධ ස්තූතිවන්ත වෙනවා පළමුව. ඒවගේම ජගත් පල්ලියගුරු කියන මානව හිතවාදියා මට හම්බ වෙන්නේ 1997 දී. අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ජගත් පල්ලියගුරු මැතිතුමා දේශපාලන ජීවිතයේදී පළමු වරට මුණ ගැහෙන්නේ. කුලරත්න මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබලා පොලිස් නිලධාරියෙකු

හැටියට සේවය කරලා සේවයෙන් ඉවත් වෙලා අටකලම්පන්න ප්‍රාදේශීය සභාව අද අටකලම්පන්න ප්‍රාදේශීය සභාව නෑ. ගොඩකවෙල සහ කහවත්ත කියලා දෙකට වෙන් වෙලා ප්‍රාදේශීය සභා දෙකක් තියෙන්නේ. ඒ විශාල ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට 97 දී හඳුනා ගන්න ලැබෙන ජගත් පල්ලියගුරු කියන බොහොම මිනිස්සුන්ට බොහොම හිතවත් මිනිස්සුන්ට සමීප නායකයෙක් බොහෝ

වැඩ රාශියක් මිනිස්සුන්ගේ පැත්තේ ඉඳගෙන වැඩ කරපු ජනතා සේවකයෙක් හැටියට ඔහුව 1997 දී මට මුණ ගැහෙනවා. ඊට පස්සේ 2002 දී නැවත වරක් අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට මහා මෙහෙවරක් ඔහු විසින් ඉෂ්ඨ සිද්ධ කරනවා. එහි ප්‍රතිඵලයක් හැටියට තමයි ජගත් පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා මේ පළාත් සභාවේ පළමු වරට අපිත් සමඟ එකට කටයුතු කරන්නට විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙන්නේ. එදා දකින්නට ඇති හිටපු බොහෝ පිරිසක් මෙනත ඉන්නවා. ඒ පිරිස දකින්නට ඇති ආසනයක් හැටියට ගත්තහම එක්වන ආසනයේ මන්ත්‍රීවරු දෙන්නෙක් හැටියට තමයි සම්බන්ධ වුණේ. යමක් හොයා ගෙන ආවහම ඒ කරුණු කාරණා පිළිබඳව සභාවට ඉදිරිපත් කිරීමේදී ඒ කරුණු කාරණා සමහරවිට ඕනේ නම් අපේ අනුර මන්ත්‍රීතුමාගෙන් අහන්න ඕනේ නම් කියන්න. ඒකට අපේ සභානායකතුමා එහෙම සාක්ෂි දරනවා. සමහර දේවල් වලදී එතුමා එහා පැත්තේ ඉඳලා ප්‍රශ්න කරනවා මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැන ගන්න පුළුවන් අනුර මන්ත්‍රීතුමාගෙන් කියලා. එහෙම බොහොම

සභෝදරත්වයකින් බොහොම ලෙන්ගහුව කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් තමයි ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා. රක්වාන ආසනයේ මිනිස්සුන්ට පක්ෂ පාට හේදයකින් තොරව කොන්පිටිය පාරේ තමන්ගේ ගෙදරට ගියහම උදව්වක් උපකාරයක් ඉල්ලගෙන ඒකට වෙන වෙන ප්‍රශ්න නොදාපු බොහොම ගුණ ගරුක මන්ත්‍රීවරයෙක් හැටියට අපිට විවාදයකින් තොරව නම් කරන්න පුළුවන් ජගත් පල්ලියගුරු කියන මන්ත්‍රීතුමා. එතුමා අසනීප වෙච්චි



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

වෙලාවේ ඒ සම්බන්ධව සබරගමු පළාත් සභාවේ අපේ ගරු ප්‍රධාන ඇමතිතුමා අමාත්‍ය මණ්ඩලය සියළු ගරු මන්ත්‍රීතුමන්ලා විපක්ෂ නායකතුමා එවකට විපක්ෂ නායකතුමිය ඇතුළු ඒ සියළු දෙනාගේම ලැබෙන්නට ඕනේ පළාත් සභාව හැටියට දෙන්නට සියළු දේවල් කටයුතු කළේත් ජගත් පල්ලියගරු කියන මන්ත්‍රීතුමා මිනිස්සුන්ගේ පැත්තෙන් ඉදගෙන මිනිස්සුන්ගේ ප්‍රශ්න සභාව තුළට අරගෙන ඇවිල්ලා ඒවාට විසඳුම් සොයපු මානව හිතවාදී ජන නායකයෙක් නිසා. එතුමාගේ විශේෂ රක්වාන ආසනයේ ඉන්න ජනතාවට පමණක් නෙමෙයි පොදු රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න සබරගමුවේ ඉන්න ජනතාවට වෙච්චි පාඩුවක් හැටියට දකින්නේ. හරියටම අපේ වයස් මට්ටමේ පසු වූ ජගත් පල්ලියගරු ගරු මන්ත්‍රීතුමාට තව බොහෝ ජනතා මෙහෙවරක් ඉෂ්ඨ සිද්ධ කරන්නට කාල වකවානු තිබුණා. නමුත් එයට එහායින් යන්නට අපිට තියෙන වෙලාවේදී යන්න වෙන මොහොත එතුමාට ළඟා වුණේ මිනිස්සුන්ගේ අහේතුව කියන එකයි අපි කල්පනා කරන්නේ. අදටත් රක්වාන, ගොඩකවෙල ජනතාව ඒ ආසනය තුළ ජනතාව ජගත්

රක්වානේ රත්නපුරේ සියළු ජනතාවට දැනෙමින් පවතිනවා කියන එකයි අපි විශ්වාස කරන්නේ.

ඒ නිසා ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේදී මේ මොහොතේදී අපිට තව බොහෝ කාලයක් සේවය කරන්නට ජනතා මෙහෙවරක් කරන්නට හිටපු ජන නායකයෙක්ගේ සමුගැන්ම වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන අතරතුර එතුමාගේ දයාබර බිරිඳටත් දරුවන් දෙදෙනාටත් ,පියාටත්, සහෝදර සහෝදරියන්ටත් මේ වෙලාවේ අපේ ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට නැවත උපදින ආත්මයක් ආත්මයක් පාසා මෙවන් වූ අකල් මරණයකට මුහුණ දෙන්නට සිදු නොවී ජනතා සේවය කරන්නට තව තවත් ජනතාව තුළ වැජඹී ඉන්නට නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් මගේ වචන කීපය අවසන් කරනවා.

පල්ලියගරු ගරු මන්ත්‍රීතුමා හිටියා නම් කියන තැන ඉදගෙන ශෝක වෙනවා එතුමා පිළිබඳව කතා කරද්දී. ඒ නිසා මහා ගොඩාක් දේවල් ඔහු පිළිබඳව කියන්නට පුළුවන්. එතුමා පිළිබඳව කියන්නට පුළුවන්. එතුමා බොහෝ කාලයක් මේ සමාජය තුළ ජීවත් වෙමින් තව බොහෝ දේශපාලන කටයුතුවල නියැලෙමින් බොහෝ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න තිබියදීත් අපේ දෛවයි අනුව එතුමාගේ ඉරණම් ගමන යන්නට සිද්ධ වුණා. ඒකේ පාඩුව එතුමාගේ දයාබර බිරිඳට දරුවන් දෙදෙනාට පමණක් නොව

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன  
Hon. Chairman Kanchana Jayarathna

ස්තුතියි ගරු අනුර අලගියවන්ත මන්ත්‍රීතුමාට. මිළඟට කේ.එල්.රත්නායක ගරු මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී කේ.එල්.රත්නායක  
கௌரவ உறுப்பினர் கே.எல்.ரத்நாயக  
Hon. Member K.L.Ratnayake





සබරගමුව පළාත් සභාව  
 சபரகமුව மாகாண சபை  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභාපතිතුමනි ආනන්ද ජගත් පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාව ගේන මොහොතේ අවස්ථාව ලබාදීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තූතිය පුද කර සිටිනවා.

ගරු සභාපතිතුමනි ඒ පවුලේ උදවියට ශෝකය ප්‍රකාශ කරන්න පෙර මේ සභාවට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා 2015 පෙබරවාරි 02 වෙනිදා තමයි ජගත් පල්ලියගුරු මැතිතුමා අපෙන් වෙන් වුණේ. අවුරුද්දකුත් මාස කීපයකට පස්සේ අද මේ සභාවට මේ යෝජනාව එනවා. මොකද අපේ විපක්ෂයේ පැත්තෙන් බැලුවහම විශාල අඩුපාඩුවක් වුණා කියලා මගේ විශ්වාසය. මම 2012 පරාජයට පත් වෙලා මේ සභාවට ඇවිල්ලා දැන් මාස 10 ක් පමණ වෙනවා. විශේෂයෙන් මගේ කණගාටුව පළමුව ප්‍රකාශ කරනවා. ආනන්ද ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා 1997 ප්‍රාදේශීය සභාවට ආවා. මමත් 1997 ප්‍රාදේශීය

මනාප ප්‍රමාණයක් අඩු වෙලා 2004 පළාත් සභාවට එන්නට බැරි වුණා. 2008 පළාත් සභාව තිබ්බා එතුමා පළාත් සභාවට ආවා. එදා ඉඳන් මේ පළාත් සභාව තුළ විශාල හඩක් නැගුවා. මොකද මේ සභාවේ අකටයුතුකම් පෙන්වා දෙමින් වැරදි දේවල් නිවැරදි කරමින් සභාව ආමන්ත්‍රණය කළා. ඒවගේම තමයි සභාවෙන් පිටත් පක්ෂය වෙනුවෙනුත් පක්ෂය වෙනුවෙන් වෙන අසාධාරකම් හා වැරදි දේ නිවැරදි කරමින් මේ සභාවේ පිටතත් කටයුතු කරපු තරුණ නායකයෙක් හැටියට තමයි මම දකින්නේ.

ඉතිං අපි මේ පළාත් සභාව තුළ ඉන්න කොට අපි සහෝදර මන්ත්‍රීවරු හැටියට අපි එකට ඉන්න කොට කියනවා මවං මේක වැරදියි. මේවා හරියි. මේකට මෙහෙම කරමු. මේකට මේ විදිහට ක්‍රියා කරමු. අපි තරුණ මන්ත්‍රීවරු හැටියට කියන කාරණාව ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා මේ සභාව තුළ කටයුතු කළා. හැබැයි කණගාටුවෙන්

සභා මන්ත්‍රීවරයෙක් වශයෙන් කටයුතු කරන කොට අපේ පක්ෂය හැටියට 1997 ඉඳන් අපි දෙන්නා සහෝදරයෝ වගේ තමයි අපි හිටියේ. ඊට පස්සේ 2002 සභාපති ධුරයට පත් වෙනවා මම ඇහැලියගොඩින් සභාපති වෙන කොට එතුමා අටකලම්පන්න ප්‍රාදේශීය සභාව මං හිතන්නේ ලංකාවේ ලොකුම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා හැටියට පත් වෙනවා. 2004 පළාත් සභාව එනවා එක්සත් ජාතික පක්ෂය අත්ත පරාජයට පත් වෙන මොහොතකදී එදා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරු විශාල ප්‍රමාණයක් තරහ කළා පළාත් සභාවට. එතුමාට සුළු

වුණත් කියන්නට ඕනේ දේශපාලනය ඉතිහාසය පුරාවටම ගහ ගන්නවා බැන ගන්නවා මරා ගන්නවා දේශපාලන ඉතිහාසයක් මේ රත්නපුර දිස්ත්‍රික්කය පුරාවට තිබුණා. හැබැයි ආනන්ද ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා 1997 ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරලා 2002 සභාපතිවරයා හැටියට කටයුතු කරන කොට අතිවිශාල අන්දමින් එතුමාගේ දේපළ හානි කළා. කඩවල් ගිනි තිබ්බා. පොඩි කළා. ගෙවල් වලට ගැහුවා. වාහන වලට ගැහුවා. අතිවිශාල තුවිලි විදිහට දේශපාලන ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා කියලා සැබෑවට



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

කියන්නට ඕනේ. මේ සභාවේ ගරු මන්ත්‍රීවරු නොවෙන්නට ඕනේ. අන්න ඒ විදිහට තුවිලි විදිහට ජගත් පල්ලියගුරු ඒ සභෝදරයාට රක්වාන ආසනයේ විශේෂයෙන්ම ගොඩකවෙල ප්‍රදේශයේ අපිත් කුමාර මන්ත්‍රීතුමාගේ අම්මගේ මළ ගෙදරට යන කොට අපිට උපුල් මන්ත්‍රීතුමන්ලා, ලක්ෂ්මන් කොඩිකාර මන්ත්‍රීතුමන්ලා අපි කඩවලුත් පෙන්න පෙන්න ගියේ මෙන්න මේවා ගිනි තිබ්බා කියන කාරණාව. මින් මනන ඒ දේවල් සිද්ධ කරන්නට අපි විපක්ෂය හැටියට තමුන්නාන්සේලා ආණ්ඩු පක්ෂය හැටියට අපි සභෝදර මන්ත්‍රීවරු විදිහට මෙතන කතා කරනවා වගේම මෙතනින් එළියට බැහැලා මැතිවරණයක් එන කොට ඒ මැතිවරණයට මුහුණ දෙන කොට ගහ ගන්න එක බැන ගන්න එක නෙමෙයි මේ සභාවේ කතා කරන ගරු මන්ත්‍රීවරු හැටියට එළියට බැහැලා කතා කරන භාෂාව හැටියට මැතිවරණය ක්‍රියාත්මක කරන්න මේ ශෝක යෝජනාව ගෙනලේලා ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා වෙනුවෙන්ම ඒ දේ සිද්ධ කරන්න මේ සභාවේ සියළු දෙනාටම ඒ

මේ සභාවේදී මතු කරන්නට කැමතියි. ඒ නිසා ගරු සභාපතිතුමනි එතුමා උපපොලිස් පරීක්ෂකවරයෙක් හැටියට ඉඳලා දේශපාලනයට ඇවිල්ලා මන්ත්‍රීවරයෙක් ,සභාපතිවරයෙක් පළාත් සභා මන්ත්‍රීවරයෙක් වෙලා හැබැයි මම වගේ පුද්ගලයෙක් නම් අඩන් තේටටන් කරන කොට ගරු සභාපතිතුමනි උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස එතුමා ඉවසපු එක එතුමාගේ දේශපාලන ගමනට අතිවිශාල ශක්තියක් වුණා. වෙන කෙනෙක් එහෙම නම් එක්කෝ ඒ පැත්තේ මැරිලා. නැත්නම් මේ පැත්තේ මැරිලා. ඒ නිසා එතුමාගේ තීක්ෂණ බුද්ධිය සහ ඉවසීම මේ දේශපාලන ගමනට හයියක් වුණා. හැබැයි අද එතුමා අපි අතරින් විශේෂ නොවී සිටියා නම් පහුගිය පර්ලිමේන්තු මැතිවරණයේදී අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත් කරනවා රක්වාන ආසනයේ ජනතාව සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව කියන එක අපි නිර්භයව සහ අවංකයෙන් කිව යුතුයි. විශේෂයෙන් රක්වාන ආසනයේ

ශක්තිය ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාට කරන ගෞරවයක් වශයෙන් කියන කාරණාව මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒවගේ ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා තාඩන පීඩන වලට ලක් වුණා. හැබැයි එතුමා පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කළා. උපපොලිස් පරීක්ෂකවරයෙක් ලෙස. හැබැයි ගරු සභාපතිතුමනි ඔබතුමාත් උපපොලිස් පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළා. හැබැයි ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාටත් එතුමා විශේෂ වුණත් කියන්නට ඕනේ ඔබතුමාට දැන් ඉන්න නිලධාරීන් වගේ නෙමෙයි. හොඳට සේවය කළා කියන එක මේ අවස්ථාවේදී

සහ ගොඩකවෙල ආසනයේ ජනතාව විශාල පසුබෑමකට ලක් වෙලා තියෙනවා එක්සත් ජාතික පාක්ෂිකයෝත් අන්ත්‍යා පාක්ෂිකයෝත් හැටියට. මොකද හේතුව ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා දීපු නායකත්වය සහ ඒ සුභදත්වය ඒ සභෝදරත්වය අතිවිශාල වශයෙන් තිබ්බා. ඒ නිසා මේ ජගත් පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාවට කතා කළහම මෙතනින් ඉවර වෙන්නේ නෑ. ඒ වුණාට යම් යම් සිද්ධීන් තියෙනවා. මේ සභාවේ අපි සියළු දෙනාට ණය මුදලක් දීලා තියෙනවා. ඒකේ ඇප කොන්දේසි යටතේ දෙන්නෙක් අත්සන් කරලා තියෙනවා. මේකෙදි ඇත්තටම එතුමා අපි අතරින් වෙන් වෙලා ඉන්නේ ඇපකරුවන්



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

දෙදෙනා තමයි දැන් ණය මුදල ගෙවන්නේ. මේක එතුමන්ලාට භානියක් නෑ මං හිතේ විශාල දෙයක් තියෙනවා. ඒ වුණාට අපි සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට මේ මුදල කපා හරින්න කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තොත් හොඳයි කියන කාරණාව සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට ඒක මතක් කළ යුතුයි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ කොවිඩ් දේවල් කතා කළත් අපි මේ මැරෙන මිනිස්සු, මේ කතා කරලා අපි යන කොට අපි මැරෙන්නට පුළුවන් වෙයි. ඒවගේම අදද හෙටද කියන ප්‍රශ්නයක් අපිට නෑ. මාරයා අත වැනුවම යන්න වෙනවා.එතුමා අකල් මරණයට ගොදුරු වුණා. අපි මොන විදිහකට මරණය තීන්දු වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා අපි මිනිසෙකු මැරුණ නිසයි අපි මේ ශෝක යෝජනාව ගේන්නේ. නැතුව මිනිසත්කම නැති මිනිස් ලොවේ මේ ගරු සභාවේ අද අපි මේ ශෝක යෝජනාව සඳහා අපි සියළු දෙනා අදහස් දක්වන්නේ. ඒ නිසා

ආනන්ද ජගත් පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමාගේ දයාබර බිරිඳ සහ දරුවන් දෙදෙනා සහෝදරයෝ, සහෝදරියෝ ,එතුමාගේ දයාබර පියාණන්ට මගේ පෞද්ගලික ශෝකය ප්‍රකාශ කරන අතර ආනන්ද ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාට නිවන් සුව අත් වේවා කියා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

බොහොම ස්තූතියි ගරු කේ.එල්.රත්නායක ගරු මන්ත්‍රීතුමාට. මිළහට අතුල කුමාර රාහුබද්ධ ගරු අමාත්‍යතුමා.

**ගරු අමාත්‍ය අතුලකුමාර රාහුබද්ධ**  
**கௌரவ அமைச்சர் அதுல குமார ராஹுபத்த**  
**Hon. Minister Athula Kumara Rahubadda**

ගරු සභාපතිතුමනි සබරගමු පළාත් සභාවේ සිංහල ශබ්ද කෝෂයේ වචන වලින් කෘතහස්ථ, පරිණත, අවංක,බුද්ධිමත් ,කාර්යයශූර මේවගේ ඕනෑම වචන වලින් අර්ථ දක්වන්න පුළුවන් මානව හිතවාදී දේශපලඤයෙක් අපි අතර දීර්ඝ කාලයක් මේ සභාවේ ඉඳලා ඒවගේම විශාල වැඩ කොටසක් කරලා තව විශාල වැඩ කොටසක්

කරන්න තියෙද්දී දෙවය ඔහුට එය අහිමි කරන වෙලාවක ඒ සඳහා මේ සභාවේ අපි සියළු දෙනාගේ ශෝක යෝජනාව සඳහා අවස්ථාවක් ලබාදීම සම්බන්ධයෙන් ඔබතුමාට මගේ ගෞරවය පුද කරනවා. මේ හැමෝම කතා කළා වගේ ආනන්ද ජගත් පල්ලියගුරු කියන සබරගමු පළාත් සභාවේ ගරු මන්ත්‍රීතුමා මට හම්බ වෙන්නේ මුල් කාලයේදී රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු මැණික් ව්‍යාපාරිකයෙක් විදිහට. එතෙන්දී ව්‍යාපාරිකයෝ විදිහට ආරම්භ කරපු අපේ ඇසුර ප්‍රාදේශීය දේශපාලනයේදීත් අපිට එකතු වෙන්න පුළුවන්කමක් තිබුණා. ඒ එකතුව ව්‍යාපාරිකයෙක් විදිහට මේ සමාජයේ හඳුනා ගත්ත පිරිසක් දැන හඳුනා ගත්ත දේත් මේ සභාවේ ලබපු අත්දැකීමුත් එක්ක ඔහු ප්‍රාදේශීය



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

දේශපාලනය ගියේ. එතනින් ලබා ගත්ත සමාජයේ අත්දැකීම් එක්ක තවත් වඩාත් එය සමාජශීලීව සහ අවස්ථානුකූලව ඔහුට කරන්න හැකියාව ලැබුණේ ඔබතුමා වගේම එතුමාත් රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර පොලීසියේ උපපොලීස් පරීක්ෂකවරයෙකු ලෙසත් ඔහු අපේ කල්‍යාණ මිත්‍රයෙක් විදිහට කලක් සේවය කළා. ඉන් අනතුරුව අපි මේ ගරු සභාවේ උත්තරීතර සභාවේ විපක්ෂයේ හිටියත් අපි මේ පැත්තේ හිටියත් අපේ මේ ව්‍යාපාරිකයා අපේ රාජ්‍ය නිලධාරියා ඒවගේම ප්‍රාදේශීය සභාවේ සගයා පළාත් සභාව තුළ හමු වෙනවා. හමු වෙන්නේ එදා වගේම පක්ෂ දෙකක කණ්ඩායමක් හැටියට. ජගත් පල්ලියගුරු කියන මානව හිතවාදී කෘතහස්ථ දේශපාලඥයා පිළිබඳව කතා කරන්නට වඩා කරුණු කාරණා එක්ක කතා කරන්න පුළුවන්. අද ජගත් පල්ලියගුරු කියන්නේ අර අපේ අනුර අලගියවන්න මන්ත්‍රීතුමා කිව්වා වගේ

පක්ෂ විපක්ෂ මහා ගෞරවයක් තිබුණා. ඒ ගෞරවනීය දේශපාලඥයා එක්ක අපි මේ රටේම වගේම විදේශ රටවලදීත් සංචාර වලට ගියහම අපිට නැතුවම බැරි සගයෙක් වුණා. අපේ ගමනේ ආරම්භය ඉතාම විනෝදජනකයි. කොහේ හරි මෙනනින් එහාට යන කොට රටේ ඒ ගියහම අපි හිටියේ මන්ත්‍රීවරු පිරිසක් විදිහට නෙමෙයි. එකම අම්මගේ දරුවෝ පිරිසක් වගේ. ඒවගේම අපේ කාගේ හරි ලෙඩක් හැදුණහම ඒ රටකදී කාමරයට ඉස්සෙල්ලාම දුවගෙන එන කණ්ඩායමේ සගයා තමයි ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා. ඒවගේම තමයි එතුමාගේ අසනීප අපේ සුව දුක් භොයනවා වගේම සුව කරන්න එතුමාට අපි අපිට පුළුවන් මට්ටමින් උදව් උපකාර කළත් දෛවය එතුමාට සුව වෙන්න අවස්ථාවක් දුන්නේ නෑ. ඒ නිසා ඒ දේශපාලන තුළ ඔහු හරි හම්බ කර ගත්ත දේවල් බොහොමයක්

අපේ රත්නායක මන්ත්‍රීතුමා කිව්වා වගේ ජගත් පල්ලියගුරු කියන වර්තය දේශපාලඥයෙකුට විතරක් කොටු කරන්න පුළුවන් වර්තයක් නෙමෙයි. අද එතුමා මේ සභාවේ හිටියා නම් අපිට දැනෙනවා අද ඉගෙන ගන්න ඕන සමහර දේවල් ඉගෙන ගන්නවා. අපි දන්නවා වැඩියෙන්ම වාක් ප්‍රභාර වලට අප දෙදෙනා තමයි මේ සභාවේ පුටු දෙකේ නැගිටින්නේ. හැබැයි අපි දැක්කා ඔහු ඒ එල්ල කරන ප්‍රභාර ඒවගේම ඔහු සොයා ගෙන එන කරුණු කිසිසේත් කාගෙන්වත් ලබා ගන්න තොරතුරු නෙමෙයි. ඒවගේම ද්වේශසහගත කාරණා නෙමෙයි. ඒවගේම පෞද්ගලික කොන්තර නෙමෙයි. දේශපාලන පටු කුහකකම් නෙමෙයි. ඒ නිසා ඔහු ඒ සියල්ල එල්ල කරන්නේ සත්‍යවාදී සැබෑ ලෙස. ඒ නිසා ඔහුට මේ සභාවේ හැමෝම

තිබුණා. ඒ මිළ මුදල් එහෙම නැත්නම් ඒ පරම්පරාවෙන් ඔහුට ලැබුණ ඒ දෙවල් රැක ගන්නා. නඩත්තු කර ගන්නා වැඩි කර ගන්නා නෙමෙයි. ඔහු ඒ සියළු දේවල් විනාශ කර ගන්නා විතරක් නෙමෙයි හැබැයි දේශපාලනයෙන් හදා වඩා ගන්නා රක්වාන ආසනයේ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතුළු මහා ජනතාවක්. අවාසනාවකට අපේ රත්නායක මන්ත්‍රීතුමා කිව්වා වගේ. දේශපාලන ගමනේ මේ ආරම්භ කරපු ප්‍රාදේශීය දේශපාලනයේ ඔහුට පාර්ලිමේන්තුව දක්වා ගෙන යන්න පුළුවන් අවස්ථාව පෙර පිනේ මා හැඟි සේවය රටට ජාතියට ,තමන්ගේ උපන් ගමට රත්නපුර දිස්ත්‍රික්කයට කරන්න තිබුණ වෙලාවක එතුමා අපෙන් සමු ගන්නා. ඒ සමුගන්න දේශපාලඥයා පිළිබඳව මම කිව්ව කාරණා එක්ක එකින්නෙක විග්‍රහ කරන්න ගියොත් ව්‍යාපාරික කාලයේදී අපිත් එක්ක ගත



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

කරපු ඒ සුන්දර කාලය ඒවගේම ප්‍රාදේශීය දේශපාලනයේදී රත්නායක මන්ත්‍රීතුමා කිව්ව ඔය කිව්ව මතවාදයන් කුහකකන් ගැටුම් එක්ක කවදාකවත් අපේ එහෙම මතවාදයක්,ගැටුමක් තිබුණේ නෑ. මට අද වගේ මතක් වෙන්නේ මගේ හැම විවාදයකදීම මේ සභාවේ නැගෙන හඬ පළවෙනි හඬ නැගෙන්නේ එනනින්. මේ සභාවේ. අඩුවද,වැරද්දද, ඒවගේම ඒකේ තියෙන සියළු දේ පෙන්නලා දෙන්නේ ඉතාම සත්භාවයෙන් වගේම ඉතාම සද්ධයෙන්. ඒ සද්ධය සමහර වෙලාවට මේ සභාවේ මාතෘකාවත් එක්ක එන කොට නැගෙනවා පල්ලියගුරු මන්ත්‍රීතුමා මේ සභාවේ කරන නාදය. ඒකයි අපි කිව්වේ එවැනි දේශපාලඥයෙක් මේ සභාවේ පාසැල ගත්තහම , පාසැලේ තිබුණේ නෑ ඔහුට දේශපාලනය. විදුහල්පතිවරු ගෙදරට ආවේ පාට පක්ෂ

සටහනක් දේශපාලන ගමනක නිමාවක් තබපු මෙවැනි වෙලාවක අපි ප්‍රාර්ථනා කරනවා ඒ පියා, බිරිඳ, දරුවෝ, සහෝදරයෝ විශාල පිරිසකට උරුමකන් කියන දම් වැලේ පුරුක් වගේ ඉන්න කණ්ඩායමක්. ඒ බැඳීමත් එක්ක ඒ සියල්ල පවුල් වලට අහිමි වුණා වගේම මේ ගරු සභාවේ සභාවකදී ආදර්ශමත් දේශපාලන චරිතයක් විදිහට මේ සභාව දෙවනක් කරපු ඒ කාහල නාදය අපෙන් අහිමි වෙලා අද ඔහු මේ ශෝකාකූල අවස්ථාවේදී අපිට ඒ ශෝකය එළ කරන්න අවස්ථාවේ අපිත් ප්‍රාර්ථනා කරන්නේ කාලයක් අපෙන් සහෝදරයෙක් මිත්‍රයෙක් දේශපාලඥයෙක් විදිහට ඇසුරු කරපු ජගත් ආනන්ද පල්ලියගුරු කියන දේශපාලඥයා. මෙවන් අකල් මරණයකට ගොදුරු නොවී ඔහු බලාපොරොත්තු වුණු ජනතා මෙහෙවර උපදින ආත්මවල

හේදයකින් තොරව. ඔහු කරපු සේවය අපි අගය කරා ඔහු හිටිය තැන් වලදී, ඒවගේම මහා ගෞරවනීය සංඝ රත්නාය ඔහු පිළිබඳව කතා කළේ බොහොම අභිමානවත් දේශපාලඥයෙක් විදිහට. ඒක පාටකට සීමා කරලා පක්ෂයට සීමා කරලා නෙමෙයි. ඔහු ජගත් පල්ලියගුරු කියන දේශපාලඥයා පිළිබඳව ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ මතය තිබුණේ. ඒවගේම තමයි මේ දේශපාලයේ සැබෑ මනුස්සකම තිබුණා.

ඔහුගේ ප්‍රාර්ථනා වුණු බලාපොරොත්තු වුණ ආකාරයට ඉෂ්ඨ නිෂ්ඨ කරලා බෞද්ධයෝ විදිහට මේ සංසාරයේ ගමන කෙළවර වෙන දවසක ඔහුත් බලාපොරොත්තු වුණු බෞද්ධයෙක් විදිහට ඒ අවසන් ගමනේදී අපි සියළු දෙනා ඔහු සමඟ එකතු කර ගත්තු පිං සියල්ල රැස් කරලා අවසාන වශයෙන් අපි ඔහුට අමා මහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමින් නිහඬ වෙනවා. ඔබතුමාට බොහොම ස්තූතියි.

ඒවගේම තමයි වරෙක ඉතාම සංගීතඥයෙක්. ඒවගේම වරෙක ඉතාම දක්ෂ විවාදකයෙක්. ඒවගේම වරෙක සභාදයෙක්. මෙවැනි අනුවර්ථ නාමයන්ගෙන් හඳුන්වන්න පුළුවන් අපිත් එක්ක ගත කරපු මේ සබරගමු පළාත් සභාවේ සුන්දර මනුස්සයෙක්ගේ වැඩ

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ස්තූතියි ගරු අතුල කුමාර රාහුබද්ධ ඇමතිතුමනි. මිලභට යෙහෙයියා එම්.ඉල්ලාර් මන්ත්‍රීතුමා.

ගරු මන්ත්‍රී එම්.වයි.එම්.ඉල්ලාර්  
கௌரவ உறுப்பினர் எம்.வை.எம்.இப்லார்  
Hon.Member M.Y.M.lflar

ගරු සභාපතිතුමනි අපිත් එක්ක දීර්ඝ කාලයක් එක පැත්තකින් රාජ්‍ය නිලධාරීවරයෙක් වශයෙනුත් තවත් අවස්ථාවක ව්‍යාපාරිකයෙකු වශයෙනුත් තවත් අවස්ථාවක දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටිය කල්‍යාණ මිත්‍රයෙක් අභිමිච්ච පිළිබඳ ඉතාමත් ශෝකනීය අවස්ථාවක මේ මොහොතේ ගෙන එන

ශෝක යෝජනාව පිළිබඳ අපි කතා කරන එක් අවස්ථාවක එතුමා අපිට රත්නපුරදී අපිට හමුවන අවස්ථාවත් පාසැල් සමයේ ඉන් අනතුරුව එතුමා රාජ්‍ය සේවයේ බැඳීලා ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියෙකු වශයෙන් රත්නපුර පොලිස් ස්ථානයේ කුරුවිට පොලිස් ස්ථානයේ වැනි ස්ථානවල ඉතාම සාර්ථකව ඉතාම හොඳ සේවාවන් රාශියක් ඉෂ්ඨ කරපු දැවැන්ත සහෝදරයෙක් තමයි අප අතරින් වෙන් වී ගිය ජගත් ආනන්ද පල්ලියගුරු කියන අපේ මිත්‍රයා ගරු සභාපතිතුමනි එතුමා රාජකාරියේත් රාජ්‍ය සේවයේත් ඉතාම ඉහළින් ගෞරව්‍යවත් විදිහට අන් අයට කිසිදු කතාවක් කියන්න බැරි තත්ත්වයක අද කාලීනව ගත්තහම පොලිස් නිලධාරී මහත්තුරුන්ට කියන දේ ගත්තහම එවැනි දෙයක් නොකර ඉතාම ගෞරව්‍යවත් විදිහට සේවයේ යෙදිවි හොඳ නිලධාරී

මහත්මයෙක් කිව්වොත් අපි නිවැරදියි ගරු සභාපතිතුමනි. අනිත් පැත්තෙන් ගත්තහම එතුමා ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දිගින් දිගටම සම්බන්ධ වෙලා අපිත් එක්ක නිරන්තරයෙන්ම සහයෝගයෙන් කටයුතු කරපු ඉතාමත් වැදගත් ඒවගේම ගෞරව්‍යවත් විදිහට කටයුතු කරපු ව්‍යාපාරිකයෙක් තමයි අපි අතරින් වෙන් වුණේ. ඒවගේම තමයි අපේ දේශපාලන ක්ෂේත්‍රයේ ඉඳලා ඉහළ මට්ටමේ ඉඳලා ප්‍රාදේශීය සභාවේ ඉඳලා පළාත් සභාවට ඇවිල්ලා යම් තරමේ මේ කාල වකවානුවේ 2015 ඉඳලා මේ දක්වා ජීවත් අතර හිටියා නම් ජාතික මට්ටමේ පාර්ලිමේන්තුවේ දක්වා යන්න පුළුවන් හිටපු අපේ ශ්‍රේෂ්ඨ ජනතාවගෙන් ප්‍රසංශාවට ලක් වෙවි ජනතා සේවයෙන් උපරිම මට්ටමේ සේවාවක් කරපු අවංක අපේ මහජන නියෝජිතවරයෙක් තමයි

අපේ පහුගිය කාලයේ අපි අතරින් වෙන් වෙලා ගියේ. අපි කවුරු මොනවා කිව්වත් ගරු සභාපතිතුමනි එතුමා ගත්තහම එතුමාගේ ගුණාංග තමයි අපි කවුරුත් දැක්කේ. මේ ගෞරව්‍යවත් සභාව ගත්තහම ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ හඬ නැතිවීම සභාව තුළ අපිට විශාල නිහඬියාවක්. එතුමා හැම අවස්ථාවකම ඔබතුමාට මතක ඇති අයවැය විවාද වලදී මුලින්ම ආරම්භක කතාව කරන්නේ අපේ ගෞරවනීය අපේ හිත මිත්‍ර අපේ මන්ත්‍රීවරයා අපේ ආනන්ද ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා.

මේ සභාවේ එතුමා ගෙනාපු හැම යෝජනාවක් දිහා බැලුවහම ඉතාම සාධාරණ අපි හැම අවස්ථාවකදීම අපේ අතුල කුමාර රාහුබද්ධ ගරු ඇමතිතුමා



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

පැවසූ විදිහට ජනතාවගේ අවශ්‍යතාවය එතුමාගේ ප්‍රශ්නයක් විදිහට සලකලා ඒවගේම ඒ සෑම විටකදීම තමන්ට පෞද්ගලිකව නෙමෙයි තමන් නියෝජනය කරපු ජනතාවට පක්ෂ විපක්ෂ හේදයෙන් තොරව එතුමා ඒ සේවාව ලබා දෙන්න කටයුතු කරපු ශ්‍රේෂ්ඨ නායකයෙක් කියන එක අපි අමතක කරන්න හොඳ නෑ ගරු සභාපතිතුමනි.

ඒවගේම තමයි අපේ මේ සභෝදර මිත්‍රයා අප අතරින් වෙන්වීම තුළ අපේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ විශේෂයෙන් රක්වාන කොට්ඨාශය තුළ ගොඩකවෙල කියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ජනතාවට විශාල පාඩුවක් අපි

දකිනවා. කවුරු මොනවා කිව්වත් මේ ගෞරවනීය සභාවේ ජගත් ආනන්ද පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා කරපු සේවාව අපි කාටවත් ඒක අමතක කරන්නත් බෑ, ඒවගේම ඒ කරපු සේවාව තව කෙනෙකුට කරන්න පුළුවන් තත්ත්වයකුත් නෑ. එතුමා නිරන්තරයෙන්ම සමහර ප්‍රශ්න අපි දැකලා තියෙනවා. එතුමා ඒ අදාල පුද්ගලයින් රැගෙන ඇවිල්ලා විශාල මුදල් සම්භාරයක් වියදම් කරලා ගොඩකවෙල ඉඳලා මෙහේට එක්කර ගෙන ඇවිල්ලා තමන්ගේ දෙයක් හැටියට තමන්ගේ කාර්යය භාරයක් හැටියට මේක ඉෂ්ඨ කරපු අපේ ශ්‍රේෂ්ඨ නායකයෙක් තමයි මේ ජගත් ආනන්ද පල්ලියගුරු මන්ත්‍රීතුමා. එතුමාගේ අඩුව අපි කිසි කෙනෙකුට මකන්න බෑ. නමුත් අද දෛවයේ හැටි කවුරු මොනවා කිව්වත් යමෙක් ඉපදුණා නම් මරණය නියතයි. අපි සියළු දෙනාටම කාලය පොඩ්ඩක් ඉස්සරහට පස්සට වෙන්නට

පුළුවන්. සියළු දෙනාට අපි කියන මේ මරණය නියතයි. කිසි දවසක මං කල්පනා කළේත් නෑ. මම හිතුවේත් නෑ. මෙවැනි මොහොතක් ජගත් ආනන්ද පල්ලියගුරු අපේ සභෝදර පළාත් සභා මන්ත්‍රීතුමාගේ ශෝක යෝජනාවකට කතා කරන්න ලැබෙයි කියලා මම හිතුවේත් නෑ. නමුත් අපි කවදාකවත් එහෙම වෙයි කියලා අපි බලාපොරොත්තු වුණේත් නෑ. නමුත් අපි සෑම අවස්ථාවකදීම එතුමා අසනීප වෙලා කෙටි මාස කීපයක් තුළ එතුමාව නිවසට ගිහිල්ලා බලන්න ගියත් ඉතාම එතුමා පෞද්ගලිකව පෞරුෂයෙන් හා හැම අතින්ම ඉහළින් හිටපු එතුමා අවශ්‍ය වෙන යුගයක තමයි එතුමා අප අතරින් දාලා ගියේ. මේක ඉතිං ලෝක ස්වභාවය. ලෝක ධර්මය. ආගමානුකූලව ගත්තහම සෑම මනුස්සයෙක් ඉපදුණහම

මරණය නියතයි. ඒවගේම තමයි එතුමාට සිද්ධ වුණේ. ඒවගේම අද ඔබතුමා මේ අවස්ථාව සලසාදීම පිළිබඳවත් ඒවගේම එතුමාගේ භාර්යාව සහ පවුලේ දරුවන්ට, ඒවගේම පියාණන්ට, පවුලේ ඥාතීන්ට මේ ශෝක පනිවිඩය අපි විසින් යැවීමටත් ඒවගේම මේ ශෝකාකූල අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් මේ මොහොතේ අපේ සභෝදරයා අපේ මිත්‍රයා මේ අඩුව අපි කිසි කෙනෙකුට පුරවන්න බෑ ගරු සභාපතිතුමනි. නමුත් එතුමා කළ සේවාව ඉදිරියට ගෙන යන අවස්ථාවක ඒවගේම එතුමා අපි පහුගිය අවස්ථාවක 2015 වර්ෂයේ එතුමා ජීවතුන් අතර හිටියා නම් අද රත්නපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ජාතික දේශපාලනයේ ඉහළටම ගිහිල්ලා සේවය කරන්න අපේ සභෝදර මන්ත්‍රීවරයා නැතිවීම අපේ පළාතටත්, අපේ දිස්ත්‍රික්කයටත් විශාල පාඩුවක් ගරු සභාපතිතුමනි.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

මම අවසාන වශයෙන් එතුමාට ප්‍රාර්ථනා කරනවා අමා මහ නිවන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනය කරමින් නැවතත් අපි අතර ජීවත් වෙනවා නම් අපි අතර ඉපදෙනවා නම් එතුමා බලාපොරොත්තු වෙන ඒ සිතූම් පැතුම් ඉටු වෙන මෙවැනි අමා මරණයක් සිදු නොවෙන්න ප්‍රාර්ථනා කරමින් එතුමාට නැවතත් නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තූතියි.

බොහොම සංවේගයෙන්. ඔහු රෝගී වෙලා ඉන්න කාලයේ එක දවසක් මට මතකයි මධ්‍යම රාත්‍රියේ ගරු ප්‍රධාන ඇමතිතුමයි මායි එතුමාගේ නිවසට ගිය වෙලාවේ ජගත් මල්ලියේ මුහුණේ තිබිවිච්චි ලෙන්ගතු හිනාව අපි අතින් අල්ලගෙන බොහොම සහෝදරත්වයෙන් කතා බහ කරලා අපි ආවා. දින කීපයකට පස්සේ ආරංචි වුණා ජගත් පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා අපෙන් සදහටම සමු ගන්නා කියන කාරණාව. ඔහු සිවල් විදුහල් මාතාව මහජන නියෝජිතයෙක් ලෙස මේ සබරගමු පළාතට දායාද කරපු අතලොස්සගෙන් එක්කෙනෙක්. ඒ නිසා ජගත් මල්ලියා මායි අතර ලොකු බැඳීමක් මිත්‍රත්වයක් තිබුණා. ඒ සමීප සහෝද මිත්‍රයා තමයි අපිට අහිමි වෙලා

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

-----

ස්තූතියි ගරු යෙහෙයියා එම්.ඉස්ලාර් මන්ත්‍රීතුමනි. මිලභට සලිත කරුණාරත්න ගරු මන්ත්‍රීතුමා.

නියෙන්නේ. මෙතෙක්දී කියවුණා වගේ අයවැය විවාදයේදී විශේෂයෙන් ගරු ප්‍රධාන අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යාංශය භාරව සිටිද්දී අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂයේ විපක්ෂයේ ප්‍රධාන කතාව කරන්නේ පල්ලියගුරු මන්ත්‍රීතුමා. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මම. අපි දෙන්නා අතර බොහෝ වාද විවාද තර්ක කැගැහිලි අනන්තයි අප්‍රමාණයි. පසුව එතුමා මා ගාවට ඇවිල්ලා සලිත අයියේ කියලා එයා මාව බඳා ගන්නවා. මම ජගත් මල්ලී කියලා කරට අත දාගන්නවා. ඒ හැම කාරණාවක්ම දේශපාලන කාරණාවක් තර්කයක් මතවාදයක් විතරයි. අංශු මාත්‍රයක්වත් පෞද්ගලික අමනාපකමක් තුන් හිතකවත් ජගත් මල්ලී ලඟ තිබුණේ නෑ. විශේෂයෙන් අපේ රත්නායක මන්ත්‍රීතුමා කිව්ව වගේ වෘත්තිකයෙක් විදිහට පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරලා මට මතකයි පාසැල් යන කාලයේදීත් පොතේ තිබුණ දැනුමම පැවරෙන වගකීම මොකක් වුණත් හරියට කරනවා. ඉතා හොඳ විශිෂ්ඨ

**ගරු මන්ත්‍රී සලිත කරුණාරත්න**  
**கௌரவ உறுப்பினர் சலித கருணாரத்தன**  
**Hon.Member Salitha Karunaratne**

-----

ගරු සභාපතිතුමනි ජගත් ආනන්ද පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා අපේ සමීප සහෝදරයා . මගේ පාසැල් සහෝදරයා පිළිබඳව ශෝක පනිවිඩ යෝජනාව ඉදිරිපත් කරන අවස්ථාවේ නැහී සිටියේ





සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

පොලිස් නිලධාරියෙක් හැටියට කටයුතු කළා කියන කාරණාව අපි දැන ගන්නා අභ්‍යන්තර ගන්නා. ඊට පස්සේ තමයි දේශපාලනයට එන්නේ. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් හැටියට. පස්සේ සභාපතිවරයා හැටියට තමන්ගේ බලප්‍රදේශයේ විදිහට කරන්න පුළුවන් යුතුකම් ටික නොඅඩුව කරලා තමයි පළාත් සභාවට එන්නේ. ඒ ඇවිල්ලා මෙතනදී කිය වුණා වගේ බොහොම තර්කානුකූලව සාක්ෂි සහිතව කරුණු ඉදිරිපත් කරනවා. හැම දේකටම උදාහරණයක් ගේනවා. බොහෝ වෙලාවකදී පුවත්පත් ඉදිරිපත් කරලා කරුණු ඉදිරිපත් කරනවා. සමහර විට උපකරණත් ගේනවා. මට මතකය

සභෝදරයන් ඇතුළු ඒ පවුලේ ඥාතීන්ට ප්‍රකාශ කරමින් අවසාන වශයෙන් ජගත් මල්ලී ඔබට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ස්තූතියි.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon. Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු සලිත කරුණාරත්න මන්ත්‍රීතුමනි. මිලඟට උපුල් ශ්‍යාමල් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා.

බෝතල් වගයක් ගෙනොවා ජනතාව වෙනුවෙන්. ජනතාවගේ ප්‍රශ්න ජනතාවට වෙන අසාධාරණකම් අකටයුතුකම් විදහා පාන්න අවධානය යොමු කරන්න බරපතල විදිහට අවධානය යොමු කරලා ජයග්‍රහණය කළා. ඒ එක්කම අපි විසින් ඉදිරිපත් කරන සුභවාදී යෝජනා වලට සන්භාවයෙන් තර්කානුකූලව අපිට එකතු වුණා. දහම් පාසැල් වලට වාර්ෂිකව අයවැයෙන් මුදල් වෙන් කරන්න කියන යෝජනාවේදී ජගත් මල්ලී තමයි පල්ලියගුරු මන්ත්‍රීතුමා තමයි විපක්ෂයේ ඉදගෙන ඒ යෝජනාව සම්මත කළේ. ඒ හින්දා ගරු සභාපතිතුමනි එක් පැත්තකින් තමුන්ට ඡන්දය දුන් ප්‍රදේශවාසීන් ඇතුළු රත්නපුරේ ජනතාවට තමුන්ගේ යුතුකම් ටික නොඅඩුව ඉෂ්ඨ කරපු ජනතාවගේ හද ගැස්ම නිවැරදිව නියෝජනය කරපු මේ සිවලී මැදි මාතාවගේ විශිෂ්ඨ පුත්‍ර රත්නයක් විදිහට මේ පළාත් සභාව නියෝජනය කරපු ජගත් පල්ලියගුරු මගේ සම්පතම මිත්‍රයා සභෝදරයා වෙනුවෙන් අපගේ බලවත් සංවේගය බිරිඳ, දරුවන්, පියතුමන්

ගරු මන්ත්‍රී උපුල් ශ්‍යාමල් බණ්ඩාර  
கௌரவ உறுப்பினர் உபுல் ஷ்யாமல் பண்டார  
Hon. Member Upul Shyamal Bandara

ගරු සභාපතිතුමනි එදා 2008 වසරේ මේ ගරු සභාවට නවක මන්ත්‍රීවරයේ විදිහට මම පත් වෙලා එන කොට මට මතකයි අර ඉස්සර තියෙන පුටු දෙකේ මේ අයිතේ පුටුවේ මම ඉදගන්න කොට මට එහා පැත්තේ හිටියා හොඳ දේහධාරී උස සුදු , රැළි කොණ්ඩයක් තියෙන බොහොම ප්‍රිය මනාප තරුණ මන්ත්‍රීවරයෙක්. මම එදා තමයි පළවෙනි වතාවට ජගත් ආනන්ද පල්ලියගුරු කියන චරිතය හඳුනා ගත්තේ. එදා මම ඒ පුටුවේ පළවෙනි වතාවට වාඩි වෙන කොට මම හීනෙන්වත් හිතුවේ නෑ ගරු සභාපතිතුමනි එතුමා වෙනුවෙන් මේ ගරු සභාවේදී ශෝක යෝජනාවකට අදහස් දක්වන්න අවස්ථාවක් උදා වෙයි කියලා.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ගරු සභාපතිතුමනි, ජගත් ආනන්ද පල්ලියගුරු කියන්නේ බොහොම නිහතමානි, අවංක, දක්ෂ වගේම බොහොම කලාකාමී හිතක් තිබුණ හොඳ මනුස්සයෙක්. මට මතකයි 2008 පළාත් සභාවේ දී අපේ විපක්ෂනායකයෙකු මරු රාමනායකට දුන්න වෙලාවේ අපේ පක්ෂයේ බහුතරයෙක් ජොෂ්ඨයෝ පක්ෂයේ යුතුකම පැත්තකට දාලා පිටිපස්සට වෙනකොට මේ ගරු සභාව පළමුවරට නියෝජනය කරපු මන්ත්‍රීවරු දෙදෙනෙක් විදිහට අපි දෙන්නා විපක්ෂනායක රාජන් රාමනායක වෙනුවෙන් පෙනී හිටිමු කියන

සභාවේ ගරු මන්ත්‍රීතුමන්ලා කිව්වා වගේ සංඛ්‍යා ලේඛණත් එක්ක, සාක්ෂි සහිතව වෙච්ච වෙලාව, සිද්ධිය, හිටපු කෙනා සියල්ලන් එක්ක තමයි එතුමා ඇවිල්ලා කලා කළේ. එතුමා ඒ කලා කරන හැම වෙලාවකම කියනවා ගරු මහ ඇමතිතුමනි, අපි මේ දේවල් කියන්නේ ඔබතුමන්ලාට විරුද්ධව ද්වේෂ සහගතව නෙමෙයි. අපි මේ විපක්ෂයක් විදිහට ඉදිරිපත් කරන කරුණු කාරණා ටික පදනම් කරගෙන ඔබතුමන්ලා යන පාර හරිගස්සා ගන්න, ඒකට උදව්වක් විදිහට තමයි අපි මේක කියන්නේ කියන කාරණාවන් එතුමා නිතරම මතක් කලා.

කථිකාවතට ආවා එතන ඉදලා. ඒ වෙලාවේ අපි මේ ගරු සභාවේ නීතිරීති ගැන ලොකු පළපුරුද්දක් නැති වුනත් එදා ඒ අයවැය විවාදය ආරම්භ කරන්න වුනේ එතුමාටත්, මටත්. අපි දන්නෙ නෑ විරුද්ධ වෙනකොට රුපියල් 10 ක් කපාහරින්න ඕන කියන එකවත් දන්නේ නෑතුමා කලාව පටන් ගත්තේ. ඒ විදිහට එතුමා පක්ෂය වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකලා. පක්ෂය එතුමාට යුතුකම් ඉටු කලාද කියන එක දිහා බැලුවේ නෑ. පක්ෂයෙන් ලැබෙන වරප්‍රසාද දිහා බැලුවේ නෑ. පක්ෂය වෙනුවෙන් කැප වුනාට එතුමාට ලැබෙන දේ ගැන හිතුවේ නෑ. එතුමා හැම වෙලාවේම පක්ෂය වෙනුවෙන් හිතලා කැපවෙලා ක්‍රියා කරපු මන්ත්‍රීවරයෙක්. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි, මේ ගරු සභාව බොහොම නිහඬව, නිසලව ගලාගෙන යනකොට එතුමාගේ කලාවත් එක්ක තමයි මේ ගරු සභාව ඇවිස්සිලා, උද්දීපනය වෙලා සභාවේ තර්ක විතර්ක ගිහිල්ලා මේ සභාව ඉදිරියට ගලාගෙන ගියේ එතුමාගේ කතාවත් එක්ක. ගරු සභාපතිතුමනි, මේ ගරු

ගරු සභාපතිතුමනි, තමන්ගේ බල ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් ඕනෑම වෙලාවක, නොබියව හඬ නගපු කෙනෙක්. අපි දන්නවා, අපි අහලා තියනවා එතුමාගේ දේශපාලන දිවිය තුළ එතුමාට නොයෙක් විදිහේ තාඩන පීඩනවලට ලක්වෙන්න සිදුවුනා. එතුමාගේ ජීවිතය පවා අනතුරට ලක් වෙච්ච අවස්ථාවල් තිබුණා. නමුත් ඒ හැම වෙලාවකම එතුමා මහජනයා වෙනුවෙන් පෙනී ඉදලා තියනවා. මට මතකයි අපි මේ මෑතකත් එතුමා නියෝජනය කරපු ප්‍රදේශයට ගිහාම ඒ හැම කෙනාගේම මුඛේ තිබුනේ ජගත් හිටියා නම් කියන එක. ජගත් අයිියා හිටියා නම්, ජගත් මන්ත්‍රීතුමා හිටියා නම් අපට මේ දේ සිද්ධ වෙන්නේ නෑ කියන බලවත් සිත්තුවුල තමයි අදටත් හදවතේ ඇති වෙලා තියෙන්නේ. එහෙම නම් ඒ ජගත් ආනන්ද පල්ලියගුරු කියන ජනතා නියෝජිතයා මේ හැම කෙනෙක්ම කිව්වා වගේ එතුමා දේශපාලනයේ අ යන්නෙන් පටන් අරගෙන ක්‍රම ක්‍රමයෙන් ඉහළට එන්න තරම් වාසනාව තිබුණ කෙනෙක්.



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිවරයා විදිහට, ප්‍රාදේශීය සභාවේ විපක්ෂනායකවරයා විදිහට මේ ගරු පළාත් සභාවට කේරී පත්වෙලා දෙවතාවක්ම, මම හිතන්නේ නිසැකවම එතුමා හිටියා නම් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් එතුමාට පාර්ලිමේන්තුවට ගිහිල්ලා ජනතා සේවය මීට වඩා කරන්න අවස්ථාවක් තිබුණ ජනතා නායකයෙක් විදිහට මම දකින්නේ. දෙදවයේ සරදමකට දේශපාලවනයේ ඉහළට එන්න එතුමාට අවස්ථාව තිබුණාට ජීවිතයේ තවත් ඉහළට යන්න අවස්ථාවක් නොලැබීම මම හිතන්නේ අපි සියළුදෙනාටම වෙච්ච බලවත් පාඩුවක්

කථා කරන හැම වෙලාවකම කියන්නේ උපුල් අයියේ කියලා. උපුල් අයියේ පොඩි ලෙඩක්. අවුලක් නෑ. ඒක හරියනවා කියන එක තමයි එතුමා කිව්වේ. නමුත් පසුව දැන ගන්න ලැබුණා එතුමාගේ අසනීපය බරපතල අසනීපයක් කියලා. අවසාන වතාවට අපේ ගරු කේ.එල්.රත්නායක මන්ත්‍රීතුමාත්, මමත්, කොඩිකාර මන්ත්‍රීතුමාත් සිංහ රෝහලට ගිහිල්ලා බලනකොට බොහොම දුර්වල තත්ත්වයේ හිටියේ. අපට යම්කිසි දෙයක් දැනුණා. නමුත් එතුමා කිව්වේ තව පොඩි ප්‍රතිකර්ම කීපයක් තියෙන්නේ. මේකෙන් පස්සේ මට සුව වෙලා නැවතත් පෙර හිටියා වගේම වැඩ කරන්න

විදිහට මම දකිනවා. ගරු සභාපතිතුමනි, ඔබතුමාත් දන්නවා මේ ගරු සභාවේ අපි ගියවර සභාව කාලය තුළ අපි මේ සභාවේ මොනතරම් වාද විවාද කළත්, තර්ක විතර්ක කළත්, මොන තරම් ආවේගශීලී වුනත් අපි මේ සභාවෙන් එළියට ගිහාම ගරු ඇමතිතුමා කිව්වා වගේ අපි සාදයකට එකතු වුනාම, අපි කොහේ හරි ගමනක් යනකොට එතුමාගේ ජීප් එකේ පිටිපස්සේ ඩොල්කි, තබ්ලා මේ හැම දෙයක්ම අරගෙන , සර්පිනාව අරගෙන තමයි එතුමා එන්නේ. හවසට අපි සියළුදෙනාගේම සොළුරු කලාකරුවා වෙන්නේ ජගත් ආනන්ද පල්ලියගුරු කියන මේ සොළුරු මන්ත්‍රීවරයා. ඒ මතකයන් අපේ හදවතේ හැමදාම රැදිලා තියනවා.

අවස්ථාවක් ලැබෙයි කියන එක තමයි එතුමා මතක් කළේ. ඒ වගේ අසනීප තිබුණත් බොහොම ධෛර්යමත්ව ඒකට මුහුණ දීලා ජනතාව වෙනුවෙන් තවත් ඉදිරියට සේවය කරන්න ඕන කියන සිතිවිල්ල හදවතේ තිබුණ බොහොම නිහතමානී මන්ත්‍රීවරයෙක් විදිහට තමයි මම එතුමාව දකින්නේ. එහෙම නම් ගරු සභාපතිතුමනි, අද අපි මේ මොන ගුණ ගායනා කළත් එතුමා අද අපි අතර නෑ. මේක අපට මේ සභාවට එනකොට යනකොට දැනෙයි. ඉදලා හිටලා මතක් වෙයි. නමුත් එතුමාගේ බිරිඳ, දරුවන් , පියතුමා, සහෝදර, සහෝදරියන් ඒ සියළුදෙනාටම එතුමා නැති අඩුව බලවත්ව දැනෙනවා වෙන්න පුළුවන්. ඒ වගේම ගොඩකවෙල ප්‍රදේශයේ ආදරණීය ජනතාව, මොකද එතුමා හැම වෙලාවකම කඩේ පිලේ ඉදලා මිනිස්සු අතර ඉදලා දේශපාලනය කළ කෙනෙක්. මිනිස්සුන්ගේ ප්‍රශ්න හඳුනාගත්ත කෙනෙක්. අද ඒ වගේ කෙනෙක් නැති නිසා තමයි ජගත් අයියා හිටියා නම් කියන වචනය ඒ මිනිස්සුන්ගේ මුවින් පිටවෙන්නේ. එහෙම නම් ඒ නැති අඩුව

ගරු සභාපතිතුමනි, එතුමා අසනීපයී කියලා දැන ගන්නකොට මම මේ ගරු සභාව නියෝජනය කළේ නෑ. මම එතුමාට දුරකථනයෙන් කතා කරලා ඇහුවා ජගත් මොකද මවං කියලා. මට වැඩිය එතුමා වැඩිමහල්. ඒ වුනාට එතුමා



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

අපට පිරිමහන්න බැරි වෙයි. නමුත් ආදරණීය ජගත්, ඔබතුමා ජනතාව වෙනුවෙන් හදවතින්ම ආදරණීයව, ලොගතුව කලා කරපු නිසාත් සහ ඔබතුමා කරපු සියළු දේවල් සඳහා වශෙන් කරපු නිසාත් මේ සමාජයට ඔබතුමාගෙන් වෙච්ච සේවය අපරිමිත වූ නිසාත් ඔබතුමා පතන බෝධියකින් මතු හවයකදී අමාමහ නිවන් සුව අත්වේවා ! යි ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. ස්තූතියි !

ආසනය. රක්වාන ආසනය නියෝජනය කරන්නේ. ඉතින් ඉතාමත් කෙටි කාලයක් තුළදී මම බොහොම ගරු කරන්න ගන්න තරුණ ජනතා නියෝජිතයෙක් තමයි ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමා. මොකද පළාත් සභාවට ආපු අපි නවක මන්ත්‍රීවරු හැටියට සමහර වෙලාවට අපේ අතින් අඩුපාඩු වෙනවා. කලාවක දී, තර්කයකට ඉදිරිපත් වෙච්ච අවස්ථාවක දී. නමුත් ඒ අවස්ථාවල ජගත් අපේ ගරු මන්ත්‍රීතුමා මට කැන්ටින් එකේ දී හම්බ වෙලා කියලා තියනවා ගරු මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නයට මේ විදිහට පිළිතුරු දෙන්න. සමහර වෙලාවට ඔබතුමා කියපු කරුණු

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! උපුල් ශ්‍රීරාමල් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමාට. මිලඟට ගරු අකිල සාලිය එල්ලාවල මන්ත්‍රීතුමා.

ඉතාම සාධාරණයි. නමුත් ඊට වඩා මේ කරුණට මේ සංඛ්‍යා ලේඛණ ඇතුළත් කලා නම් ඊට වඩා එහි යථාර්ථභාවයක් තියනවා කියලා ඒ වගේ හොඳ ගුණාංගවලින් පිරිවිච මන්ත්‍රීවරයෙක් තමයි ජගත් ආනන්ද පල්ලියගුරු කියන්නේ. ඒ වගේම මට මතකයි එතුමා මැතිවරණය කරන අවස්ථාවේ දී නිතරම බලන්ගොඩ ආසනයේ එතුමා මැතිවරණ කටයුතුවලට පැමිණෙනවා. ඒ කාලයේ මම දන්නේ නෑ. නමුත් හම්බ වෙන අවස්ථාවල දී මුණ ගැහෙනවා. ඒ හැම අවස්ථාවකදීම එතුමා බලන්ගොඩ දී හම්බ වෙලා කියන්නේ ඔබතුමා අනිවාර්යයෙන්ම මේ පළාත් සභාවට නේරෙනවා. මොකද ඔබතුමාගේ පියතුමා කරලා තියන සේවය දැන ගන්න පුළුවන්. බලන්ගොඩ ආසනයට කරලා තියන සේවය දැන ගන්න පුළුවන්, අපි මෙහේ දේශපාලන කටයුතු කරනකොට කියලා.

ගරු මන්ත්‍රී අකිල එල්ලාවල මැතිතුමා.  
கௌரவ உறுப்பினர் அகில எல்லாவல  
Hon. Member Akila Ellawala

ගරු සභාපතිතුමනි, අප හිතවත් ජගත් ආනන්ද පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමාගේ ශෝක ප්‍රකාශයට මම එක් වෙන්නේ. ඇත්තටම එතුමා මම ආශ්‍රය කරන්න පටන් ගත්තේ මේ පළාත් සභාවට නවක මන්ත්‍රීවරයෙක් හැටියට මා තේරී පත්වුනාට පස්සේ. කෙසේ වෙතත් එතුමා නියෝජනය කරන්නේ මගේ අල්ලපු

කෙසේ වෙතත් මමත් එතුමාට හම්බ වෙන හැම වෙලාවේම සුභ පතනවා, ඔබතුමන්ලා වගේ ජනතා නායකයින්



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

තමයි මේ පළාත් සභාව නියෝජනය කරන්න ඕන කියලා. අර අපේ මන්ත්‍රීතුමන්ලා කියපු ආකාරයට එතුමා හැමදාම පළාත් සභාවේ දී තර්කයකට ඉදිරිපත් වෙනවා නම් ඒකට සියළුම කරුණු කාරණා ගොණු කරගෙන තමයි හැමදාම ඒ තර්කයට ඉදිරිපත් වුනේ. කවදාවත් බෙරු සංඛ්‍යා ලේඛණ ගෙනලේලා මාධ්‍යයට පේන්න එහෙම නැත්නම් මන්ත්‍රීවරු නොමග අරින්න කටයුතු කළේ නෑ. සභාව නොමග අරින්න කවදාවත් කටයුතු කළේ නෑ. එතුමා හැමදාම යථාර්ථවාදී තර්කයන්වලට තමයි එතුමාගේ

එතුමන්ලාට දේපල සම්පත් නෑ කියලා. එහෙම නෙමෙයි අපේ අපීත් කුමාර මැද්දේගම මන්ත්‍රීතුමා කිව්වා වගේ ජගත් මන්ත්‍රීතුමාගෙන් ලොකු පවුලක්. එතුමාගේ දයාබර බිරිඳගෙන් තියනවා ලොකු පවුලක්. නමුත් මේ අවස්ථාවේ දී නමුත්ගේ දරුවෝ දෙන්නත් එක්ක එතුමාගේ බිරිඳගේ මම දැක්ක දේ තමයි කොච්චර අසරණතාවයකට පත් වෙනවාද මේ වගේ නොහිතපු අවස්ථාවල තම ස්වාමීපුරුෂයා ඒ පවුලෙන් සමු ගන්නකොට. ඉතින් ඒ අවස්ථාවේ දී හිතපු දේ තමයි එදා මම සභාවට

දක්ෂතාවයන් ඉදිරිපත් කළේ. කෙසේ වෙතත් මගේ දිගු කාලයක මිත්‍රත්වයක් එතුමා සමඟ නොතිබුණාට මම අද මේ ශෝක පණිවිඩයට ඒකරාශී වුනේ මොකද එතුමා ලබාදුන්න, අපට ඒ අත්දැකීම අපිත් තරුණ මන්ත්‍රීවරු හැටියට, එතුමාත් තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට තමයි, පළාත් සභාව දෙපාරක් නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට, කාල වකවානු දෙකක් නියෝජනය කරපු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා අපට ලබාදුන්න, එතුමාගේ දක්ෂතාවයන්, එහෙම නැත්නම් ඒ කථා විලාශය එතුමාගේ තර්කවලට ඉදිරිපත් කරන කරුණු කාරණා පිළිබඳව ලොකු අවබෝධයක් මම පෞද්ගලිකව ලබාගත්තා කියන එක ප්‍රකාශ කරනවා. ඒ වගේම මම මේ ගරු සභාවට යෝජනාවක් ගෙනාවා මේ පළාත් සභා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන්න ඕන කියලා. ඇත්තටම මම ඒ යෝජනාව ඉදිරිපත් කරන්න සිහිගැන්වුනේ එතුමාගේ අවමංගල උත්සවයට සහභාගී වුන අවස්ථාවේ දී. මොකද ඒ අවස්ථාවේ දී එතුමාගේ දරුවන් දෙදෙනා සමඟ දයාබර බිරිඳ එදා මහත් අසරණතාවයකට පත්වෙලා හිටියේ. මම කියන්නේ නෑ

යෝජනාවක් හැටියට ගෙනාවේ කවදා හරි දවසක පළාත් සභා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුපක් ලබාදිය යුතුයි කියන යෝජනාව. ඉතින් ඒ අවස්ථාවේ දී මම මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා එම යෝජනාව කවදා හරි දවසක ස්ථිර වෙනවා නම්, ඒ යෝජනාව කවදා හරි දවසක ක්‍රියාත්මක වෙනවා නම් ඔබතුමාගෙන් මම ඉල්ලා සිටිනවා ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ නමත් එයට අඩංගු කරන්න කියලා. එසේ කියමින් ජගත් පල්ලියගුරු මැතිතුමාගේ දයාබර ස්වාමී දියණියටත්, ඒ වගේම දරුවන්ටත්, දයාබර පියාණන්ටත්, සහෝදර, සහෝදරියන්ටත් මගේ ශෝකය ප්‍රකාශ කරන අතර, ජගත් සහෝදරයාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon. Chairman Kanchana Jayarathna



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ස්තූතියි ! ගරු අකිල සාලිය එල්ලාවල ගරු මන්ත්‍රීතුමාට. මිලභට නිභාල් ෆාරූක් ගරු මන්ත්‍රීතුමා.

ඒ වගේම පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට තේරීපත් වූනාට පස්සේ අපිත් එක්ක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට 2008 පළාත් සභා මැතිවරණයේ ජයග්‍රහණයත් එක්ක එතුමාත් එක්ක දිගටම කටයුතු කරන්න අපට හැකියාව ලැබුණා. මම හිතන්නේ අපේ කණ්ඩායමේ හිටපු ඉතාමත්ම දක්ෂ කලීකයෙක් කියන එක අපි කවුරුත් පිළිගත යුතුයි. ඒ තරමටම තමන්ගේ හැකියාවන් ප්‍රදර්ශණය කරමින් ඉතාමත්ම හොඳ දේශපාලන අනාගතයක් තිබුණ අවංක නායකයෙක් තමයි අපට අහිමි වුනේ. එතුමා අද හිටියා නම් අපි කවුරුත් ප්‍රකාශ කරපු විදිහට අද ශ්‍රී ලංකා

ගරු මන්ත්‍රී නිභාල් ෆාරූක්  
கௌரவ உறுப்பினர் நிறுவால் பாறுக்  
Hon.Member Nihal Farook

-----

ගරු සභාපතිතුමනි, ජගත් ආනන්ද පල්ලියගුරු අපේ හිටපු ගරු

පාර්ලිමේන්තුව නියෝජනය කරන්න එතුමාට හැකියාව තිබුණා. නමුත් ගරු සභාපතිතුමනි, මරණය කියන පොදු ධර්මතාව අනුව ඒකට එතුමාටත් මුහුණ දෙන්න සිද්ධ වුනා. අවාසනාවකට තරුණ කාලයේම අසනීප වෙලා අපි අතරින් වෙන් වුනත් මම හිතන්නේ එතුමාගේ ඒ ප්‍රදේශයට කරපු සේවය, පක්ෂයට කරපු සේවය, තමන්ගේ පවුලේ උදවියට කරපු සේවය කිසි දිනක අපට අමතක වෙන්නෙ නෑ. ඒ නිසා මම විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපේ කණ්ඩායමේ හිටපු කෘතභස්ත දේශපාලඥයා පිළිබඳව මේ කථා කරන වෙලාවේ අපි මන්ත්‍රීවරු හැටියට කණගාටු වෙනවා වගේම විශේෂයෙන්ම ඒ පවුලේ සියළුදෙනාට අපගේ ශෝකය, කණගාටුව මේ අවස්ථාවේ දී ප්‍රකාශ කරමින්, බෞද්ධ දර්ශණය අනුව ඔහුට නිවන්සුව අත්වේවා ! කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තූතියි !

මන්ත්‍රීතුමාගේ අභාවය පිළිබඳව ශෝකය පළ කිරීමේ අවස්ථාවේ දී මටත් අවස්ථාව ලබාදීම පිළිබඳව ඔබතුමාට ප්‍රථමයෙන්ම ස්තූතිවන්ත වෙනවා. මම හිතන්නේ මේ සභාවේ දක්ෂ කලීකයන් හැටියට මේ පළාත් සභාව දෙසැරයක් නියෝජනය කරමින් පළාත් සභාවේ හඬ තමන්ගේ ජනතාව වෙනුවෙන්, රත්නපුර දිස්ත්‍රික් ජනතාව වෙනුවෙන්, සබරගමුවේ ජනතාව වෙනුවෙන් නගපු අහිත දේශපාලඥයෙක් හැටියට තමයි ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමා පිළිබඳව විශේෂයෙන්ම අපට ප්‍රකාශ කරන්න තිබෙන්නේ. රක්වාන මැතිවරණ කොට්ඨාශය නියෝජනය කරමින් දේශපාලන වශයෙන් එතුමන් අටකලංපන්න ප්‍රාදේශීය සභාව නියෝජනය කරලා 1997 වර්ෂයේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ වගේම සභාපතිවරයෙක් හැටියටත් ඒ ප්‍රදේශයේ ජනතාවට අති විශාල සේවාවන් රැසක් කරපු නායකයෙක් කියන එක මේ අවස්ථාවේ දී සිහිපත් කරන්න ඕන.



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු නිභාලේ ආරුක් මන්ත්‍රීතුමනි. මිලභට ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.

ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමා.  
கௌரவ அ.கட்சி அமைப்பாளர் அசோக ஜயவர்தன  
Hon.Gov.Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි, අද දින මේ සභාවේ සියළු කටයුතු අත්හිටුවලා ගරු ජගත් ආනන්ද පල්ලියගුරු අපේ හිටපු මන්ත්‍රීතුමා වෙනුවෙන් සභාවේ ශෝකය ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදීම පිළිබඳව මම ඔබතුමාට පළමුවෙන්ම මගේ ස්තූතිය පිරිනමා සිටිනවා. අද වෙනත් විවාදවල දී වගේ නෙමෙයි අපේ සියළුම මන්ත්‍රීවරු ඉතාම ශෝක බරිතව, හදවතේ ඇතිවී තිබෙන ශෝකය මතක් කරමින් එතුමා වෙනුවෙන් එතුමාගේ ගුණයන් සිහිපත් කරලා එතුමාට ශෝක ප්‍රකාශ කරන අවස්ථාව. ඔබතුමා ඊටද ගෞරවයක් කරමින්, වෙනත් අවස්ථාවල්වල වගේ නෙමෙයි කාලය සීමා කරන්නේ නැතුව ඕනෑ තරම් අදහස් ප්‍රකාශ කරන්නට, ශෝකය ප්‍රකාශ කරන්නට, එතුමාගේ ගුණ ප්‍රකාශ කරන්නට අවස්ථාව ලබාදීලා තියනවා. එසේ ලබාදීලා තියෙන්නේ මේ සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට කාලයක් සේවය

කරමින්, විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් සේවය කරමින් ඒ මන්ත්‍රීවරයෙක්ගෙන් ඉටුවිය යුතු සේවය මැනවින් තේරුම් අරගෙන යහපත් අන්දමින් සහ ඉතාම කාර්යයක්ෂම ලීලාවෙන් එතුමා ඒ කාර්යය ඉටු කරපු නිසා අපි සියළුදෙනාගේම ගෞරවය එතුමාට හිමිවෙනවා. එතුමා සභාවේ සේවය කරපු කාලය තුළ එතුමා කපා කරපු හැම විවාදයක දීම එතුමා ඉතාම වැදගත් කරුණු ඉදිරිපත් කලා. එතුමා පෙන්වා දෙන කරුණු පිළිබඳව එතුමා සංඛ්‍යා ලේඛණ මගින් සහ සාක්ෂි වශයෙන් ලේඛණ සාක්ෂි ඉදිරිපත් කරමින්

තමුන්ගේ කරුණු තහවුරු කරලා කපා කලා. බොහෝ දේ ඉතාම ගැඹුරින් සාකච්ඡා කලා. බිය සැක නැතුව කිවයුතු දේ කියා සිටියා. ආණ්ඩු පක්ෂයෙන් ඉදිරිපත් කළ වැදගත් යෝජනා පිළිබඳව ද ඔහු ඉතා පක්ෂපාතී ලෙස කරුණු දැක්වුවා. ඉතාම වැදගත් කරුණු ලෙස දක්වා සිටියා. ඒ වගේම ආණ්ඩු පක්ෂය විවේචනයට භාජනය කළයුතු අවස්ථාවල දී එතුමා කිසිම බියක් සැකක් නැතුව ඒ විවේචන කලා. එයයි අපි සභාවක බලාපොරොත්තුවන දේ. එයින් අපි සභාවක තියන කටයුතු නිවැරදි කරගන්නවා. විපක්ෂයෙන් ඉදිරිපත් කරන ඒ කරුණු අළලා අපි ඇත්ත වශයෙන්ම සභාවේ කරුණු නිවැරදි කරගෙන සාර්ථක ලෙස කටයුතු කරන්න පුළුවන්කම ලැබෙනවා. එතුමා එතුමාගේ කටයුත්ත විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඉතා මැනවින් ඉටුකලා. එතුමා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් වශයෙන් ලබපු අත්දැකීම් තුළින් එතුමා ඉතාම ප්‍රයෝජනවත් ලෙස කරුණු ඉදිරිපත් කලා කියන එක අපි සඳහන් කරන්න ඕන. එතුමා ඉදිරිපත් කරපු කරුණුවල අර්ථයක් තිබුණා. ඒ වගේම



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගැඹුරු බවක් තිබුණා. ඒ වගේම ඉතාම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ආකාරයේ අදහස් ගැබ්වී තිබුණා කියන එක අපි සඳහන් කරන්න ඕන. එතුමාගේ හඬ විශේෂයි. එතුමාගේ හඬ මේ සභාවේ ගිගුම් දුන්නා. ඉතාම ඉහළ ස්වරයකින් එතුමා කථා කළා. අවාසනාවකට එතුමා අසනීප වෙලා අපි දැක්කා අවසාන කාලයේ එතුමාගේ හඬ ක්‍රමයෙන් නිවී ගියා. එතුමාගේ කථාවල තිබුණ ඒ ගිගුම් දෙන හඬ නැති වුනත් එතුමාගේ කථාවල අර්ථවත් භාවය අඩු වුනේ නෑ. අන්න ඒ නිසා මේ සභාවේ ඉන්න සියළුදෙනාම එතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ

ස්තූතියි ගරු සභානායක අසෝක ජයවර්ධන මැතිතුමාට. මිලඟට ගරු මන්ත්‍රී බී.ආරියවංශ මැතිතුමා.

ගරු මන්ත්‍රී බී.ආරියවංශ  
கௌரவ உறுப்பினர் பி.ஆரியவாங்கு  
Hon.Member B.Ariyawansa

ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීවරුනි, ජගත් පල්ලියගුරු මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන

කරන්න ඉදිරිපත් වී සිටියත් අද අපි මන්ත්‍රීවරු කීප දෙනෙක් තෝරාගෙන ඒ අයට අවස්ථාව දීලා මේ කටයුත්ත ඉටුකරනු ලබන්නේ අපට තිබෙන ඉතාම වැදගත් යුතුකමක් වශයෙන්. අපි ඇසුරු කළ මේ සභාවේ සේවය කරමින්, දිස්ත්‍රික්කයට, පළාතට, මේ රටට සේවයක් කරපු දේශපාලඥයෙකුට කරපු උපහාරයක් වශයෙන් තමයි අපි ඒ කරුණු ඉටුකරන්නේ. ඒ නිසා අහිත සේවාවක් කරපු දේශපාලඥයා, ඉතාම හිතවත් මිත්‍රයා වෙනුවෙන් අපි ශෝකය ඒ පවුලේ එතුමාගේ ආදරණීය මැතිණිය ඇතුළු සියළුදෙනා වෙතම අපේ ශෝකය ප්‍රකාශ කරමින් එතුමාට නිවන් සුවය අත්වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා.

අවස්ථාවේ දී අද මෙතන ප්‍රධාන ඇමතිතුමා ඇතුළු පක්ෂ විපක්ෂ ගරු මන්ත්‍රීතුමන්ලා දීර්ඝ වශයෙන් එතුමා පිළිබඳ කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒ අනුව මම පළාත් සභාවට එනකොට එතුමා පළාත් සභාවේ හිටියේ නෑ. මොකද එතුමා අප අතරින් වෙන් වෙලා. මම කොලොන්න ආසනය නියෝජනය කරන, කොලොන්න ප්‍රාදේශීය සභාව නියෝජනය කරපු සභාපතිවරයෙකු වශයෙන් කටයුතු කරපු අවස්ථාවේ දී තමයි මට ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා හඳුනාගන්න පුළුවන් වුනේ. එතුමා 97 ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වශයෙන් ඉදලා කටයුතු කරලා ඉන්පසුව 2002 ප්‍රාදේශීය සභාවට සභාපතිවරයා වශයෙන් පත්වුනා. ඒ අවස්ථාවේ මමත් කොලොන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වශයෙන් පත්වුනා. ඒ කාලය තුළ සිටම මමත් ජගත් පල්ලියගුරු මැතිතුමාත් ඉතාම ලභිත් ඇසුරු කළා. ඒ වගේම තමයි එතුමාගේ ගුණාංග පිළිබඳව කථා කළොත් අද මෙතන පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීතුමන්ලා සඳහන් කළා එතුමාගේ ඒ ගුණාංග. ඒ නිසා අපි දන්නවා

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna





සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගොඩකවෙල, රක්වාන ආසනයේ පමණක් නෙමෙයි රත්නපුර දිස්ත්‍රික්කයේ අස්සක් මුල්ලක් නැර සිටින සියළු ජනතාව ජගන් පල්ලියගුරු මැතිතුමාට ගරු සභාපතිතුමනි, ඉතාම ආදරය කරන පිරිසක් තමයි ඉන්නේ. මොකද එතුමා ඒ කටයුතු කරපු කාලය තුළ සමීපව ජනතාවට ඇහුම්කන් දීලා, ජනතාවගේ ප්‍රශ්න අදාළ ස්ථානවලට ගෙනිහිල්ලා තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය සියල්ලක්ම කැප කරගෙන කටයුතු කරපු මන්ත්‍රීවරයෙක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද අපි ප්‍රාදේශීය සභාවල

සභාව තුළ හඬක් නගලා ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් ඉටු කරන්න එතුමාට අවස්ථාව ලැබුණත් එතුමාගේ දෛවයේ ඉරණමට එතුමාට හදිසියේම අප අතරින් වෙන් වෙන්න සිදුවුනා. ඒ නිසා අපි දන්නවා එතුමා ඒ කරපු සේවාව තුළ අද ගමක් ගමක් ගානේ යනකොට අපට දැක ගන්න ලැබෙනවා ජගන් පල්ලියගුරු යන නාමය ඒ සෑම තැනකම අද තියනවා. ඒ වගේම තමයි එතුමා අද අපි අතර නැති වුනත් එතුමාගේ ගුණ සුවද අද මේ සමාජය තුළ තියනවා. මොකද එතුමා

ඉන්නකොට, එතුමා 2008 පළාත් සභාවට ගියාට පසුව අපි ප්‍රාදේශීය සභා මට්ටමේ ඉදගෙන විවිධ යෝජනා එතුමාට ඉදිරිපත් කලා. එතුමා පළාත් සභාව තුළ ඒවා හඬක් නගලා ඒ ප්‍රාදේශීය සභා මට්ටමේ සියළු ජනතාව වෙනුවෙන් ඒ කටයුතු ඉටුකලා කියලා අපට කියන්න පුළුවන්. ඒ නිසා එතුමා හදිසියේම වගේ රෝගාතුර වෙලා ඒ අවස්ථාවේ අපි ඒ නිවසට ගියා. ඒ අවස්ථාවේ දී එතුමා දරුණු රෝගාබාධයකට ලක්වෙලා අප අතරින් වෙන් වුනා. ඒ නිසා අපි දන්නවා ඒක ඒ පවුලේ දරුවන්ට, ඒ වගේම ඒ බිරිදට, ඒ වගේම ඒ පියාණන්ට, ඒ වගේම ඒ සහෝදරයන්ට, ඥාති මිත්‍රාදීන්ට පමණක් නෙමෙයි එතුමාණන්ගේ විශේෂ රත්නපුර දිස්ත්‍රික්කයේ ඒ වගේම සබරගමුව පළාතේ සියළුම ජනතාවට පාඩුවක්. මොකද එතුමා අද හිටියා නම් අපි දන්නවා එතුමා පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වෙන්න හිටියේ. එතුමා එදා ඉදිරිපත් වුනා නම් අද පාර්ලිමේන්තුව තුළ හඬක් නගලා රත්නපුර දිස්ත්‍රික්කය වෙනුවෙන් විශාල සේවයක් කරන්න හිටපු මන්ත්‍රීවරයෙක් තමයි ජගන් පල්ලියගුරු මැතිතුමා. ඒ නිසා එදා ප්‍රාදේශීය සභාව තුළින් පළාත් සභාවට ගිහිල්ලා පළාත්

හිටපු කාලය තුළ කරපු සේවාව විවිධ කරදර බාධක මැද තමයි එතුමා කටයුතු කළේ. ඒත් එතුමා කිසිම දෙයකට සැලෙන්නේ නැතුව තමන්ගේ ශක්තියෙන් ඒ ප්‍රදේශයේ ජනතාවට කරපු සේවාව ඉමහත්. එමනිසා මම දීර්ඝ වශයෙන් කථා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. අපේ ජගන් පල්ලියගුරු මැතිතුමා අපට දේශපාලන වශයෙන් ගුරුවරයෙක් කියලා කියන්න පුළුවන්. එතුමාගේ ඒ ගමන ඉදිරියට ගියා නම් රත්නපුර දිස්ත්‍රික්කය තුළ විශාල සේවාවක් ඉටුකර ගන්න තිබුණා. ඒ නිසා මම මේ අවස්ථාවේ දී මේ ශෝක යෝජනාව ගේන අවස්ථාවේ දී එතුමා අප අතරින් වෙන් වෙලා වසරකට වැඩි කාලයක් වෙනවා. අද එතුමාගේ බිරිද, ඒ වගේම ඒ දරුවන්ට, ඒ වගේම ඒ පියාණන්ට, ඒ වගේම සහෝදරයන්ට ඒ වගේම ඥාති හිතමිත්‍රාදීන් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර, රත්නපුර දිස්ත්‍රික්කය තුළ සිටින සියළුම ජනතාව වෙනුවෙන් එතුමාට ශෝකය ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා, එතුමාට නිවන් සුව අත්වේවා ! යි ප්‍රාර්ථනා කරමින්.



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තුතියි ! ගරු බි.ආරියවංශ මන්ත්‍රීතුමනි. මිලභට ගරු සිරිල් පල්ලෙපොල ගරු මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල**  
**கௌரவ சிரில் பல்லைப்பால**  
**Hon.Member Cyril Pallepola**

ගරු සභාපතිතුමනි, දිවගත ආනන්ද පල්ලියගුරු මැතිතුමා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කරන වෙලාවේ කථා කරන්න වෙලාව ලබාදීම ගැන මම පළමුවෙන් ස්තූතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මම පල්ලියගුරු මැතිතුමා ලභිත් ඇසුරු කරලා නෑ. නමුත් එතුමා මම දේශපාලනයට පිවිසෙන කාල වකවානුවල එතුමා 97 වසරේ ප්‍රාදේශීය සභාවට එන්නේ. මමත් 97 දැදිගම ආසනයෙන් වරකාපොල ප්‍රාදේශීය සභාවට ඉල්ලුවා. මම විපක්ෂනායක වුනා. එතුමා එතුමාගේ ප්‍රදේශයේ මන්ත්‍රීවරයා වුනා. ඊළඟට 2000 වසරේ මම පළාත් සභාවට ආවා. එතුමා 2008 ආවා. 2012 වසරේ අපට එන්න ලැබුනේ නෑ. එතුමා ආවා. ඒ කාලයේ අපි දුරකථනයෙන් මම පල්ලියගුරු මැතිතුමාට නිතර කථා කරනවා. එතුමා බොහොම අදහස් උදහස් උඩ ක්‍රියාශීලී දේශපාලන නායකයෙක්. මම ඒක දුටුවා. දවසක් මට

මගේ ජීප් රථයක් ඕන වෙලා මම දුරකථනයෙන් කථා කරලා කිව්වා පල්ලියගුරු මල්ලී, මට ජීප් එක පෙන්වනවාද කියලා. මට රත්නපුරේට එන්න කියලා එතනට ඇවිල්ලා මට රථය පෙන්වුවා. ඒ වගේ හොඳ මිනිස්සු අතර හිටපු නායකයෙක්. මම එතුමාගේ ගුණ කථන ගැන කථා කරනකොට මම දැක්කේ මේ සියළුම මැති ඇමතිවරු කථා කළේ එතුමාගේ ගුණ. අපි ඒ කරපු හොඳ නිසා තමයි ඒවා අද කියවෙන්නේ. ලියවෙන්නේ. සඳහන් වෙන්නේ. ඒවා

අපි පුන පුනා කියන්න ඕන. ඒ වගේම මමත් විශේෂයෙන්ම දන්නවා කෙනෙකුට අසනීපයක් වුන මොහොතේ තමන්ගේ බිරිඳ බොහොම අසරණභාවයට පත් වෙනවා. දරුවෝ ඒ වගේම අසරණ තත්ත්වයට පත් වෙනවා. ඒ අවස්ථාවල දී ඒ පවුලේ උදවිය, ඥාතීන් මිතුරන් තමයි තමන්ට පිහිටට ඉන්නේ. අපි මේ කථා කරනවා. පුන පුනා කියනවා. මොනවා කිව්වත් අද ඒ බිරිඳට අද ස්වාමීපුරුෂයා නෑ. ඒ දරුවෝ දෙන්නාට අද පියෙක් නෑ. නමුත් ඒ දරුවන්ට කියන්නේ මම මේ අවස්ථාවේ මතක් කරන්නේ ඒ පියා ගෙනාපු නම අති විශාලයි. ඒ වගේම ඒ පියා මේ රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි සබරගමුව පළාතටම ලොකු සේවයක් කරපු නායකයෙක්. දේශපාලන නායකයෙක්. දේශපාලනයෙන් හරි හම්බ කරගත්තු කෙනෙක් නෙමෙයි. එතුමා දේශපාලනය කරන අවධියේ නොයෙකුත් තාඩන පීඩනවලට මුහුණ දුන්න නායකයෙක් කියලා අපේ මන්ත්‍රීවරු කිව්වා. අපි පක්ෂ විපක්ෂවල හිටියත් එවැනි කටයුතු මින් ඉදිරියට අපි දේශපාලන නායකයෝ විදිහට වෙන්න ඉඩදෙන්න හොඳ නෑ. මම දීර්ඝව කථා කරන්නේ නෑ. මෙතනදී පල්ලියගුරු මැතිතුමාට නිවන් සුව අත්වේවා ! කියලා



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

ප්‍රාර්ථනා කරන අතර, අපි ඔක්කෝම ජීවත් වෙන්නේ අග මූල නොමැති සසරක. හැබැයි අපට ගෙතියන්න ඉතිරි වෙන්නේ කළගුණ විතරයි.

ඒ නිසා ඒ පවුලේ පල්ලියගුරු මැතිතුමාගේ පියාට, ඒ නෝනා මහත්මියට, ඒ දරු දෙපළට, ඒ ඥාතීන් සියළුදෙනාට අපි එතුමා වෙනුවෙන් අපේ සබරගමුව පළාත් සභාවේ බලවත්

ශෝකය ප්‍රකාශ කරමින්, නිවන් සුව අත්වේවා ! කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, මට සිහිපත් වෙනවා මෙම සබරගමුව පළාත් සභාව නියෝජනය කරන වෙලාවේ අපිත් එක්ක සහෝදර මන්ත්‍රීවරයෙක් හිටියා මාවනැල්ලේ. ජෙවොහීර් භාජියාර් මන්ත්‍රීවරයා අද මිය ගිහිල්ලා අපෙන් වෙන් වෙලා. එතුමාට ශෝක පණිවිඩයක් අපි මීට ඉස්සෙල්ලා කරන්න ඕන. දැන් මෙතන ගත්තොත් ගරු සභාපතිතුමනි, ෆ්‍රැන්සිස් සියඹලාපිටිය මැතිතුමා නැතිවෙලා මාස කීපයක්. හැබැයි ජෙවොහීර් භාජියාර් මැතිතුමා නැති වෙලා අවුරුද්දකට වැඩියි. එතුමා වෙනුවෙන් ශෝක යෝජනාවක් ගේන්න මම මේ වෙලාවේ යෝජනා කරනවා. එහෙම නම් ඔබතුමාට මගේ ගෞරවනීය ස්තූතිය මම පුද කරනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තූතියි ! සිරිල් පල්ලෙපොල මන්ත්‍රීතුමනි. ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පහුගිය දිනවල අපෙන් වෙන් වෙව්ව සියළුම ගරු මහජන නියෝජිතයින් සඳහා ඉදිරි කාල සීමාව තුළදී ලබන සභාවාරයේ සිට ඒ අදාළ ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියනවා. සභා කටයුතු කාරක සභාවේ දී පළවෙනි තුන් මාසයෙන් පස්සේ අපි ශෝක යෝජනා ඉදිරිපත් කරමු කියලා ආපු යෝජනාවත් එක්ක තමයි කටයුතු කළේ. ඒ පිළිබඳව

ගරු මන්ත්‍රීතුමන්ලා දැනුවත් කරමින් මිළහට තම අදහස් ප්‍රකාශ කිරීම සඳහා ගරු මන්ත්‍රී සමීන ආටිගල මැතිතුමාට ආරාධනා කරනවා.

**ගරු මන්ත්‍රී සමීන ආටිගල**  
**கௌரவ உறுப்பினர் சமித ஆடிகல**  
**Hon.Member Samitha Atigala**

ගරු සභාපතිතුමනි, ජගත් පල්ලියගුරු මැතිතුමා දේශපාලඥයෙක් හැටියට අපි දැන කියාගෙන හිටියත් එතුමාව ලභිත් ඇසුරු කරන්න අපට අවස්ථාව සැලසුනේ එතුමා පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට මෙම ගරු සභාවේ වැඩ කටයුතු කරන අවස්ථාවේ දී. එදා ඇති වෙව්ව ඒ මිත්‍රත්වය දිගටම අපට රැකගෙන එන්න හැකියාව ලැබුණා. අපට මතකයි අපි පළාත් සභාවේ විතරක් නෙමෙයි මැතිවරණ කාලයේ දී දේශපාලන වැඩ කටයුතු කරනකොට විශේෂයෙන්ම බලන්ගොඩ මැතිවරණ කොට්ඨාශයේ අපි එකට රැස්වීම්වලට සහභාගී වෙලා මැතිවරණ වැඩ



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

කටයුතුවලට අපට නියැලෙන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ සමීප මිත්‍රත්වය අපට හැමදාම එක විදිහට රැකගෙන එන්න අවස්ථාව සැලසුනා කියන එක සඳහන් කරන්න ඕන. ඒ වගේම අපි හඳුනාගන්න කරුණු රාශියක් තියනවා එතුමා සම්බන්ධයෙන්. නොයෙකුත් හැකියාවන් ගණනාවක් උරුම කරගන්න දේශපාලඥයෙක් හැටියට එතුමාව අපි හඳුනා ගත්තේ. එතුමාට හොඳ ගායන හැකියාවක් තිබුණා. මහල් ගෙදරකදී අපි හම්බ වුනා නම් එතුමාගේ සිංදුවක් අහලා

නියැලිලා මැතිවරණ වේදිකාවල්වල කථා කරන්න බැරි වුනත්, කථා කරන්න අපහසුතාවයෙන් හිටියත් ඒ වගේම එතුමාට සහභාගී වෙන්න පවා අමාරු අවස්ථාවල මැතිවරණ වේදිකාවල්වල පවා ඉඳලා ඒවාට සහයෝගය ලබාදීපු පුද්ගලයෙක් හැටියට අපි අගය කරනවා එතුමා තුළ තිබුණ ඒ චිත්ත ධෛර්යය.

තමයි අපි කවුරුත් ඒ ස්ථානයෙන් නික්ම ගියේ. ඒ වගේම හුභාක් අවස්ථාවල්වල දී එතුමාට ඒ ගායන හැකියාව, කුසලතාවය නිසා හුභ දෙනෙක්ව සතුටු කරන්න අවස්ථාව ලැබුණ ඒ වගේම ඒ නිසාම තව තවත් ජනප්‍රියත්වය ඉහළ ගිය දේශපාලඥයෙක් හැටියට තමයි අපි එතුමාව හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම ආකර්ශණීය කලීකත්වයක් එතුමාට තිබුණා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕන එතුමා මැණික් කර්මාන්තයේ නියැලීවීව පුද්ගලයෙක් හැටියට එතුමා සාර්ථක ව්‍යාපාරිකයෙක් හැටියටත් අපි හඳුනාගෙන තියනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම එතුමා ගැන දැන ගන්න කාරණාවක්. එතුමාගේ චිත්ත ධෛර්යය ඉතාමත්ම ඉහළ මට්ටමක තිබුණා. පිළිකාවක් වගේ රෝගයකින් පෙළෙනකොට අපි සාමාන්‍යයෙන් මානසිකව වැටෙනවා. නමුත් එතුමා හම්බ වෙන්න ගිහාම ඒ රෝගී තත්ත්වයේ බරපතලකමක් අපටවත් කිසිම අවස්ථාවක වැටහුනේ නෑ. ඒ තරම් ඒ පිළිබඳව නොසලකා හැරපු පුද්ගලයෙක් හැටියට තමයි අපි එතුමාව හඳුනාගත්තේ. ඉතාමත්ම හොඳින් චිත්ත ධෛර්යය රැකගන්න හින්දා අවසන් මොහොත වෙනකල්ම දේශපාලන කටයුතුවල

ඒ නිසා අවසන් මොහොත වෙනකල්ම අපට එතුමාගේ රෝගී තත්ත්වයේ බරපතලකමක් වැටහුනේ නෑ. ඒ වගේම අපිත් සඳහන් කරන්න ඕන මේ පළාත් සභාව තුළ නොයෙකුත් අදහස් යෝජනා ඉදිරිපත් කරමින් සබරගමුව පළාත් සභාව නිවැරදි ගමන් මාර්ගයක රැගෙන යන්න එතුමාගෙන් විශාල දායකත්වයක් ලැබුණා. ඒ වගේම සඳහන් කරන්න ඕන ගරු සභාපතිතුමනි, එතුමා ප්‍රාදේශීය මට්ටමේ දේශපාලනය කරපු නායකයෙක් හැටියට බිම් මට්ටමේ දේශපාලනය හොඳින් හඳුනාගන්න පුද්ගලයෙක්. ජනතාවගේ හදගැස්ම හොඳින් හඳුනාගන්න පුද්ගලයෙක් වගේම ජනතාව අතර නිරතුරුවම ගැවසීලා ජනප්‍රියත්වය රැකගන්න පුද්ගලයෙක් හැටියට තමයි, දේශපාලඥයෙක් හැටියට තමයි අපි එතුමාව හඳුන්වා දෙන්න කැමති. එතුමාගේ ජනප්‍රියත්වය එන්න එන්නම ඉහළ ගියා. ජනප්‍රියත්වයේ අඩුවක් දකින්න ලැබුනේ නෑ. එතුමා ඉහළ ජනප්‍රියත්වයක් කරා ලඟාවෙමින් සිටින අවධියක තමයි මේ වගේ අකල් මරණයක් එතුමාට අත් වුනේ. ඒ වගේම සඳහන් කරන්න ඕන එතුමාගේ මේ අකල් මරණය එතුමාගේ බිරිඳට, දරුවන්ට පමණක් නෙමෙයි පවුලේ සාමාජිකයන්ට,



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

මිත්‍රයන්ට පමණක් නෙමෙයි ඒක රක්වාන මැතිවරණ කොට්ඨාශයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඉතාමත්ම හොඳින් දැනෙනවා. ඒ වගේම සඳහන් කරන්න ඕන පොදුවේ රත්නපුර දිස්ත්‍රික්කයේ මහජනතාව තුළ එතුමාගේ අඩුව ජනතාව අතර ජීවත් වෙව්ව පුද්ගලයෙක් හින්දා එතුමාගේ අඩුව දැනටත් ඒ ජනතාවට නිරතුරුවම ඒ අඩුපාඩුව දැනෙන බව

කරන මේ අවස්ථාවේ මම හිතන්නේ අපේ මන්ත්‍රීතුමන්ලා ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියළු දෙනාම අපි තර්ක විතර්ක මොනවා ගෙනාවත් අපි මනුස්සයෝ හැටියට, අපි කවුරුත් මිය යන මිනිස්සු හැටියට අපේ ගුණකථන කියවෙන්නේ කාගෙන්ම අපි මිය ගියාට පස්සේ තමයි. ඒක තමයි අපේ ස්වභාව ධර්මය වගේම අපේ ආගමෙන් කියලා තියන විදිහට අපි මනුස්සයෝ වුනාම අපි මැරෙනවා. ඒ ජීවත් වෙන කාලයේ

සඳහන් කරන්න ඕන. මේ අවස්ථාවේ දී එතුමාගේ බිරිඳ, දරුවන් ඇතුළු ඒ පවුලේ සාමාජිකයන්ට අපේ කණගාටුව ප්‍රකාශ කරන ගමන් එතුමාට අමාමහ නිවන් සුව ලැබේවා ! කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කථාව අවසන් කරනවා.

යහපත් ජීවිතයක් ගත කරලා ගමට රටට පළාතට සේවයක් කළොත් ඒක තමයි අපි කාගෙන් තියන බලාපොරොත්තුව. ඒ දේ අපට තරුණයෙක් හැටියට ජගත් පල්ලියගුරු මැතිතුමාගෙන් ඉෂ්ඨ වුනා කියන එක අද අපේ සභාවේම මන්ත්‍රීවරු අපේ මහ ඇමතිතුමා ඇතුළු සියළුම මැති ඇමතිවරු සියළුදෙනාගේම කටින් පිට වුනා කියන එක මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. නමුත් එතුමාගේ ජීවිතයේ මම දැකපු දෙයක් තමයි අපි කවුරුත් කථා කරපු විදිහට එතුමා මම හිතන්නේ අධ්‍යාපනය ලබලා ගොඩකවෙල මහා විද්‍යාලයෙන් ඊට පස්සේ පොලිස් දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පොලිසියේ රාජකාරි කරපු පුද්ගලයෙක් හැටියට එතුමා මම දැකලා තියනවා පොලිස් නිල ඇඳුම ඇන්දත් තමන්ගේ හදවතේ තියන ලොගතුකම, දැන් ඉතින් පොලිස් නිලධාරීන් ගත්තොත් මම අපහාස කරනවා නෙමෙයි. එක එක පුද්ගලයෝ එක එක පුද්ගලයන්ට ආමන්ත්‍රණය කරන්නේ එක එක විදිහට. වැඩිදුර මම ඒවා කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. මේවා අපි ඇස් දෙකට දැකිනවා. මෙතන ඉන්න කවුරුත් අපි බලාපොරොත්තු වෙන්නේ හැමෝගෙන්ම නෙමෙයි ඒ වගේ පුද්ගලයෝ ඉන්නවා. නමුත් ඇත්තටම මේතුමා කෙටි කාලයයි

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**  
-----

ස්තූතියි ! සමිත ආටිගල ගරු මන්ත්‍රීතුමනි. මිලභට ගරු පී.අබේනායක මන්ත්‍රීතුමා.

**ගරු පී.අබේනායක මැතිතුමා.**  
**கௌரவ உறுப்பினர் பி.அபேநாயக**  
**Hon.Member P.Abeynayaka**  
-----

ගරු සභාපතිතුමනි, සබරගමුව පළාත් සභාවේ හිටපු තරුණ අපේ ජගත් පල්ලියගුරු මැතිතුමාගේ ශෝකය ප්‍රකාශ



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

මම හිතන විදිහට ඒ පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. ඇත්තටම ඒ දෙමව්පියෝ දෙන්නාගේ බලාපොරොත්තු තමන්ගේ විවාහ ජීවිතය සාර්ථක කරලා ඒ දරුවොත් හදාගෙන හොඳ ගමනක් යන්න දෙමව්පියන්ගේ බලාපොරොත්තුවක් තිබුණා. ඒ තාත්තාව මම ලභිත් ආශ්‍රය කරපු පුද්ගලයෙක් හැටියට කෝමිෂිටිය සමූහ ව්‍යාපාරයේ ඥාතිවරු විශාල පිරිසක් ඉන්නවා. මම

කෝමිෂිටිය ප්‍රදේශයේ ධනවත් පවුලක ඉපදිලා රටට පළාතට සේවයක් කරලා ඒ දෙමව්පියෝ මම හිතන විදිහට අපි දැකපු දවසේ ඉඳලා අසනීප තත්ත්වයෙන් මම හිතන්නේ සිංහ රෝහලේ, කොළඹ රෝහල්වල හොඳ වෛද්‍යවරු ගෙන්වලා කොහොම හරි සුව කරන්න බැරි වුනා. එතුමාට සනීප කරන්න බැරි තරම් දරුණු අසනීපයක් තමයි වැළඳිලා තිබුනේ. අපි

හිතන්නේ පළාතේම ඥාති හිතවතුන් විශාල පිරිසක් ඉන්න උදවිය හැටියට මෙතුමා තරණයෙක් හැටියට නගරයේ ජීවත් වෙන කාල සීමාව තුළ අපි දැකලා තියනවා මේ තරුණ පිරිස මෙතුමාත් එක්ක මොන තරම් එකතු වෙනවාද කියලා. එතුමාගේ මම හිතන්නේ දේශපාලන ගුරුවරු හැටියට දිවංගත හැරලේඩ් කුලරත්න ඇමතිතුමා, උපතිස්ස සිල්වා මැතිතුමා, ඒ වගේම අපිත් මැද්දේගම මැතිතුමා ඒ දෙන්නා එකට දේශපාලනය කළේ. ඇත්තටම හොඳ ගමනක් යන්න බලාපොරොත්තු වුනා සමාජයට සේවය කරන්න. එතුමා පළාත් සභාවට ආවට පස්සේ කවුරුත් කිව්වා එතුමා නිවැරදි තර්ක ගෙනලේලා හරියට කපා කරපු පුද්ගලයෙක්. එතුමා කපා කරනකොට සභාව ඇතුළේ පොඩි සද්ද බද්දක් ඇති වෙනවා. එතුමා ඒවා ගණන් ගන්නේ නෑ. අපි කාගෙන් ඒවා එනවා. දෙපැත්තේ වචන හුවමාරු වෙනවා. නරක වචන නෙමෙයි. මේක හරි දේ හරි. වැරදි දේ වැරදියි කියන්න කවුරුත් තීරණය කරලා තියනවා. එතුමා දක්ෂ කලීකයෙක්. අපේ රත්නපුර දිස්ත්‍රික්කයේ හිටපු දේශපාලන නායකයෙක්. හොඳ ගමනක් යන්න තිබුණ නායකයෙක් අපට අහිමි වුනා. ඒ පාඩුව මම හිතන්නේ මකා ගන්න බෑ. මම හිතන විදිහට අපේ ගොඩකවෙල,

ගිහාම අපිත් හරි කණගාටුවෙන් එන්නේ එළියට. අපි අහන්නේ නෑ ලෙඩේ මොකක්ද කියලා. එතුමා හිතුවෙන් නෑ එතුමාට කවදාවත් ඒ ඉරණම අත්වෙයි කියලා. නමුත් දෙමව්පියෝ සහෝදරයෝ කරන්න තියන ප්‍රතිකාර පිටරට පවා ගෙනහින් හැම ප්‍රතිකාරයක්ම කරලා එතුමාගේ ජීවිය බේරා ගන්න බැරි වුනා. අපිත් හැම අවස්ථාවකම රෝහල්වලට ගිහිල්ලා බැලුවා. අසනීප වෙලා පස්සේ සනීප වෙලත් ආපහු පළාත් සභාවට ඇවිල්ලා කපා කරලා තියනවා. ඒ වගේ දක්ෂ කාර්යයඟුර තරුණයෙක් නැතිවීම අපටත්, පළාත් සභාවටත්, පළාතටත් දැරිය නොහැකි පාඩුවක් කියන එක මේ අවස්ථාවේ දී මතක් කරන අතර, ඒ වගේම තව කපා කරන්න නම් දේවල්, එතුමාගේ ගුණ කථන සභාවේ කිව්වා.

ඒක නිසා මේ අවස්ථාවේ දී තරුණයෙක් හැටියට අපට අහිමි වුනා වගේ එතුමාගේ ජීවිතය මම හිතන්නේ ජීවිත කාලය තුළ විශාල වශයෙන් ප්‍රශ්න ගොඩාක් මැද දේශපාලනය කරපු වෙලාවලත් තියනවා. නමුත් දේශපාලනය කරනකොට කාටත් ප්‍රශ්න එනවා තමයි. ඒවා මැඩ පවත්වාගෙන සුභද්‍රීච්චි කටයුතු කරන්න ඕන. බුද්ධියක් තියන පුද්ගලයෙක් හැටියට මම



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

කල්පනා කරනවා එතුමා ගෙන ගිය දේශපාලන ජීවිතය යහපත් විදිහට තමන්ගේ භාරදුර කටයුතු ඉෂ්ඨ කරපු තරුණ නායකයෙක් හැටියට මම හිතන්නේ ගමට, පළාතට, ඥාතීන්ට ලොකු පාඩුවක්. ඒ පාඩුව මකා ගන්න බෑ. ජීවිතේ ඒ ගෙනාපු ආයුෂ එව්වරයි. ඒක නිසා අපි අදහස ආගම ධර්මය අනුව එතුමාට ඒ අවසාන ගමන් තරුණ වියේදීම

ගරු සභාපතිතුමනි, ජගත් ආනන්ද පල්ලියගුරු අපේ ආදරණීය සහෝදරයා, මිත්‍රයා, හිටපු මන්ත්‍රීතුමා මම හඳුනා ගත්තේ අපි පළාත් සභාවට තේරී පත්වුනාට පස්සේ. විශේෂයෙන්ම ඔහු ගැන මම තේරුම් ගත්තේ අපි පළාත් සභාව නියෝජනය කරලා පළවෙනි අයවැය අවස්ථාවේ දී ඔහු කපා කරපු කපාවන් තවමත් හදවතේ මතකයන් තිබෙනවා. ඔහු තමයි ඉස්සෙල්ලාම

යන්න ලැබුණා. ඒ වගේ අකල් මරණයකට ගොදුරු නොවේවා කියලා ඉදිරියේ දී මම ප්‍රාර්ථනා කරන අතර එතුමාගේ පියාත්, එතුමාගේ භාර්යාව ඇතුළු දු දරුවන්ටත් මගේ ශෝකය ප්‍රකාශ කරමින් කොලොන්න, ගොඩකවෙල ජනතාවගේ ශෝකයත් ප්‍රකාශ කරමින්, සභාවේ ශෝකයත් ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා.

අයවැය ආරම්භයේ දී විපක්ෂය වෙනුවෙන් ඉතාමත්ම හරබර කපාවක් කරන සහෝදර මිත්‍රයා. ඒ වගේම ඔහු අපේ අනෙක් මන්ත්‍රීතුමන්ලා කිව්වා වගේ ඉතාමත්ම හොඳට කරුණු කාරණා හොයලා, තර්ක විතර්ක ගෙනල්ලා හරියට දේශපාලනයක් හැටියට, ඒ වගේම සාධාරණ දේශපාලනයක් හැටියට ජනතාව වෙනුවෙනුත් අපේ නිලධාරීන් වෙනුවෙනුත් කපා කරපු කෙනෙක්. ඒ තමයි අපේ පළවෙනි හඳුනා ගැනීම හැටියට තිබුනේ. විශේෂයෙන්ම ඔහු පළාත් සභාවේ මන්ත්‍රීවරු හැටියට අපිත් එක්ක බොහොම ලංගතුව කටයුතු කරන අතරතුර පළාත් සභාව ඇතුළු සියළුම රාජ්‍ය ආයතනවල නිලධාරීන් එක්කත් බොහොම සමීප මිත්‍රත්වයක් තිබුණා. ඔහු හැමෝම එක්ක සුභදැයිලීව ඇසුරු කරපු කෙනෙක්. සභාවේ කටයුතු කරද්දී මම දැකපු හැටියට සභාවේ ගරුත්වය ආරක්ෂා කරගෙන කටයුතු කරපු මන්ත්‍රීවරයෙක්. සභා නීති, සභා රීති හරියට මැනවින් උපයෝගී කරගෙන ඔහු හැමදාම පළාත් සභාවේ කපා කළේ. ඒ නිසා ඔහු දක්ෂයෙක්. දක්ෂ තරුණ කථිකයෙක්. තරුණ දේශපාලඥයෙක්. මම හිතුවේ නෑ අපේ පළවෙනි පළාත් සභා කාල පරිච්ඡේදය තුළම ජගත් පල්ලියගුරු මැතිතුමාගේ අභාවය මේ විදිහට එයි කියලා. ඒක අපි කවුරුත් නොසිතු

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ස්තුතියි ! පී.අබේනායක ගරු මන්ත්‍රීතුමාට. මිලගට ගරු නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීතුමා.

**ගරු මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය**  
**கௌரவ நமிந்த அனුரபிரிய**  
**Hon.Member Naminda Anurapriya**



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

නොපැතු ආකාරයට සිද්ධ වුනා. අපි හිතුවේ නෑ ඔහු වෙනුවෙන් ශෝක යෝජනාවක් මේ විදිහේ කාල පරිච්ඡේදයක දී ඔහුගේ තරුණ කාලයේ දී මේ විදිහේ අපට අමතන්න ලැබෙයි කියන කාරණාව. නමුත් ලෝක ස්වභාවය ඒකයි. අපි හිතන පරිදි නෙමෙයි අපේ ජීවන චරිතය හැම කෙනාගේම ලෝක ධර්මතාවය අනුව අපි සියළුදෙනාම

දරුවන්ට අපට කියන්න තිබෙන්නේ ජගත් මැතිතුමා, ජගත් අයියා එතුමා ඒ ගෙනාපු සමාජශීලී දේශපාලන කටයුතු තවදුරටත් ඔහුගේ නම ගෙනියන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට ඉල්ලා සිටිනවා ඒ පවුලෙන්. මොකද ගොඩකවෙල, රක්වාන ප්‍රදේශයේ ගිහාම අනේ ජගත් අයියා හිටියා නම් කියලා කපා කරන මිනිසුන් තවමත්

මියයන මිනිසුන්. අපිට ජගත් මන්ත්‍රීතුමාගෙන් ගතයුත්තේ අපි සැබෑම ජීවත්ව වෙන කාලයේ ජීවත් වෙලා හිටියා වුනත් අපි මැරෙන මිනිසුන් ලෙස ජීවත් වියයුතුයි කියන කාරණාව ජගත් පල්ලියගුරු මැතිතුමාගේ ජීවන චරිතය දිහා දැක්කාම අපට හොඳින් තේරුම් ගන්න ලැබෙන දෙයක්. අපි එකට වාද විවාද කරනවා. එක වෙලාවකට අපි ඔක්කෝම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු නැගිටලා ජගත් මන්ත්‍රීතුමා ගේන යම් තර්කයක් බිඳ හෙලන්නට අපි මුළු සභාවක්ම නැගිටලා ඔහුට අපි විවාද අවස්ථාවල දී කටයුතු කරලා තියනවා. ඒ වගේම අපිත් ඔහුට වාග් ප්‍රහාර එල්ල කරලා හොඳ දේශපාලන කපා, තර්ක විතර්ක ගෙනල්ලා හොඳ සභාවක් හැටියට හොඳ යෝජනා මේ සභාව තුළ, සභා ගර්භය තුළ අපි ඇති කළා. ඒ නිසා අපේ දේශපාලන කාලයේ දී ඔහු අපට අමතක කරන්න පුළුවන් චරිතයක් නෙමෙයි.

බොහෝ ඔහු ගැන ආශාවෙන් ඔහුගේ මතකය අවධි කරමින් කපා කරන බව මම ඉතාමත්ම දන්න කියන කාරණාවක්. අපි හැමෝම මියයන අය. ඒ නිසා අපිට මේවා බොහෝම කෙටි කාලයකට ලැබෙන තනතුරු, වරප්‍රසාද. මේවා හැම දෙයක්ම තාවකාලිකයි. ජීවිතයත් තාවකාලිකයි. ඒ නිසා ඒ යන ගමන තුළ අපි හැමදෙයක්ම හොඳින් වටහාගෙන අපි හරි දේ හරි ලෙසටත්, වැරදි දේ වැරදි ලෙසටත් සාකච්ඡා කරලා ජීවත් වියයුතුයි කියන එක ජගත් මැතිතුමාගේ ජීවන චරිතය තුළින් නැවත නැවතත් අපට මතක් කර සිටින බව, ඔහු ඉතාමත්ම අමරණීය චරිතයක් බවත් විශේෂයෙන්ම මතක් කර සිටිමින් සබරගමුව පළාත් සභාවේ නිලධාරීන්, ඒ වගේම මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද දවසේ අපේ සභාව තුළ ඔහු වෙනුවෙන් යෝජනාවක් එකතු කරලා, ඔහුගේ පවුලේ උදවියට, ඔහුගේ දේශපාලනයට ගරු කිරීමක් හැටියට මෙවැනි ශෝක යෝජනාවක් ගෙන ඒම පිළිබඳව මම ගරු සභාපතිතුමා ඇතුළු ඒ සියළුදෙනාටම ස්තූතිවන්ත වෙමින් ජගත් ආනන්ද පල්ලියගුරු ආදරණීය මිත්‍රයා, ආදරණීය සහෝදරයාගේ ඒ දේශපාලනය තවදුරටත් මියයන්න නොදී ඉදිරියට ගෙන එන්න කියන කාරණාව ඒ පවුලේ හැමදෙනාටම මතක් කර සිටිමින් ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාට බලාපොරොත්තු වෙන නිර්වාණ

ඔහු ඔහුගේ ප්‍රදේශය තුළ දැක්කා වුනත් අවමංගල උත්සවයට සහභාගී වෙච්ච අවස්ථාවල අපි දැක්කා ඔහුට ආදරය කරපු, ඔහුට හිතවත්කම් පාපු, ඔහුගේ ජීවිතයට ආදරය කරපු මහා ජන ගංගාවක ඇදීගෙන ආපු එක පිළිබඳව. ඒ නිසා ඒ ආදරණීය බිරිඳට, ආදරණීය





සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

සමපත්තිය ලැබේවා ! ඔහුගේ ජීවන වර්තය කෙටි කාලයක් තුළ වූනත් ඔහුගේ ජීවිතය කෙටි කාලය තුළදී ඔහු කළා වූ පිං දහම් තුළින් ඔහුගේ ජීවිතය ආලෝකමත් වේවා ! කියලා ඉතාමත්ම සහෝදරත්වයෙන් යුතුව ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ඇවිල්ලා ඒ විභාග කරපු විදිහට මම කිව්වා ඔයාට හරියන්නේ දේශපාලනය කියලා. එයත් කිව්වා මම බලාපොරොත්තුවක් තියනවා ඉදිරියේ දී දේශපාලනය කරන්න කියලා. අනේ ආවා දේශපාලනයට. අටකලංපන්න ප්‍රාදේශීය සභාවේ සභාපති වුනා. සේසතම පුවච්චලා දැම්මා, කුඩු කරලා දැම්මා විරුද්ධවාදීන් ඇවිල්ලා. එහෙම කුහක දේශපාලනයක් තියන රටක්

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ துவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ගරු නමින්ද අනුරප්‍රිය මන්ත්‍රීතුමනි. මිලභට විපක්ෂයේ ගරු ප්‍රධාන සංවිධායක ගරු සිරිපාල කිරිඇල්ල මැතිතුමා.

ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල  
கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல  
Hon.Opposition Whip Siripala Kiriella

ගරු සභාපතිතුමනි, ජගත් පල්ලියගුරු මගේ මිත්‍රයා, හිටපු ගරු පළාත් සභා මන්ත්‍රීතුමා මම දකින්නේ මිනිසුන් අතර හිටපු මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් කියන එකයි ජගත් පල්ලියගුරු. ඇයි අපි එහෙම කියන්නේ ? උප පොලිස් පරීක්ෂකවරයෙක් වශයෙන් ගරු සභාපතිතුමනි, කුරුවිට පොලීසියේ වැඩ කරන වෙලාවේ මමත් ගිහින් හිටියා පොලීසියට. ඔබතුමාත් එතකොට පොලිස් දෙපාර්තමේන්තුවේ. මෙතුමා පැරඩයිස් එකේ පතල් කම්කරුවෝ වශයක්

අපේ ලංකාව. ඒ පුද්ගලයාගේ නිබුණ දේවල් ඔක්කෝම කඩලා, බිදලා විනාශ කරලා දැම්මා. රෙකෝඩ් බාර් එකක් එහෙම නිබුණා. ඒවා විනාශ කළා. අපේ ජගත් පල්ලියගුරු මැතිතුමා, තව එකක් මතකයි හොඳට. වියට්නාමයේ ගිහිල්ලා අපි 2011 නැත්නම් 2012. අපේ අතුල කුමාර මැතිතුමා අපි කට්ටිය ගියේ. බඩ පුරවලා දාලා කියලා ආවා අපේ කාමරයට. මෙතුමා මට හැමදාම කොලොප්පන් කරනවා වෙදමහත්මයා කියලා. අපි රට යනකොට හැම බෙහෙතක්ම අරගෙන යනවා. ගිහිල්ලා ඉන්න හැම කෙනෙකුටම දෙනවා. අපේ තුසිතා විජේමාන්න වෛද්‍යවරිය ගිහිල්ලා එතුමියටත් බෙහෙත් දීලා සුවපත් කරගෙන ආවා. අපේ ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාට බෙහෙත් දුන්නාම එයා පැය භාගයක් විතර යනකොට මට දැන් හොඳයි කියලා. මම කිව්වා එහෙම හරියන්නේ නෑ ගිහිල්ලා වෙක් කරලා බලන්න කියලා. මෙයා ඇවිල්ලා වෙක් කරන්න ගියා. මාස 8 ක් 10 ක් විතර යනකොට තමයි ඔය ලෙඩේ හඳුනාගන්නේ. හොඳ මනුස්සයෙක්. මිනිසුන් අතර මිනිහෙක් කියන්නේ හැම නෑති බැරි මිනිහෙකුටම මිනිසුන් වෙනුවෙන් මිනිසෙක් වෙලා තියනවා. මොනම ප්‍රශ්නයක දී හරි ඒවාට පෙනී ඉඳලා මිනිසුන්ට සහයෝගය දක්වන පුද්ගලයෙක්. ඒකයි අපි කියන්නේ මිනිසුන් අතර මිනිහෙක් කියලා. ජගත්



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

පල්ලියගුරු මන්ත්‍රීතුමා බලාපොරොත්තු රාශියක් තිබුණා, දේශපාලන වශයෙන් ඉදිරියට යන්න. ඉතින් ඒවා ඔක්කෝම දෙවයේ සරදමකට ලක්වෙලා එයාට මේ තත්ත්වය උදාවුනා. නමුත් ජගත් පල්ලියගුරු කියන රූපය දිරයි. නාමය නොදිරයි කියන එකට එකතු වෙන මන්ත්‍රීවරයෙක්. මේ පළාත් සභාවේ අපි

Hon.Opposition Leader W.Somadasa

ගරු සභාපතිතුමනි, අභාවප්‍රාප්ත ජගත් ආනන්ද පල්ලියගුරු අපේ හිටපු පළාත් සභා මන්ත්‍රීතුමාගේ අභාවය වෙනුවෙන් ශෝකය පළ කරන්න

දන්නවා හැමදාම මොනවාම හරි ජනතාවට වෙච්ච අසාධාරණයක් තමයි ගේන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක් අද අපට හිටියා නම් ඉතාම වැදගත් වෙනවා. අපට දේශපාලන ශක්තියක් වෙනවා. නැතිවීම සම්බන්ධයෙන් පළමුවෙන්ම අපේ හදවතේ තිබෙන ශෝකය ප්‍රකාශ කරමින් අපේ ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා ප්‍රදේශයට, ආසනයට, දිස්ත්‍රික්කයට, රටටම විශාල පාඩුවක් කියන එක ප්‍රකාශ කරමින්, ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාට නිවන් සුව අත්වේවා ! කියා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය මෙයින් හමාර කරනවා ගරු සභාපතිතුමනි.

අවස්ථාවක් ලබාදීම ගැන ඔබතුමාට පළමුවෙන්ම මගේ ස්තූතිය පළකර සිටිනවා. පස්වැනි පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් හැටියට තේරී පත්වෙලා රත්නපුර දිස්ත්‍රික්කයෙන් මේ සභාවට එනකොට තමයි පල්ලියගුරු ගරු මන්ත්‍රීතුමා අපි හඳුනා ගත්තේ. ඒ පල්ලියගුරු මන්ත්‍රීතුමා වැඩි කාලයක් යන්න පෙර මේ සභාවේ හැම මන්ත්‍රීවරයෙකුගේම හිත් දිනාගන්න, ගෞරවයට පාත්‍ර වෙන්න එතුමා සමත් වුනා. මොකද එතුමාගේ අවංකභාවය, සහෝදරත්වය, නිහඬතාවය, ඒ වගේම නිර්භීතකම, එඩිතරකම විදහා දක්වනකොට මේ සභාව තුළ කාගේත් හදවතේ ඇදුනා හොඳ දේශපාලඥයෙක්, හොඳ දක්ෂයෙක්, අවංක කෙනෙක් කියන එක කාටත් අවබෝධ වුනා. ඒක ආණ්ඩු පක්ෂයේ නෙමෙයි, විපක්ෂයේ කියලා නෙමෙයි මේ හැම කෙනෙකුටම ඒ අදහස දරන්න සිද්ධ වුනා. ඒ එක්කම පල්ලියගුරු මන්ත්‍රීතුමා ගැන අපි කථා කරනකොට මේ හැම මන්ත්‍රීවරයෙක්ම කිව්වා වගේ මටත් එතුමා වෙනුවෙන් කියන්න තියන දේ තමයි ජනතාව වෙනුවෙන් සටනක් ගෙනිව්ව නායකයෙක්. අපි දන්නවා එතුමා දේශපාලනයට අවතීර්ණ වෙනකොට අපි අහලා තියනවා, එතුමාත් එක්ක කථා කරලා තියනවා ඒ යුගය බොහොම භීෂණයට ලක් වෙච්ච යුගයක්.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු සිරිපාල කිරිඇල්ල මැතිතුමනි. මිලහට ගරු විපක්ෂනායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමා.

ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස  
கௌரவ எதிர்க்கட்சித் தலைவர் டபிள்யூ சோமதாச



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

දේශපාලනය කරනකොට ඔහුට මුහුණ දෙන වුන දේවල් එතුමා අපට ප්‍රකාශ කරනකොට අපට ජේනවා, අපට අවබෝධ වෙනවා නිර්භීතව ජනතාව වෙනුවෙන් ඒ දේශපාලනයට ඉදිරිපත් වෙලා ආපු ගමනක් කියන එක. ඒ නිසා එතුමා ගැන හැම කෙනෙකුම කලා කරපු ආකාරයට මට එතුමා ගැන කියන්න

Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු විපක්ෂනායක සෝමදාස මැතිතුමාට.

තියෙන්නේ එතුමා වගේ නිහතමානී නායකයෙක් රත්නපුර දිස්ත්‍රික්කයට පමණක් නෙමෙයි මේ සබරගමුව පළාතටම සේවයක් කරපු මන්ත්‍රීවරයෙක් කියන එක අපිට හඳුන්වන්න පුළුවන්.

මිලභට අවසන් කලාව කිරීම සඳහා වෛද්‍ය පරාක්‍රම අනාවුද මැතිතුමාට ආරාධනා කරනවා.

ගරු මන්ත්‍රී පරාක්‍රම අනාවුද  
கௌரவ உறுப்பினர் பராக்ரம அதாவூத  
Hon.Member Parakrama Athawuda

එහෙම නම් මම දීර්ඝ වශයෙන් කලා කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ වගේ නායකයෙකුට අකල් මරණයක් වෙනකොට කාට හෝ අපි කණගාටු වෙනවා. නමුත් මේ අපේ සහෝදරයාට, සහෝදර මන්ත්‍රීතුමාට මේ වගේ අකල් මරණයක් වෙනකොට අපි පමණක් නෙමෙයි මේ සබරගමුවේම ජනතාව මම හිතන්නේ එතුමා අගය කරපු හැම ජනතාවක්ම තවමත් කම්පා වෙලා සිටින බව අපට කලා කරනකොට දැන ගන්න පුළුවන්කම තිබෙනවා. එහෙම නම් අපි ඒ සහෝදරයාට නිවන් සුව පාර්ථනය කරන ගමන් අපි එතුමාගේ පියාණන්ට, ඒ වගේම එතුමාගේ නෝනා මහත්මියට, ඒ වගේම දරුවන් දෙපළ ඇතුළු සහෝදරයින්ට, පවුලේ අයට සබරගමුව පළාත් සභාවේ ශෝකය මේ අවස්ථාවේ ප්‍රකාශ කරන බව මතක් කර සිටිමින් මගේ වචන ස්වල්පය මෙයින් අවසන් කරනවා.

ගරු සභාපතිතුමනි, අද අපේ මේ සභාව වෙනදා වගේ සභාවක් නෙමෙයි. තර්ක විතර්ක අඩුයි. බොහොම නිහතමානී, සංවේදී පුද්ගලයෝ බවට පත්වෙලා තියෙන්නේ. නමුත්නාන්සේලා දන්නවා සභාපතිතුමනි, අද ආනන්ද ජගත් පල්ලියගුරු කියන අපේ හිතවත් මන්ත්‍රීතුමාගේ ශෝකය ප්‍රකාශ කරන අවස්ථාව. ආනන්ද ජගත් පල්ලියගුරු කියන චරිතය අපි නිර්වචනය කළොත් මට හිතෙනවා දක්ෂ, අවංක, එඩිතර, විශ්වාසවන්ත, සංවේදී හා කලාකාමී හදවතක් ඇති දේශපාලන නායකයෙක් කියලා අපට කියන්න පුළුවන්. එතුමා දක්ෂයෙක් වුන නිසා තමයි ප්‍රාදේශීය සභාවට ඇවිල්ලා, ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා, ඊළඟට පළාත් සභාවට ඇවිල්ලා පළාත් සභාවෙන් අඛණ්ඩව නියෝජනය කරන්න එතුමාගේ දක්ෂතාවයක් තිබුණා. දක්ෂයි.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

දේශපාලනය කරන කෙනෙකු තුළ නිබන්ධන ඕන ප්‍රධාන දෙයක් තමයි අවංකභාවය. අවංකකමක් තියෙන දේශපාලඥයෙක්. දක්ෂ, අවංක, නිහතමානී ඒ වගේම සංවේදීභාවයක් තියෙන්න ඕන දේශපාලඥයෙක් වුනාම. සංවේදී බවක් නැත්නම් දේශපාලනය කරන්න හරි අමාරුයි. කෙනෙකුගේ

ඉතින් ඒ අවස්ථාවල දී එතුමාට පිළිතුරු කථාව කරනකොට මෙහා පැත්තෙන් අපේ අමාත්‍යවරු ප්‍රධාන ඇමතිතුමා හෝ ඇමතිවරයෙක් කිව්වාම පල්ලියගුරු මන්ත්‍රිතුමා, මේකේ පොඩි වැරද්දක් තියනවා. මේක දැනගෙන නෙමෙයිද කථා කළේ කියපුවාම එතුමා නිහතමානී වුනා ඒක පිළිගන්න. අන්න ඒකයි ඒ

දුකක් කියනකොට ඒ දුක තමන්ට තේරෙන්නේ නැත්නම්, කෙනෙකුගේ දුකේ දී තමන්ට ඒ දුක ආර්ය වෙන්නෙ නැත්නම් ඒ අය දේශපාලනය කළත් දිග ගමනක් යන්න පුළුවන් වෙයිද කියලා සැකයක් තියනවා.

දේශපාලඥයෙක්ගේ තියන වැදගත්කම. ඒ නිසා එතුමාගේ පක්ෂය වෙනුවෙන් තමාගේ පක්ෂය වෙනුවෙන් කළහැකි ඉහළම දේශපාලනය එතුමා කළා. ඒ ගැන හොයා බැලුවේ නෑ. එතුමා තමන්ගේ පක්ෂයේ උන්නතිය සඳහා ඉහළම තත්ත්වයෙන් එතුමා කටයුතු කළා. 2008, 2009, 2010 කියන්නේ විපක්ෂයට ටිකක් අමාරු කාලයක්. ආණ්ඩු පක්ෂය ඉතාම දක්ෂ විදිහට කටයුතු කරන කාලයක්. ඒ කාලයේ ටිකක් කථා කරන්න නැගිටින්න අමාරු කාලයක්. එහෙම යුගයක තමයි එතුමා ඒ කටයුත්ත කළේ. ඒ නිසා එතුමාගේ ඒ කරපු සේවාවට මම දන්නේ නෑ මේ විපක්ෂයේ මන්ත්‍රිවරු එකඟ වෙයිද කියලා. තමුන්නාන්සේලාගේ පක්ෂයෙන් එතුමාට ඒ කටයුත්ත සිදුකළා දැයි කියන එක ප්‍රශ්නයක්. කෙසේ හෝ වේවා ඒක මගේ පුද්ගලික අදහසයි මම ප්‍රකාශ කරන්නේ. කෙසේ හෝ වේවා එතුමා ඒ කටයුතු කරලා තමන්ගේ ප්‍රදේශයට කරපු ඒ කෙටි කාලයේ දී කරපු සේවාව ඒක ඒ ගම්වල අයගෙන් තමයි ගිහිල්ලා අහගන්න ඕන. ඒ අමාරුව දැනෙන්න ඕන ඒ අයට. ඒ නිසා මේ සා විශාල සේවාවක් කරපු කෘතභස්ථ දේශපාලඥයෙක් කියලත් නම් කරනවා. කෘතභස්ථ කමක් ගන්න බෑ මේ කෙටි කාලයකදී. නමුත් එතුමා මේ කෙටි කාලයේ දී ඒ තත්ත්වයට පත් වෙන්න එතුමා වගබලාගෙන තියනවා. ඒ නිසා අපේ පළාත් සභාවේ මෙවන් මන්ත්‍රිවරු

ඒ වගේම කලාකාමී කෙනෙක්. එතුමා මාව හඳුනාගන්නේ 2008 පළාත් සභා මැතිවරණය අවසන් වෙලා අපි දෙන්නාම ආවේ එකට මේ පළාත් සභාවට. බොහොම කෙටි කාලයකින් ලංවෙව්ව මිතුරෙක් බවට පත්වුනා. එතුමා බොහෝ දේවල් අපි සමඟ සාකච්ඡා කළා. වෛද්‍ය විද්‍යාව ගැන, ලෙඩ දුක් ගැන, මේ සියළු දේවල් ගැන සාකච්ඡා කරපු බොහොම අවංක දේශපාලඥයෙක් හැටියට අපි හඳුනාගත්තා. ඒ වගේම මේ පළාත් සභාවේ අපි හිතුවේ අයවැය කථාව යනකොට අපේ පියා පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපි ගිහාම බලන්න පාර්ලිමේන්තුවේ අයවැය කථාවේ දී මුලින්ම විපක්ෂයෙන් හෝ ආණ්ඩු පක්ෂයෙන් කථා කරන්නේ බොහොම ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ මන්ත්‍රිතුමන්ලා. නමුත් මෙතුමා පසු පෙළින් නැගිටලා ඒ අවශ්‍ය තියන කාරණා ටික කියනවා. එතකොට සමහර මන්ත්‍රිවරු කොල ගිහින් දෙනවා. ඒකත් බලලා කියනවා. ඒක හරිද ? වැරදිද ? කියලා බැලුවෙත් නෑ.



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

සිටීම පිළිබඳ සමස්තයක් ලෙස මේ පළාත් සභාවම අපි බොහොම අගය කරන්න ඕන කටයුත්තක්. කෙසේ හෝ වේවා අපි සියළුදෙනාට සදාකල් ජීවත් වෙන්න වෙන්තේ නෑ. මම වෛද්‍යවරයෙක් හැටියට සේවය කළා. මේ සේවය කරන කාලයේ දී පශ්චාත් මරණ පරීක්ෂණ

යන්න ඒ භාර්යාව, දු දරුවෝ, දෙමව්පියෝ, සහෝදර සහෝදරියන්ට තමුන්නාන්සේලා සියළුදෙනාටම මේ සබරගමුව පළාතේ අපේ ශෝකය වගේම අපේ කැගලූ දිස්ත්‍රික්කයේ මගේ රුවන්වැල්ල ආසනයේ සියළුදෙනාගේම

පවත්වලා තියනවා. නමුත් වෛද්‍යවරයෙක් හැටියට මේ පශ්චාත් මරණ පරීක්ෂණයක් කරන්න ගියත් තරුණයෙකුගේ මරණ පරීක්ෂණයක් කරන්න ගිහාම හරිම සංවේදීබවක් අපටත් දැනෙනවා. ඉතින් ඒ වගේම අපේ ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමා බොහොම තරුණ කාලයේ දී දේශපාලනයට ඇවිල්ලා නික්ම යෑම අපි සියළුදෙනාටම බොහොම කණගාටුවට කරුණක්. ඉතින් ඒ නිසා මේ සා විශාල සේවාවක්, මේ සා විශාල දක්ෂකමක්, මේ සා විශාල වැඩ කොටසක් තමන්ගේ පක්ෂය වෙනුවෙන් ප්‍රදේශයේ ජනතාවට කිරීමට හැකියාව ලැබෙන්න ඇත්තේ මම හිතන්නේ ඒ දෙමව්පියෝ එතුමාට දුන්න ශක්තියෙන්. දරුවා හදලා, දරුවා පාසල් යවලා, දරුවා හොඳ ආණ්ඩුවේ රැකියාවකට යවලා ඒ දෙමව්පියන්ට, ඒ පියතුමාට කිසිම මම හිතන්නේ දුක් වෙන්න අවශ්‍යතාවයක් නෑ. ඔබතුමා ඔබතුමාගේ කාර්යය කළා. ප්‍රදේශයට අවශ්‍ය කරන ජනතා නියෝජිතයෙක් හදලා දුන්නා. උතුම් පුත්‍රයෙක් හදලා දුන්නා. ඒ නිසා ඒ ගැන සිතා තමුන්නාන්සේලාට සතුටු වෙන්න හැකියි. ඒ වගේම ජගත් පල්ලියගුරු මන්ත්‍රීතුමාගේ භාර්යාව, දරුවෝ විහුපටියක් බලන්න යන්න නැතුව ඇති. නාට්‍යයක් බලන්න යන්න නැතුව ඇති. තරුණ කාලයේ ඒ එන සිතුවිලිවලට වසන් වෙන්න තමන්ට ක්‍රමයක් නැති වෙන්න ඇති, මේ දේශපාලනය නිසා. ඒ නිසා මේ සා කෙටි කාලයක දී මේ සා දුර ගමනක්

ශෝකය පළ කරමින් එතුමාට නිර්වාණ සුවය අත්වේවා ! යි ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! වෛද්‍ය පරාක්‍රම අනාවුද අපේ ගරු මන්ත්‍රීතුමාට. අද දවසේ දී අපෙන් වෙන් වූන අපේ හිටපු සදාදරණීය මිත්‍රයා හිටපු ගරු මන්ත්‍රී ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ මේ පළාත් සභාව තුළ එතුමා වෙනුවෙන් එතුමාට ගෞරව කිරීමේ ශෝක ප්‍රකාශ යෝජනාව සාකච්ඡාවට බඳුන් වෙව්ව අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සහ මේ සභා ගර්භයේ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලා, තුමියන්ලාගේ මුවින් පිට වූනේ එතුමා ජීවතුන් අතර හිටපු කාලය තුළ එතුමා විසින් ජනතාවට ඒ වගේම තමන්ගේ දෙමව්පියන්ට, සහෝදරයින්ට, ඒ වගේම සහෝදර මන්ත්‍රීතුමන්ලාට, සහෝදර මිත්‍රයින්ට ඉතාම හිතවාදී ලංගතු මිත්‍රයෙක් හැටියට එතුමා සළකපු සහ එතුමා විසින් කරන ලද හොඳ දේවල් පිළිබඳවයි. ඉතින් මට මතකයි මේ සභාවේ දී මේ ගරු මැති ඇමතිතුමන්ලා ප්‍රකාශ කළා වගේම මට මතකයි එතුමා ඉතාම හොඳ යෝජනා තමයි මේ



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

උත්තරීතර සභාවට අරගෙන ආවේ. මට මතකයි එක වරකදී එතුමා අරගෙන ආවා යෝජනාවක් සබරගමුව පළාත් සභාවේ කොඩිය පිළිබඳව. කොඩිය පාවිච්චි කරන ආකාරය පිළිබඳව, ඒ වගේම කොඩියට ගරු කළයුතු ආකාරය පිළිබඳව රීති

ඉතින් අපි ස්තූතිවන්ත වෙනවා මේ අවස්ථාවේ දී අපගේ ආරාධනාව පරිදි අපේ ආදරණීය මිත්‍රයා ජගත් ආනන්ද පල්ලියගුරු මැතිතුමාගේ ශෝක ප්‍රකාශ

පද්ධතිය, කොඩිය පිළිබඳව එකතු කරලා මේ කොඩිය කොහොමද පරිහරණය කළයුත්තේ? කොඩියට ගෞරව දැක්විය යුත්තේ කොහොමද? කියන එක පිළිබඳව එතුමා මේ ගරු සභාවට යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ යෝජනාව මේ ගරු සභාවේ සියළු දෙනාම ඒකමතිකව සම්මත කරලා, ඉන් පස්සේ කමිටුවක් පත් කරලා අවසානයේ දී ප්‍රධාන ලේකම්තුමා ප්‍රමුඛ ඒ කමිටුවේ නිර්දේශයක් ආවා ගරු මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද ඒ යෝජනාව මේ පළාත් සභාව තුළ එදා සිට ක්‍රියාත්මක කළයුතුයි කියලා. ඒ නිසා අදටත් ඒ යෝජනාව සබරගමුවේ කොඩිය පාවිච්චි කරන ආකාරය පිළිබඳව, ඒකට ගරු බුහුමන් දක්වන ආකාරය පිළිබඳව එතුමා රීති පද්ධතියට අළුතින් රීති එකතු කරමින් ඒ කටයුතු කරමින්, මේ සභාවේ ගෞරවය, උන්නතිය ආරක්ෂා කරන්න කටයුතු කළා. ඒක අපට කවදාවත් අමතක වෙන්නේ නෑ. එතුමා අනෙකුත් මැති ඇමතිතුමන්ලා කිව්වා වගේම පොලිස් දෙපාර්තමේන්තුවේ එතුමාත් එක්ක හිටපු සහෝදර නිලධාරියෙක් හැටියට මම දැක්කා එතුමාගේ බොහොම නිවැරදි, සෘජු ඒ වගේම දෙපාර්තමේන්තුව තුළ කටයුතු කරද්දී අපි ඉහත ගත්තු ඒ සියළුම ගුණ ධර්ම, යහපත් දේවල් එතුමා තුළ එතුමා මිය යනතුරුම පිහිටලා තිබුණා. ඉතින් ඒක නිසා ඒ ආපු ශක්තිය වෙන්න ඇති දිගින් දිගටම ඉහළට යන්නට එතුමාගේ දේශපාලන දිවියට ශක්තියක් වුනේ.

යෝජනාව අද මේ සාකච්ඡාවට ගන්න අවස්ථාවේ දී අපේ ආරාධනාව පරිදි මේ අවස්ථාවට සහභාගී වෙච්ච එතුමාගේ ආදරණීය පියතුමාට. ඒ වගේම එතුමාගේ ආදරණීය සහෝදරයාට, සහෝදරියට. ඒ වගේම අනෙකුත් ඥාතීන් සියළුදෙනාටම ස්තූතිවන්ත වෙනවා අද දවසේ දී අපගේ ආරාධනාව අනුව එතුමාට ගෞරව දක්වන මේ අවස්ථාවේ දී පැමිණීම පිළිබඳව. ඒ වගේම සමස්ත සබරගමුව පළාත් සභාවේ සියළුම ගරු මන්ත්‍රීතුමන්ලා, ගරු ප්‍රධාන අමාත්‍යතුමා, විපක්ෂනායකතුමා ඒ සියළුදෙනාගේම මුවින් පිට වෙච්ච සමස්ත පළාත් සභාවේම සාතිශය සංවේගය, ශෝකය එතුමාට පළ කරන්නට මේක අවස්ථාවක් කරගන්නවා කියන එකත් මතක් කරමින් එතුමාගේ ආදරණීය බිරිඳ, එතුමාගේ ආදරණීය දරු දෙපළ ඇතුළු ඒ පියතුමා, සහෝදරයා, සහෝදරිය ඇතුළු ඒ සියළුදෙනාටම ශෝක යෝජනාවේ සඳහන් ශෝක පණිවිඩය, ස්තූතිය එතුමන්ලාට පළකර යැවීමට කටයුතු කරන බවත් මතක් කර සිටිමින්, අපේ ආදරණීය මිත්‍රයා, ජගත් පල්ලියගුරු මැතිතුමාට අපරාමර නිවන්සුව අත්වේවා ! කියලා මේ අවස්ථාවේ දී ප්‍රාර්ථනා කරනවා.

**පොදු කටයුතු ආරම්භයේ දී දැනුම් දීමක් අවශ්‍ය නොවන යෝජනා : නැත.**



සබරගමුව පළාත් සභාව  
 ප්‍රජාතන්ත්‍රවාදී පාලන සභාව  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

පොදු කටයුතු ආරම්භයේ දී දැනුම් දීමක්  
 අවශ්‍ය යෝජනා : නැත.

සභාව කල් තබන අවස්ථාවේ යෝජනා :

පළාත් සභාවේ පොදු කටයුතු : නැත

ගරු සභාපති කංචන ජයරත්න  
 කෙළවරේ තනතුරු හිටපු ජනරජය  
 Hon.Chairman Kanchana Jayarathna

පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ කටයුතු :  
 නැත

ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමාට ආරාධනා  
 කරනවා.

සභාව කල් තැබීමේ යෝජනාව :

ගරු විපක්ෂ නායක ඩබ්ලිව්.සෝමදාස  
 කෙළවරේ නීතිරීති තලවරු L.Piñayya Somaadasa  
 Hon.Opposition Leader W.Somadasa

ගරු සභානායක අසේක ජයවර්ධන මැතිතුමා.  
 කෙළවරේ අ.කැ.සී. අමාත්‍යවරුන්ගේ අසේක ජයවර්ධන  
 Hon.Gov. Whip Asoka Jayawardane

ගරු සභාපතිතුමනි, මෙම ගරු  
 සභාව 2016 ජූලි මස 12 වෙනි දින  
 පෙරවරු 10.00 දක්වා කල් තබන ලෙස  
 මම යෝජනා කරනවා.

ගරු සභාපතිතුමනි, මම පළාත්  
 මාර්ග සංවර්ධන, ග්‍රාමීය යටිතල පහසුකම්,  
 සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු  
 අමාත්‍ය අතුල කුමාර රාහුබද්ද  
 මැතිතුමාගෙන් ප්‍රශ්නයක් හැටියට අහනවා  
 කැගල්ල නිල්වක්ක මාර්ගයේ  
 කුරුඳුහින්න බෝගස අසල, නිල්වක්ක  
 පන්සල අසල මීටර් 200 ක් පමණ  
 ප්‍රමාණයක් ඉතිරි කර කාපටි කර ඇත.  
 කාපටි නොකිරීම නිසා පාරේ ගමන්  
 ගන්නා වාහන හා ජනතාව දැඩි  
 අපහසුතාවයට පත්ව ඇත. මට මේක  
 අහන්න සිද්ධ වෙන්නේ දෙවෙනි වතාවට.  
 මම මේ සම්බන්ධයෙන් 2016.03.27  
 වෙනිදා ද රීට් වසර දෙකකට පෙර මෙම  
 මාර්ගයේ ඉතිරි කොටස කාපටි කර දෙන  
 ලෙස එතුමාගෙන් ඉල්ලීමක් කළා.  
 එකකොට මේ කොටස තවමත් කාපටි

ගරු සභාපති කංචන ජයරත්න  
 කෙළවරේ තනතුරු හිටපු ජනරජය  
 Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු සභානායක  
 අසේක ජයවර්ධන මැතිතුමනි.



සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

වෙලා නෑ. ඉතින් මට දැන ගන්න ඕන මේක ජනතාව විශේෂයෙන්ම ඒ මාර්ගයේ ගමන් කරන කැගල්ලේ සිට රඹුක්කනට කෙටි මාර්ගයක්. ඒ කෙටි මාර්ගයේ ගමන්

ගිහිල්ලා බලන්න කියන්න ඕන ආර්.ඩී.ඒ. එකට හෝ වෙනත් අයෙකුට. අපේ අසෝක ජයවර්ධන මැතිතුමා 65 ලක්ෂයක් වියදම් කරලා දාපු පාලමක්.

කරන ජනතාවගේ හැම වෙලාවේම ප්‍රශ්නයට අපට උත්තර සපයන්න වෙලා තියනවා. ඉතින් මෙම කොටස කාපටි නොකරන්නේ මන්ද කියන කාරණාව දැන ගන්න අවශ්‍යතාවය තියනවා. ඒක අපි ඔබතුමා හරහා මාර්ග ඇමතිතුමාට මේ ප්‍රශ්නය ඉදිරිපත් කරනවා.

ඉතින් මේක කැඩිලා ගියොත් එහෙම ගරු සභාපතිතුමනි, විශාල ප්‍රශ්නයක්. පැත්තක් ගිලා බැහැලා තියනවා. ඒ නිසා වහාම මේක බලන්න පළාත් සභාවෙන් යවන්න කියන යෝජනාව මම ගේනවා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன**  
**Hon.Chairman Kanchana Jayarathna**

ඒ වගේම ඇහැළියගොඩ, බදුවත්තේ සිට අර පාර. දැන් ගරු සභාපතිතුමනි, අපේ මේ සභාවේ කොච්චර කලා කරනවාද? වලවල් ගැන පාර හදලා මාස හයේ ඉදලා කියන දේවල්. එතකොට වලවල් 11 යි කිව්වා. ආයේ 20 යි කිව්වා. දැන් තියනවා 1000 ක් විතර. ඒ නිසා පුළුවන් තරම් ඉක්මණින් පාර හදලා දෙන්න කියලා ගරු සභාපතිතුමනි, අපි ඉල්ලනවා. අනෙක් එක දෙපැත්ත පස් පුරවලා නියම ආකාරයට පාර ලබාදෙන්න කියලා.

ස්තූතියි ! ගරු විපක්ෂනායක ඩබ්ලිව්.සෝමදාස මැතිතුමනි. මීළඟට ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සිරිපාල කිරිඇල්ල මැතිතුමා.

ඒ වගේම අර ඇස්ගලහේන, ගල්පුස්සැල්ල ඒකත් බලන්න කියලා කියන්න. මම තමුන්නාන්සේට පෙන්නම් වැඩ කටයුතු කාරක සභාවේ දී ඒ ලොටෝටික. ඒ පාර පුපුරලා තියන ආකාරය. මේවා මෙහෙම වෙන්න දෙන්න හොඳ නෑ ගරු සභාපතිතුමනි. අපි දැන් 2015 ජනවාරි ආවා. අපට නව කෝටි හැට ලක්ෂයක්. ඒ මුදලින් ඇහැළියගොඩ ආසනයේ වසම් 69 ගත්තාම විනිවිධභාවයෙන් කටයුතු කරලා තියනවා. සෑම මුදලක්ම රුපියලක්වත් අපතේ නොයන ආකාරයට තමයි ඒවා කරලා තියෙන්නේ ගරු සභාපතිතුමනි.

**ගරු විපක්ෂ සංවිධායක සිරිපාල කිරිඇල්ල**  
**கௌரவ எதிர்க்கட்சி அமைப்பாளர் சிறிபால கிரிஎல்ல**  
**Hon.Opposition Whip Siripala Kiriella**

ගරු සභාපතිතුමනි, මගේ තියන ප්‍රශ්න ටික පාරවල් සම්බන්ධවමයි තියෙන්නේ. මොකද දැන් ඇත්තටම කියනවා නම් බැකෝ යන්ත්‍ර යොදා පතල් කැපීම නිසා එල්ලාවල, පරණගම පාර ක්ෂණිකව මගේ වාහනයට වෙච්ච අනතුරත් එක්ක මම කිව්වා. මේක වහාම





සබරගමුව පළාත් සභාව

சபரகமුව மாகாண சபை

SABARAGAMUWA PROVINCIAL COUNCIL

ඒ.බී.සී.අගල් 4 ක් දාලා. කොන්ක්‍රීට් එක අගල් 6 ක් දාලා. මේවා හදලා තියෙන්නේ ගරු සභාපතිතුමනි, අවුරුදු

ප්‍රාථමිකයේ දරුවන්ගේ ජීවිත අනතුරේ කියලා. මේවාට අවශ්‍ය සම්පත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නොලැබෙන බවට

20 කට වැඩි කාලයක් ජනතාවට ප්‍රයෝජනය ගන්න පුළුවන් ආකාරයට. ඉතින් මේ ආකාරයට තමයි මේවා වෙන්න ඕන කියන එකයි අපේ මතය තියෙන්නේ ගරු සභාපතිතුමනි. කාටවත් ගහන්න කලා කරනවා නෙමෙයි. ඒ නිසා තමුන්නාන්සේට මම ලිපි සභාගත කරලා තියනවා. ඉතා ඉක්මණින් අර පාලම බලන්නත් කියනවා. ඇස්ගලහේන පාර කොන්ක්‍රීට් කරපු එක ඒවා සියල්ල බලන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලනවා ගෞරවයෙන් ඒ ටික කරලා දෙන්න කියලා.

වරකාපොල කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂතුමා තමයි මේ කියන්නේ. මේවා ගැන අපි පළාත් සභාවේ අයවැය විවාදවල දී දිගින් දිගටම කලා කරනවා. පාසල් කීපයක් තියනවා අපේ දැදිගම ආසනයේ මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දුන්න. අර මාකුර කණිෂ්ඨ විද්‍යාලය ගත්තත් ඒකේ එදා වහළය නම් ගහලා ඉවර කරලා දුන්නා. වැඩ ඉවර වෙලා නෑ. එදා ශිෂ්‍යත්වය දරුවා ළකුණු ගත්ත වෙලාවේ නම් කවුරුත් ඒ ගැන උනන්දු වුනා. ඒ වගේම යද්දෙහිය කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රශ්නයක් තියනවා. ගලපිටමඩ මහා විද්‍යාලයේ ප්‍රශ්න රාශියක් තියනවා. කිවුල්දෙණිය මහා විද්‍යාලයේ ප්‍රශ්න රාශියක් තියනවා. මේවා ගැන විශේෂ අවධානයක් අධ්‍යාපන ඇමතිතුමා සහ ඒ ලේකම්තුමා යොමු කරන්න කියන පණිවිඩය මම මේ අවස්ථාවේ දෙනවා. මම මෙහෙම කියන්නේ අපි සබරගමුව පළාත් සභාවේ වැඩිම ප්‍රතිපාදන මුදලක් වෙන් කරලා තියෙන්නේ අධ්‍යාපනයට. අපි ගිය සතියෙන් සම්මත කරගත්තේ ඒ මුදල් සබරගමුවේ ජනතාවට ඒ දරුවන් වෙනුවෙන් මුදල් යොමු කරන්නට. මට ජේන විදිහට නම් එහෙම කටයුත්තක් වෙලා නෑ. අපි ගිය අවුරුද්දේ අයවැය විවාදයේ අපි කලා කළා. මේ අවුරුද්දේ මාස 6 ක් ගෙවෙමින් පවතිනවා. නමුත් මේවා ඇස්තමේන්තු කරලා ටී.ඕ. මහත්වරු මේවා වැඩ කරනකොට මුදල් අවිච්ඡේද වෙන්න පුළුවන්. ඒ නිසා මේ පිළිබඳ විශේෂ අවධානයක් අධ්‍යාපන ඇමතිතුමාටත්, ලේකම්තුමා ඇතුළු කාර්යය මණ්ඩලයටත් අවධානය යොමු කරන්න කියලා මේ අවස්ථාවේ ඉල්ලා සිටිනවා.

ගරු සභාපති කංචන ජයරත්න  
கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்தன  
Hon.Chairman Kanchana Jayarathna

ස්තූතියි ! ගරු සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීතුමනි. මිළහට ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල මැතිතුමා.

ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල  
கௌரவ சிரில் பல்லைபொல  
Hon.Member Cyril Pallepola

ගරු සභාපතිතුමනි, මට තියන ප්‍රශ්නය අධ්‍යාපන ඇමතිතුමාට යොමු කරන ප්‍රශ්නයක්. අපි ජීවත් වෙන ප්‍රදේශයේ අපේ ආසනය දැදිගම ආසනය. ඊයේ ලංකාදීප පත්තරේ පළවුනා දැදිගම



**සබරගමුව පළාත් සභාව**  
**சபரகமුව மாகாண சபை**  
**SABARAGAMUWA PROVINCIAL COUNCIL**

කටයුතු කරලා තියෙන්නේ. ඊයේත් මම ඒ සම්බන්ධව කථා කළා.

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---

**ගරු මන්ත්‍රී සිරිල් පල්ලෙපොල**  
**கௌரவ சிரில் பல்லைபொல**  
**Hon.Member Cyril Pallepola**

---

ස්තූතියි ! ගරු සිරිල් පල්ලෙපොල මන්ත්‍රීතුමනි. ඔබතුමන්ලා විසින් ඉදිරිපත් කරන ලද ඒ ප්‍රශ්න සියල්ලම අදාල අමාත්‍යවරයා වෙත යොමු කිරීම සඳහා කටයුතු කරනවා.

සභාපතිතුමනි, මට පොඩ්ඩක් අවසර දෙන්න. මේක මම නෙමෙයි වරකාපොල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ කරපු කථාවක්.

**ගරු නී.සභාපති උදයකාන්ත ගුණතිලක**  
**கௌரவ பி.தவிசாளர் உதயகாந்த குணதிலக**  
**Hon.D.Chairman Udayakantha Gunathilaka**

---

**ගරු සභාපති කංචන ජයරත්න**  
**கௌரவ தவிசாளர் கஞ்சன ஜயரத்ன**  
**Hon.Chairman Kanchana Jayarathna**

---

ගරු සභාපතිතුමනි, ඒ කිව්ව පාසල පිළිබඳව වහලය කැඩිලා තියෙන්නේ. මුක්කු තියලා තියෙන්නේ. නමුත් ඒක ලේකම්තුමාට ඉදිරිපත් කරලා මේ වෙනකොට ඇස්තමේන්තු සකස් කරලා, ඒ ඇස්තමේන්තුව ටෙන්ඩර් කරන්න අවශ්‍ය කටයුතු කරලා තියෙන්නේ. ඊයේත් මම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂතුමාට කථා කළා. ඒ වගේම කොට්ඨාශ අධ්‍යක්ෂතුමා අර මන්ත්‍රීතුමා කිව්ව විදිහට කිව්වා නම් ඒක බොහොම වැරද්දක්. ඒ පිළිබඳව සොයා බලන්න අවශ්‍යයි. මොකද කොට්ඨාශයට සලකන්නේ නෑ කියලා කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ කියනවා නම් ඒක කියන්න ගැලපෙන කථාවක් නෙමෙයි. ඒ නිසා ඒකත් බලන්න අවශ්‍යයි. මේ වෙනකොට ටෙන්ඩර් කරන්න අවශ්‍ය

එතුමා කිව්වේ ඒක තමයි. නිලධාරීන් එහෙම කියලා තියනවා නම් ඒක බලන්න ඕන කියන එක තමයි එතුමා පැහැදිලි කළේ. අපි මේ පිළිබඳව අධ්‍යාපන ඇමතිතුමාටත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාටත් විධිමත්ව සොයා බලා ගරු නියෝජ්‍ය සභාපති උදයකාන්ත ගුණතිලක මැතිතුමා ප්‍රකාශ කරපු පරිදි ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙන ලෙස අවශ්‍ය කටයුතු කරන්න දැනුම් දෙනවා.

මිලහට ගරු මන්ත්‍රී අනුර අලගියවත්ත මැතිතුමා. එතුමා සභාවේ නෑ.



සබරගමුව පළාත් සභාව  
 ප්‍රජාතන්ත්‍රවාදී පාලන සභාව  
 SABARAGAMUWA PROVINCIAL COUNCIL

ගරු මන්ත්‍රී නිහාල් ෆාරූක්  
 කෙළවරේ ඉගැන්වීමේ නිලධාරීන් පාලකයා  
 Hon.Member Nihal Farook

ගරු සභාපතිතුමනි, මගෙන් කල්  
 තබන අවස්ථාවේ යෝජනාවක් ඉදිරිපත්  
 කළා.

ගරු සභාපති කංචන ජයරත්න  
 කෙළවරේ තනතුරු කමිටු ඉගැන්වීමේ නිලධාරීන්  
 Hon.Chairman Kanchana Jayarathna

ලැබී නැහැ. දැන් වෙලාව 12.55 යි. අද  
 දවසට මෙම ගරු සභාවේ වැඩ කටයුතු  
 අවසන් කරනවා. මෙම ගරු සභාව 2016  
 ක් වූ ජූලි මස 12 වෙනි දින පෙරවරු  
 10.00 දක්වා කල් තබනවා.

අත්/කළේ :  
 කංචන ජයරත්න,  
 සභාපති,  
 සබරගමුව පළාත් සභාව.

පාලිත නානායක්කාර,  
 සභා ලේකම්,  
 සබරගමුව පළාත් සභාව.

2016 ජූලි මස 08 වෙනි දින,  
 සබරගමුව පළාත් සභා ලේකම් කාර්යාලයේ දීය